



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 1898/4 - 2015 ජනවාරි මස 19 වැනි සඳුදා - 2015.01.19

(ජ්‍යෙෂ්ඨ ප්‍රජාත්‍රීත ප්‍රජාත්‍රීත කරන දේ)

### IV (අ) වැනි කොටස - පලාත් සභා පලාත් සභා නිවේදන

බස්නාහිර පලාතේ පලාත් සභාව

ගරු ආණ්ඩුකාරත්තමා විසින් කරනු ලබන නිවේදන

1987 අංක 42 දරන පලාත් සභා පතනේ 32 වගන්තිය ප්‍රකාරව බස්නාහිර පලාතේ ආණ්ඩුකාරවර එස්. අලවී මව්‍යානා වන මෙවත පැවරී ඇති බලනල අනුව, බස්නාහිර පලාත් සභා රාජ්‍ය සේවයේ පත් කිරීම්, උසස් කිරීම් හා ස්ථානමාරු කිරීම් හා රෝ අනුජාංකික වන කරුණු සඳහා විධිවිධාන සලසු මිණිස සකස් කළ පහත උපලේඛනයෙහි විස්තර කර ඇති බස්නාහිර පලාත් සභා රාජ්‍ය සේවා කාර්ය පරිපාලික පිති, 2015 ක් වූ පෙබරවාරි මස 01 දින සිට බස්නාහිර පලාත් සභා රාජ්‍ය සේවය සඳහා ක්‍රියාත්මක විය යුතු බව මෙයින් නිවේදනය කරමි.

තවද මෙම රිති ක්‍රියාත්මක වන දින වන විට බස්නාහිර පලාත් සභා රාජ්‍ය සේවය වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ විධිවිධානයක් හෝ එහි යම් පරිවශේෂයක් සංශෝධනය කිරීම සඳහා වන වකුලේඛන විධිවිධානයක් යටතේ ගන්නාලද කිහිපා ක්‍රියා මාර්ගයකට අගතියක් නොවන පරිදි මෙම රිති මාලාව ක්‍රියාත්මක විය යුතු බවද වැඩිහිටි මෙයින් නිවේදනය කරමි.

එස්. අලවී මව්‍යානා,  
බස්නාහිර පලාත් ආණ්ඩුකාරවර.

2015 ජනවාරි මස 16 වැනි දින,

කොළඹ 05,

අංක 98/4, හැවිලොක් පාර,

බස්නාහිර පලාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දි ය.

උපලේඛනය

I වැනි පරිවශේෂය

බස්නාහිර පලාත් සභා රාජ්‍ය සේවා කාර්ය පරිපාලික රිති සංග්‍රහය

ස්ථාපනය කිරීම

1. ආණ්ඩුකාරවරයා . - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකාරවරයා . - එම ව්‍යවස්ථාව මෙයින් පලාත් සභා පිහිටුවනු ලැබ ඇතු. එම ව්‍යවස්ථාවේ 154 (ආ) අනුව සැම පලාත් සභාවක් සඳහාම ආණ්ඩුකාර දුරයක්



ස්ථාපිත කරනු ලැබූ ඇති අතර ජනාධිපතිවරයා විසින් සිය අත්සන යටතේ වූ අධිකාරී පත්‍රයක් මගින් ආණ්ඩුකාරවරයා පත්කරනු ලැබූ ඇත. 1987 අංක 42 දරන පලාත් සහා පනතේ 32 වගන්තිය යටතේ පැවරී ඇති බලතල අනුව මෙම කාර්ය පරිපාටික රිති පනවනු ලැබේ.

2. බලතල .- 1990 අංක 28 දරන පලාත් සහා පනතින් සංගේරිත 1987 අංක 42 දරන පලාත් සහා පනතේ 32 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරීන් පන කිරීම, උසස් කිරීම, මාරු කිරීම, සේවයෙන් පන කිරීම සහ මුළුන්ගේ විනය පාලනය කිරීම යන කටයුතු පනතේ විධිවිධාන ප්‍රකාරව බස්නාහිර පලාත් ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇත්තේය.

3. 1987 අංක 42 දරන පලාත් සහා පනතේ 33 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාරව බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව ස්ථාපනය කර ඇත්තේය.

4. 1987 අංක 42 දරන පලාත් සහා පනතේ 32 (1) වගන්තිය ප්‍රකාර බස්නාහිර පලාත් ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇති බලතල, ඉහත 3 වැනි වගන්තියේ සඳහන් වන ප්‍රකාර ස්ථාපනය වන බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත එම, පනතේ 32 (2), 32 (3) වගන්ති ප්‍රකාරව කළුන් කළ පවරා දෙනු ලැබිය හැක්කේය.

5. මෙම කාර්ය පරිපාටික රිති අර්ථ තිරුපතනය කිරීමෙහිලා හෝ අදාළ කර ගැනීමෙහා යම් දුෂ්කරතාවක් ඇතිවුවහොත් හෝ මෙම කාර්ය පරිපාටික රිතිවල දැක්වෙන නියම අර්ථය හා ඒවා අදාළ කර ගැනීමට අදහස් කරන පරමර්ථය අතර පරස්පර විරෝධී බවත් ඇති වුවහොත් හෝ මෙම කාර්ය පරිපාටික රිති මගින් අනාවරණය තොටු කරුණු වේ නම් ඒ පිළිබඳව අවසන් තිරණය දීමේ බලය බස්නාහිර පලාත් ආණ්ඩුකාරවරයා වෙත රඳවා ගනු ලබන්නේය.

6. 1987 අංක 42 දරන පලාත් සහා පනතේ 33 (8) වගන්තිය ප්‍රකාරව බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් කරන ලද යම් පන්වීමක්, මාරු කිරීමේ හෝ සේවයෙන් පහ කිරීමේ නියමයන් නැතහොත් විනය කටයුත්තක් සම්බන්ධයෙන් කරන ලද වෙනත් යම් නියමයන්ද, යටෝක්ක 1990 අංක 28 දරන පලාත් සහා (සංගේධන) පනතේ 4 වැනි ජේදය යටතේ බලය පවරන ලද බලධාරියකු විසින් කරන ලද යම් පන්වීමක්, මාරු කිරීමේ හෝ සේවයෙන් පහ කිරීමේ නියමයන් නැතහොත් විනය කටයුත්තක් සම්බන්ධයෙන් කරන ලද වෙනත් යම් නියමයන්ද වෙනස් කිරීමට, අඩු කිරීමට හෝ අවලංගු කිරීමට බස්නාහිර පලාත් ආණ්ඩුකාරවරයාට බලය ඇත්තේය.

වගකිව යුතු බව

7. 1987 අංක 42 දරන පලාත් සහා පනතේ විධිවිධාන ප්‍රකාරව බස්නාහිර පලාත් ආණ්ඩුකාරවරයා විසින් බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත පවරා දෙනු ලැබූ බලතල ක්‍රියාත්මක කිරීමේදී බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් ගන්නා වූ තින්දු තිරණ පිළිබඳව ද 1990 අංක 28 දරන පලාත් සහා (සංගේධන) පනතින් බලය පවරන ලද බලධාරියකු විසින් තිරණ පිළිබඳව දැනු ලැබූ නියෝග පිළිබඳව අවසන් තිරණ සම්බන්ධයෙන් ප්‍රකාරව දෙනු ලබන තින්දු තිරණ පිළිබඳව අදාළ බලධාරින් බස්නාහිර පලාත් ආණ්ඩුකාරවරයා වෙත වගකිව යුතුය.

## II වැනි පරිවිණ්දය

### අහිනියෝගනය කර ඇති බලය ක්‍රියාත්මක කිරීම

8. (අ) 1987 අංක 42 දරන පලාත් සහා පනතේ 32 (1) වගන්තිය හා 32 (3) වගන්තිය ප්‍රකාරව වෙනත් යම් නිතියක විධිවිධානවලට යටත්ව බස්නාහිර පලාත් පහා රාජ්‍ය සේවයේ නිලධාරීන් පත්කිරීම, උසස් කිරීම, මාරු කිරීම, සේවයෙන් පහ කිරීම සහ මුළුන්ගේ විනය පාලනය සම්බන්ධයෙන් වූ ස්වකිය බලතල කළුන් කළ මෙම පලාත් පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාවට පවරා දෙනු ලැබිය හැක්කේය.

(ආ) 1990 හා 28 දරන පලාත් සහා (සංගේධන) පනතේ 4 වැනි වගන්තිය අනුව පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත පැවරී ඇති බලතල පලාත් ප්‍රධාන ලේකම්පිටරයා වෙත හෝ යම් නිලධාරියකු වෙත පවරා දෙනු ලැබූ නැත්තේය.

9. ආණ්ඩුකාරවරයා සතු බලතල බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් හෝ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් අදාළ බලය පවරනු ලැබූ නිලධාරියකු විසින් පවරා දෙනු ලැබූ අවස්ථාවක වුවද, බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් හෝ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් අදාළ බලය පවරනු ලැබූ නිලධාරියා විසින් කරන ලද යම් පන්වීමක්, උසස් කිරීමක්, මාරු කිරීමේ හෝ සේවයෙන් පහ කිරීමේ නියමයක් නැතහොත් විනය කටයුත්තක් සම්බන්ධයෙන් කරන ලද වෙනත් යම් නියමයක් වෙනස් කිරීමට මැඟිල් සේවයෙන් පහ කිරීමට බස්නාහිර පලාත් ආණ්ඩුකාරවරයාට බලය ඇත්තේය.

10. බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව සතු බලතල හෝ 1990 අංක 28 දරන පලාත් සහා (සංගේධන) පනතේ 4 වැනි වගන්තිය යටතේ නිලධාරියකු වෙත පවරා දෙනු ලැබූ බලතල ඉන් පරිඛාරක කවරකු විසින් හෝ ක්‍රියාත්මක කරමින් සිදු

කරනු ලබන සියලු ක්‍රියාවන් හා ගන්නා ලද සියලු තීරන ගුණා සහ බල රහිත වන්නේය. එවත් ක්‍රියාවක් හෝ තීරණයක් හෝ මගින් සිදුවන හානිය හෝ පාඩුව පිළිබඳව ඒ සඳහා අවසරය හා අවකාශ සැලසු නිළධාරීයා හෝ නිළධාරීන් විසින් පෙළුද්ගලිකවම වගකිව යුතු වන්නේය.

11. (අ) 1987 අංක 42 දරන පළාත් සහා පනතේ 32 වගන්තිය ප්‍රකාරව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත පවරා දෙනු ලැබූ බලතල විෂය පරිය/සීමාවන් තුළ පමණක් එම බලය ක්‍රියාත්මක කළ යුතු වන්නේය. පවරා දෙනු ලැබූ බලතල සීමාව හා විෂය පරිය ඉක්මවා ගන්නා ලද තීරන හා ක්‍රියා ගුණා හා බල රහිත වන්නේය. එමගින් සිදුවන හානිය හා පාඩුව පිළිබඳව බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව පෙළුද්ගලිකවම වගකිව යුතු වන්නේය.

(ආ) 1990 අංක 28 දරන පළාත් සහා (සංගේධින) පනතේ 4 වැනි වගන්තිය ප්‍රකාරව බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත හෝ යම් නිළධාරීයා වෙත පවරා දෙනු ලැබූ බලතල විෂය පරිය/සීමාවන් තුළ පමණක් එම බලය ක්‍රියාත්මක කළ යුතු වන්නේය. පවරා දෙනු ලැබූ බලතල සීමාව හා විෂය පරිය ඉක්මවා ගන්නා ලද තීරණ හා ක්‍රියා ගුණා හා බල රහිත වන්නේය. එමගින් සිදුවන හානිය හා පාඩුව පිළිබඳව පළාත් ප්‍රධාන ලේකම්වරයා හෝ එම නිළධාරීයා පෙළුද්ගලිකවම වගකිව යුතු වන්නේය.

12. බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත බලය අභිනියෝග්‍යය කර ඇති කළේහි අදාළ බලය බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත හෝ යම් නිළධාරීයා වෙත පවරා දෙනු ලැබූ බලතල විෂය පරිය/සීමාවන් තුළ පමණක් එම බලය ක්‍රියාත්මක කළ යුතු වන්නේය. පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් තමන් වෙත අභිනියෝග්‍ය බලය ආණ්ඩුවුම ව්‍යවස්ථා විධිවිධාන, පළාත් සහා පනතේ විධිවිධාන, පළාත් සහා ප්‍රයුත්ති හා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා කළින් කළ පනවන්නා වූ නෙතික විධිවිධානයන්ට අනුකූලවත්, අපක්ෂපාතිවත්, සාධාරණවත්, සඳහාවිවත් හා විනිවිද හාවයෙන් යුතුවත් ක්‍රියාත්මක කළ යුතු වන්නේය.

13. 1990 අංක 28 දරන පළාත් සහා (සංගේධින) පනතේ 4 වැනි ජේදයේ විධිවිධාන ප්‍රකාරව අදාළ නිළධාරීයාවට බලය අභිනියෝග්‍යය කර ඇති කළේහි එම නිළධාරීයා විසින් තමන් වෙත අභිනියෝග්‍ය බලය ආණ්ඩුවුම ව්‍යවස්ථා විධිවිධාන, පළාත් සහා පනතේ විධිවිධාන, පළාත් සහා ප්‍රයුත්ති හා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා කළින් කළ පනවන්නා වූ නෙතික විධිවිධානයන්ට අනුකූලවත්, අපක්ෂපාතිවත්, සාධාරණවත්, සඳහාවිවත් හා විනිවිද හාවයෙන් යුතුවත් ක්‍රියාත්මක කළ යුතු වන්නේය.

14. බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත පැවරනු බලය සම්බන්ධයෙන් කිසියම් ගැටළවක් මත වුවහාන් ඒ පිළිබඳ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විමසීමෙන් විසඳා ගත යුතු වන්නේය. එමගින්ම 1990 අංක 28 දරන පළාත් සහා (සංගේධින) පනතේ 4 වැනි ජේදයේ විධිවිධාන ප්‍රකාරව බලය පවරනු ලැබූ නිළධාරීයාවට පැවරුණු බලය සම්බන්ධයෙන් කිසියම් ගැටළවක් මත වුවහාන් ඒ පිළිබඳව අදාළ පරිදි බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව හෝ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විමසීමෙන් විසඳා ගත යුතු වන්නේය.

15. 1987 අංක 42 දරන පළාත් සහා පනතේ 34 වැනි වගන්තිය ප්‍රකාරව යම් තැනැත්තෙක් ස්වකිය කාර්යය ඉටු කිරීමෙහිලා හැර කෙකින්ම හෝ අන් ආකාරයකින් වෙන යම් ක්වර හෝ ආකාරයකින් බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත හෝ එහි යම් සාමාජිකයෙකු වෙත හෝ යම් තීරණයකට බලපැළුමක් කෙරේද, තැනැත්තෙහාන් බලපැළුමක් කිරීමට තැනැත්තෙහාන් තැනැත්තෙකුම වරදකට වරදකරු වන්නේය. පුරු සහාවක් නොමැතිව පවත්වන නැඩු විභාගයකින් ප්‍රසුව ව්‍යාපෘතිය විසින් වරදකරු කරනු ලැබූ විට රුපියල් දහසක් නොඉක්මවන ද්‍රියකට හෝ අවුරුදුක්කට නොවැඩී කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකට හෝ බන්ධනාගාර ගත කිරීම සහ ද්‍රිය යන ද්‍රිවම් දෙකටම හෝ මිහු යටත් වන්නේය.

### III වැනි පරිච්ඡේද

#### ජන් කිරීම

16. 1987 අංක 42 දරන පළාත් සහා පනතේ 32 වගන්තිය ප්‍රකාරව බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා සේවයේ නිළධාරයන් පත්කිරීම, උසස් කිරීම, මාරු කිරීම, සේවයෙන් පහ කිරීම, ඔවුන්ගේ විනය පාලනය සම්බන්ධ බලතල බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සතු වේ.

17. 1987 අංක 42 දරන පළාත් සහා පනතේ 32 (1) හා 32 (3) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුකාරවරයා වෙත හිමි බලතල 1987 අංක 42 දරන පළාත් සහා පනතේ 32 (2) වගන්තිය ප්‍රකාරව බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත හා අදාළ නිළධාරීන් වෙත පවරා දෙනු ලැබූ හැක්කේය.

18. 1987 අංක 42 දරන පළාත් සහා පනතේ 32 (2) හා 32 (3) වගන්තිය ප්‍රකාරව බලය පවරනු ලැබූ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් හෝ 1990 අංක 28 දරන පළාත් සහා (සංගේධින) පනතේ 4 වැනි ජේදයේ විධිවිධාන අනුව බලතල පවරනු ලැබූ නිළධාරීයා විසින් කරන ලද යම් පත්වීමේ, උසස් කිරීමේ, මාරු කිරීමේ හෝ සේවයෙන් පහ කිරීමේ නියමයක් තැනැත්තෙහාන් විනය

කටයුත්තක් සම්බන්ධයෙන් කරන ලද වෙනත් යම් නියමයක් වෙනස් කිරීමට, අඩු කිරීමට හෝ අවලංගු කිරීමට 1987 අංක 42 දරන පළාත් සහා පත්‍රයෙන් 33 (8) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුකාරවරයාට බලය ඇත්තේය.

19. වැඩ බැලීමට, රාජකාරී ඉටු කිරීමට හෝ රාජකාරී ආවරණය කිරීමට කරනු ලබන පත් කිරීමකූ හැර පළාත් සහා රාජ්‍ය සේවයේ සියලුම පුරුෂ්පාඩු පිරවීම සඳහා ආණ්ඩුකාරවරයා විසින් අනුමත කළ ව්‍යවස්ථාවකට හා/හෝ බදවා ගැනීමේ පරිපාලියකට අනුකූලව දැන්වීම් මගින් අයදුම්පත් කැදිවීමට පත් කිරීම බලධාරියා ත්‍යා කළ යුත්තේය.

20. කොන්ත්‍රාත් පදනමින්, රාජකාරී ඉටු කිරීමේ පදනමින්, වැඩ බැලීමේ පදනමින් හෝ ස්විර පදනමින් පත්වීමක් කළ යුත්තේ අදාළ ආයතනයේ අනුමත සේවක සංඛ්‍යාවට ඇතුළත් වන්නා වූ හා අනුමත සේවා ව්‍යවස්ථාවක් හෝ අනුමත බදවා ගැනීමේ පරිපාලියක් හෝ සහිත හා මූල්‍ය ප්‍රතිපාදන සපයා ඇති තනතුරක් සඳහා පමණක් වන්නේය.

21. අනුමත සේවක සංඛ්‍යාවහි තනතුරක පුරුෂ්පාඩුවක් ඇති විට පමණක් ඒ සඳහා පත්වීමක් කළ හැකි වන්නේය. පුරුෂ්පාඩුවක් ඇති වන්නේ නව තනතුරක් ඇති කළ විට හෝ තනතුරක් දරන්නාගේ සේවය අවසන් කළ විට හෝ අවසන් වූ විට හෝ පමණි. තනතුර දරන්නා වැටුප් සහිත හෝ රිනිත හෝ නිවැඩු ලබා සිටියදී හෝ වෙනත් රාජකාරී සඳහා තාවකාලිකව මූදා හැර සිටියදී හෝ වැඩ තහනමකට ලක්ව සිටියදී හෝ විශ්‍රාම පුරුෂ තීවැඩු ලබා ඇති විටකූ හෝ තනතුරක පුරුෂ්පාඩුවක් ඇති නොවන්නේය. එතකුද වුවත් එවන් අවස්ථාවකදී රාජකාරී අවශ්‍යතාවය මත එම තනතුරෙහි රාජකාරී ඉටු කිරීම සඳහා හෝ වැඩ බැලීම් සඳහා හෝ පත් කිරීමක් කළ යුතු යැයි පත්වීම් බලධාරියාට පෙනී යන්නේ නම් පමණක් එවතින් පත් සේවයක් වන්නේය.

22. අනියම් හා ආදේශක පත් කිරීම් හැර පළාත් සහා රාජ්‍ය සේවයේ අනෙක් සැම තනතුරක් සඳහාම බදවා ගැනීම් කළ යුත්තේ අදාළ තනතුරේ අනුමත සේවා ව්‍යවස්ථාවට හෝ අනුමත බදවා ගැනීමේ පරිපාලියට හෝ අනුකූලවම පමණක් වන්නේය.

23. පත්වීම් ලිපියේ සඳහන් වන දිනය හෝ නිළධාරියා තනතුරෙහි වැඩ බාර ගන්නා දිනය හෝ යන දින දෙකෙන් පසුව එළඹින දිනය පත්වීම් හියාත්මක වන දිනය වන්නේය.

24. කිසිදු පත් කිරීමක් මොනයම් හේතුවක් නිසාවත් පෙරදාතම් නොකළ යුත්තේය.

25. කිසියම් තැනැත්තෙකු නිරවෙතනික පදනම මත හෝ ස්වේච්ඡා පදනම මත හෝ බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවයේ තනතුරකට හෝ බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවයේ තනතුරු තාමයක් උපයෝගී කොට ගෙන හෝ බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවය සඳහා හෝ පත් නොකළ යුතු වන්නේය.

26. බදවා ගැනීම්, උසස් කිරීම් ආදිය සම්බන්ධයෙන් තනකාලයේ පවත්නා විධිවිධානයන්ට අනුකූලව පළාත් සහා රාජ්‍ය සේවයේ තනතුරු ග්‍රේනී ගත කිරීම්, ඒ සඳහා තිල නාම දීමේ, වැටුප් වුළුනය තුළ වැටුප් පරිමාණ, පඩි හෝ වේතන ප්‍රමාණ තියම කිරීමේ හා සේවය පිළිබඳ පොදු කොන්දේසි පැනවීමේ බලය බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වන්නේය.

#### IV වැනි පරිවිෂ්දය

##### සේවා ව්‍යවස්ථා හා බදවා ගැනීමේ පරිපාලි

27. පළාත් සහා රාජ්‍ය සේවයේ අනුමත සැම සේවාවකටම සේවා ව්‍යවස්ථාවකදී, එම සේවාවන්ගෙන් පරිබාහිර වන්නා වූ අනුමත සැම තනතුරකටම බදවා ගැනීමේ පරිපාලියක්ද තිබිය යුතු වන්නේය. බදවා ගැනීමේ යුතුස්කම්, බදවා ගැනීමේ ක්‍රම, වැටුප් පරිමාණ, සේවා කොන්දේසි, උසස් කිරීමේ ක්‍රමවේද සහ අදාළ අනෙකුත් සියලු විස්තර, එම සේවා ව්‍යවස්ථාවෙහි හෝ බදවා ගැනීමේ පරිපාලියෙහි හෝ ඇතුළත්ව තිබිය යුතු වන්නේය.

28. බදවා ගැනීමේ පරිපාලි කෙටුම්පත සම්මත ආකෘතිය ප්‍රකාරව සකස් කළ යුතු වන්නේය. බදවා ගැනීමේ පරිපාලි හා සේවා ව්‍යවස්ථා කෙටුම්පත් අදාළ පළාත් අමාත්‍යාංශයේ ලේකම්විධානය විසින් පළාත් ප්‍රධාන ලේකම්විධානය වෙත යොමු කළ යුතු අතර, ප්‍රධාන ලේකම්ගේ තිරේදේ සහිතව එය පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත යොමු කළ යුතු වේ. එමෙක කෙටුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී යෝජිත සංශෝධන පිළිබඳ උපලේඛනයක්ද එයට අමුණා ඉදිරිපත් කළ යුතු වේ. පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත යොමු කරන ලද ප්‍රධාන ලේකම්ගේ තිරේදේ සහිත කෙටුම්පත පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් සකසා බලය කොමිෂන් සහාවේ නිරේදී සහිතව ආණ්ඩුකාරවරයා වෙත යොමු කළ යුතු වේ. ආණ්ඩුකාරවරයා විසින් අදාළ කෙටුම්පත අනුමත කළ දින සිට එම ව්‍යවස්ථාව හෝ බදවා ගැනීමේ පරිපාලිය පෙනීවේ.

29. සේවා ව්‍යවස්ථාව හෝ බදවා ගැනීමේ පරිපාලිය සංශෝධනය කිරීමට අවශ්‍යවූ විටක එසේ සංශෝධනය කිරීමට හේතු සංශෝධනය කළ යුතු වන්නේය. තවද යෝජිත සංශෝධනය අදාළ සේවා ව්‍යවස්ථාව හෝ ඇතුළත් කොමිෂන් සහාවේ ව්‍යවස්ථාව විසින් ඇතුළත් කොමිෂන් සහාව යොමු මතු කොමිෂන් දැක්වෙන ආකෘතියෙන් සංශෝධන සේවා ව්‍යවස්ථාව හෝ සංශෝධන සේවා ව්‍යවස්ථාව විසින් අදාළ කෙටුම්පත අනුමත කළ දින සිට එම ව්‍යවස්ථාව හෝ බදවා ගැනීමේ පරිපාලිය පෙනීවේ.

30. පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව හෝ ප්‍රධාන ලේකම්වරයා විසින් ඉදිරිපත් කරනු ලබන බඳවා ගැනීමේ පරිපාටියක් හෝ සේවා ව්‍යවස්ථාවක් හෝ ඒ සඳහා යෝජිත සංගේධින හෝ අනුමත කිරීමට හෝ ප්‍රතිශේදන කිරීමට නැවත යොමු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හෝ ප්‍රතිඵායීය කිරීමට හෝ ආණ්ඩුකාරවරයාට බලය ඇත්තේය. එසේම අදාළ බලධාරයන් විමසා හෝ ආණ්ඩුකාරවරයාගේ නියමය පරිදි පලාත් සහා රාජ්‍ය සේවයේ කුමන සේවාවක් හෝ කුමන තනතුරක් සඳහා හෝ සේවා ව්‍යවස්ථාවක් හෝ බඳවා ගැනීමේ පරිපාටියක් නිරමාණය කරන ලෙස හෝ අනුමත සේවා ව්‍යවස්ථාවක් හෝ පරිපාටියක් සංගේධිනය කරන ලෙස අදාළ බලධාරීන් වෙත නියම කිරීමට ආණ්ඩුකාරවරයාට බලය ඇත්තේය.

#### V වැනි පරිච්ඡේදය

##### පලාත් සහා රාජ්‍ය සේවයට පත් කරනු ලැබීමට නූසුදුස් තැනැත්තන්

31. වෙනත් පලාත් සහා රාජ්‍ය සේවාවක හෝ රජයේ හෝ රාජ්‍ය සංස්ථාවක හෝ අධිකාරියක හෝ රජයට අයත් සමාගමක හෝ සේවයේ නියුලී සිට අකාර්යක්මතකට මත අනිවාර්යයෙන් විශාම ගන්වා ඇත්තා වූ හෝ සේවයෙන් පහ කිරීම වෙනුවට සානුකම්පිත විකල්පයක් වශයෙන් විශාම ගන්වා ඇත්තා වූ හෝ දිවුමක් වශයෙන් විශාම ගන්වා ඇත්තා වූ හෝ විමිතන් විනය පරීක්ෂණයක ප්‍රතිඵල මත සේවයෙන් පහ කර ඇත්තා වූ හෝ සිය තනතුර අතහැර ගියා වූ හෝ තැනැත්තනක් බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවයට පත් කරනු ලැබීමට නූසුදුස්සේක් වන්නේය.

32. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට විරැදුෂ්‍ය සිදු කරන ලද සාපරාධි වරදකට අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබූ තැනැත්තනක් පලාත් සහා රාජ්‍ය සේවයට පත් කරනු ලැබීමට නූසුදුස්සේක් වන්නේය.

33. යම් අපරාධ නීති කෘත්‍යාකාරී අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබූ හෝ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 449 වගන්තිය ප්‍රකාරව අධිකරණයක්ද ලසු නඩු විභාගයකින් වරදකරු කරනු ලැබූ හෝ තැනැත්තනක් පලාත් සහා රාජ්‍ය සේවයට පත් කරනු ලැබීමට නූසුදුස්සේක් වන්නේය.

34. වස්තු හාගත්වයට පත්වී ඇති තැනැත්තනකු පලාත් සහා රාජ්‍ය සේවයට පත් කරනු ලැබීමට නූසුදුස්සේක් වන්නේය.

35. ශ්‍රී ලංකාවේ පුරවැසියක් නොවන තැනැත්තනක් හෝ පුරවැසි අයිතිවාසිකම් අහිමි තැනැත්තනක් පලාත් සහා රාජ්‍ය සේවයට පත් කරනු ලැබීමට නූසුදුස්සේක් වන්නේය.

#### VI වැනි පරිච්ඡේදය

##### පත් කිරීම් කෙරෙහි බලපාන නියමයන් හා කොන්දේසි

36. සියලුම පලාත් සහා රාජ්‍ය සේවයේ නීලධාරයන් තම තනතුරු ජනතාව වෙනුවෙන් වන භාරයක් ලෙස දරනු ලැබිය යුත්තේය. පලාත් සහා රාජ්‍ය සේවයේ තනතුරකට පත් කරනු ලැබූ සැම තැනැත්තනකුම එම තනතුරට අදාළ රාජකාරී වගකීම් දේශයෙහි හා එහි ජනතාවගේ අහිවාදීක සඳහා නොපිරිහෙලා ඉටු කළ යුතු වන්නේය.

37. පලාත් සහා රාජ්‍ය සේවයේ සැම නීලධාරයක්ම රජයේ ප්‍රතිපත්ති වලටද, ආණ්ඩුකාරවරයා විසින් හා පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් පලාත් සහා රාජ්‍ය සේවය සම්බන්ධයෙන් කිලින් කළ පනවනු ලබන නීති රෙගුලාසිවලටද අනුගතව තම රාජකාරී වගකීම් හා යුතුකම් ඉටු කළ යුතු වන්නේය. තවද ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි හා පලාත් සහා මුල්‍ය රීති, පාලන් සහා පනතේ විධිවිධාන, පලාත් සහා රාජ්‍ය සේවය සඳහා අදාළ කර ගත යුතු වෙනත් රජයේ රෙගුලාසි, වක්ත්වා උපදෙස් හා මෙම රීති සංග්‍රහයේ විධිවිධානවලටද ඒවාට අදාළව කිලින් කළ නිකුත් කරනු ලබන සංගේධිනවලටද යටත් විය යුතු වන්නේය.

38. ස්ථීර හා විශාම වුවුප් හිමි පලාත් සහා රාජ්‍ය සේවයේ තනතුරකට පත්වීමක් ලබන සැම තැනැත්තනක්ම අදාළ පරිදි වැනැදු හා අනත්දරු විශාම වුවුප් කුමයට හෝ වැනැදු යුතු පුරුෂ හා අනත්දරු විශාම වුවුප් කුමයට හෝ දායක විය යුතු වන්නේය. ගෙවිය යුතු දායක මුදල රජය විසින් කිලින් කළ ප්‍රකාශයට පත් කරනු ලබන ආකාරයට විය යුතු වන්නේය.

39. රජයේ නීලධාරීන්ගේ ඇප ආදා පනතට අනුව දෙපාර්තමේන්තු ප්‍රධානීය විසින් තීරණය කරනු ලබන ආකාරයට හා තීරණය කරනු ලබන මුදල් ම්‍රාගාණ්‍යක් ඇපයක් පලාත් සහා රාජ්‍ය සේවයේ නීලධාරීයක් විසින් තැබිය යුතු වන්නේය.

40. පලාත් සහා රාජ්‍ය සේවයට පත්කරන ලද නීලධාරීයක් බස්නාහිර පලාත් මිනැම පුදේශයක සේවය කිරීමට බැඳී සිටින්නේය.

41. ස්ථීර පදනම්න් හෝ කොන්ත්‍රාක් පදනම්න් හෝ පලාත් සහා රාජ්‍ය සේවයේ තනතුරකට පත් කරන ලද සැම නීලධාරීයක්ම බස්නාහිර පලාත් මිනැම පුදේශයකට සේවය කිරීමට ප්‍රකාශයකින් සහතික කොට තීබිය යුතු වන්නේය.

42. එම වෙදා පරික්ෂණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තීරණය කරන ලද පරිපාටියකට අනුකූලව රජයේ රෝහලකදී සිදු කළ යුතු වන්නේය.

43. පළාත් සහා රාජ්‍ය සේවයට පත් කරනු ලබන සැම තැනැත්තෙක්ම ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 4 වැනි හා 7 වැනි උපලේඛනයන්හි දැක්වෙන ප්‍රතිඵාටියා දිය යුතු වන්නේය.

44. පළාත් සහා රාජ්‍ය සේවයට පත් කරනු ලබන සැම නිළධාරියෙකුම රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව නියම කරනු ලබන ආකාරයට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව ලබා ගත යුතු වන්නේය.

45. මාසික වැටුප් ලබන පළාත් සහා රාජ්‍ය සේවයේ නිළධාරියෙකු තම බුරයෙන් ඉල්ලා අස්ථිමට අදහස් කරන්නේ නම්, මෙම රිති සංග්‍රහය ප්‍රකාරව තම පත්වීම් ලිපියෙහි වෙනත් ආකාරයකට සඳහන් කොට ඇත්තෙම් මිස යටත් පිරිසයින් එක් ලිත් මාසික පෙරාතුව ඒ බැවි තම පත්කිරීම් බලධාරියා වෙත ලිඛිතව දැනුම් දිය යුතු වන්නේය. පත්කිරීම් බලධාරියා එකතුවන්නේ නම් පමණක් ඒ වෙනුවට මසක වැටුපාට සමාන මූදලක් පළාත් සහාවට ගෙවා බුරයෙන් ඉල්ලා අස්ථිමට ඔහුට හැකි වන්නේය. කෙසේ වුවද පළාත් සහා රාජ්‍ය සේවයේ නිළධාරියෙකුගේ ඉල්ලා අස්ථිමක් බලාත්මක වන්නේ පත් කිරීම් බලධාරියා විසින් ඉල්ලා අස්ථිම පිළිගත් බව ලිඛිතව දැන්වීමෙන් අනතුරුව වන්නේය.

46. අනියම් හා ආදේශක ලෙස පත් කරනු ලබන පළාත් සහා රාජ්‍ය සේවයේ නිළධාරීන්ගේ සේවය කළ දීමින් කොරව පත් කිරීම් බලධාරියා විසින් අවසන් කළ හැකි වන්නේය.

47. පළාත් සහා රාජ්‍ය සේවයේ ස්ථිර කර නොමැති මාසික වැටුප් ලබන නිළධාරියෙකුගේ පත්වීම්, පත් කිරීම් ලිපියෙහි සඳහන් කොන්දේසි ප්‍රකාරව අවසන් කිරීමට පත් කිරීම් බලධාරියා අදහස් කරන විටකදී මුළු නිළධාරියාට මසක් කළ දීමට පත් කිරීම් බලධාරියා ව්‍යුහය වන්නේය.

48. පළාත් සහා රාජ්‍ය සේවයේ කිසියම් තනතුරකට යම් තැනැත්තෙක් පත් කරනු ලැබ ඇත්තේ, එම පුද්ගලයා විසින් පත් කිරීම් බලධාරියා වෙත හෝ වෙනත් අදාළ බලධාරියෙකු වෙත හෝ සපයන ලද සාචදා හෝ ව්‍යාජ හෝ තොරතුරු හා ලේඛන මත බව එම නිළධාරියා පත්වීම් හාර ගැනීමෙන් පසු කුමන ඇවස්ථාවකදී හෝ පත් කිරීම් බලධාරියා වෙත විධීමත්ව තහවුරු වුවහොත්, නිළධාරියා වෙත වෝදනාව පිළිබඳ දැන්වීමක් කොට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දීමට යටත්ව එම පත්වීම ගුනා හා බල රහිතයේ සලකා ඒ බැවි තහවුරු වූ අවස්ථාවේදීම පත් කිරීම් බලධාරියා විසින් ඔහුගේ පත්වීම අවලංග කළ යුතු වන්නේය. මෙම පත්වීම ලබා ගෙන ඇත්තේ කුය හෝ සාචදා හෝ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම මගින් බව තහවුරු වුවහොත් ඒ සම්බන්ධයෙන් දැන්වී නීති සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව ව්‍යුහය වන්නේය.

## VII වැනි පරිවිෂ්දේය

### පත් කිරීම වලදී අනුගමනය කළ යුතු පරිපාටිය

49. දිප ව්‍යාජත සේවාවකට අයත් නිළධාරියෙකු පළාත් සහාවේ තනතුරක් සඳහා පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා වෙත රඳවා ගෙන ඇති බලතල යටතේ යථා යෝගයයි හැගෙන පරිදි ආණ්ඩුකාරවරයා විසින් පත් කිරීම සිදු කරනු ලබන්නේය.

50. ආණ්ඩුකාරවරයා බලතල පැවරීමට යටත්ව බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් අදාළ බඳවා ගැනීමේ පරිපාටි හා සේවා ව්‍යවස්ථාවලට අනුකූලව නිළධාරීන් තෙරු පත් කර ගැනීමට කටයුතු කරනු ලබන අතර ග්‍රේන් අතර උසස් කිරීමේ කටයුතුද කරනු ලබන්නේය.

51. ආණ්ඩුකාරවරයාගේ බලතල පැවරීමට හා ඉදිරියේදී පැවරීමට නියමිත බලතලවලට යටත්ව පත්වීම් බලධාරීන් විසින් සේවා ව්‍යවස්ථාවලට හා බඳවා ගැනීමේ පරිපාටියට අනුකූලව තනතුරු සඳහා නිළධාරීන් පත් කිරීම/තෙරු ගැනීම හා උසස්වීම් ලබාදීම සිදු කරනු ලබන්නේය.

52. පළාත් සහා රාජ්‍ය සේවයේ තනතුරක පුරප්පාඩුවක් ඇති වූ විටක හෝ එබදු තනතුරක් අපුතින් ඇති කරනු ලැබ ඇති විටක හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් අදාළ සේවාවෙහි හෝ තනතුරෙහි හෝ පත්කිරීම් බලධාරියා වෙත ඒ පිළිබඳව වාර්තා කළ යුතු වන්නේය. එසේම එම තනතුර සඳහා වහාම පළාත් සහා රාජ්‍ය සේවයේ නිළධාරියෙකු පත් කිරීම තමා විසින් නිර්දේශ කරන්නේද තැදෑද යන වගද ඔහු විසින් සඳහන් කළ යුතු වන්නේය.

53. ඉහත 52 වැනි වගන්තිය ප්‍රකාරව අවශ්‍ය ලියවිලි ලැබීමෙන් පසුව, අදාළ ව්‍යාජ හා සම්මුඛ පරික්ෂණ සේවා ව්‍යවස්ථාවෙහි සේවාවක් විධිවිධාන වලට හා අදාළ අවස්ථාවන්හිදී අනුමත ලකුණු දීමේ කුමයට අනුකූලව පවත්වා ඇති බවට සැහීමකට පත්ව, සම්මුඛ පරික්ෂණ මණ්ඩලයේ නිර්දේශ ඇත්තෙම් ඒවාද සැලකිල්ලට ගෙන ලිඛිත ව්‍යාජයේදී හා/හෝ සම්මුඛ

පරික්ෂණයේදී ලබාගත් ලකුණුවල කුසලතා අනුපිළිවෙළ අනුව බඳවා ගැනීමේ පරිපාටියේ විධිවිධානවලට අනුකූලව පත්වීම් බලධාරියා විසින් තැනැත්තෙකු/තැනැත්තන් තෝරා පත් කර ගත යුතු වන්නේය. තෝරා ගැනීම පිළිබඳ අවශ්‍ය වෙනස්කම් වේ නම් එවාද සහිතව අංක 1 හා 2 "අ" පරික්ෂේට ප්‍රකාරව විධිමත් පත් කිරීම් ලියිය තිකුත් කිරීමට පත්කිරීම් බලධාරියා ක්‍රියා කරනු ලබන්නේය.

54. දීප ව්‍යාප්ත සේවාවකට අයන් නිලධාරීන්, පළාත් සහා රාජ්‍ය සේවයේ තනතුරු සඳහා පත් කරන අවස්ථාවලදී අදාළ බලධාරීන් විසින් එම නිලධාරීන් වෙත විධිමත් පත්කිරීම් ලියියක් තිකුත් කළ යුතු වන්නේය.

#### පත් කිරීම් සම්බන්ධ පොදු කොන්දේසි

55. සේවා ව්‍යවස්ථාවල හෝ බඳවා ගැනීමේ පරිපාටිවල විධිවිධානවලට අනුකූලව පත් කිරීම් බලධාරියා විසින් පත් කිරීම් කටයුතු ඉටු කළ යුතුය.

56. බඳවා ගැනීමේ පරිපාටියෙහි වෙනත් ආකාරයකට තියම කර ඇත්තම් මිස, සම්මුඛ පරික්ෂණ මණ්ඩලයක් පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකු වන සහායතිද ඇතුළට අවම වශයෙන් සාමාජිකයින් තිදෙනෙකුගෙන්වක් සමත්වීත විය යුතු වන්නේය. එහෙත් සම්මුඛ පරික්ෂණ මණ්ඩලයක උපරිම සාමාජික සංඛ්‍යාව පස් දෙනෙකුට සිමා විය යුතු වන්නේය. සේවා ව්‍යවස්ථාවහි හෝ බඳවා ගැනීමේ පරිපාටියෙහි හෝ වෙනත් ආකාරයකට තියම කර ඇත්තේ නම් මිස එම මණ්ඩලයෙහි සාමාජිකයින් අතුරෙන් යටත් පිරිසෙසින් එක් සාමාජිකයෙකුවන් පුරුෂ්පාඩුව පවත්නා අමාත්‍යාංශය හෝ දෙපාර්තමේනුවකින් හෝ නොවන පරිබාහිර අමාත්‍යාංශයකින් හෝ දෙපාර්තමේන්තුවකින් හෝ පත් කළ යුත්තේය. එසේම අවම වශයෙන් එක් කාන්තාවක් හෝ හැකි සැම අවස්ථාවකදීම සම්මුඛ පරික්ෂණ මණ්ඩලයට පත් කළ යුතු වන්නේය. එහෙත් අවශ්‍ය අවස්ථාවලදී රජයේ හෝ වෙනත් පළාත් සහාවක නිලධාරියකු මෙම සම්මුඛ පරික්ෂණ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත්කර ගැනීමටද හැකියාව ඇත්තේය.

57. සේවා ව්‍යවස්ථාවහි හෝ බඳවා ගැනීමේ පරිපාටියෙහි හෝ වෙනත් ආකාරයකට තියම කර ඇත්තම් මිස, සම්මුඛ පරික්ෂණය සඳහා කැදැවීය යුතු අයදුම්කරුවන් සංඛ්‍යාව, අවස්ථාවේවිත පරිදි ලිඛිත විභාගයේදී හා/හෝ වෘත්තිය පරික්ෂණයේදී මුළුන් විසින් ලබාගත් ලකුණුවල අනුපිළිවෙළ හා අදාළ ඇඟුරුතු සංඛ්‍යාව අනුව පත් කිරීම් බලධාරියා විසින් තීරණය කළ යුතු වන්නේය.

58. සම්මුඛ පරික්ෂණයේදී ලකුණු ලබා දෙන්නේ නම් ලකුණු ලබා දීමේ කුමය එම පුරුෂ්පාඩු පිරිවීම සඳහා අයදුම්පත් කැදවනු ලබන දැන්වීමෙහි ඇතුළත් කළයුතු වන්නේය.

59. සම්මුඛ පරික්ෂණයක් මගින් පමණක් හෝ සම්මුඛ පරික්ෂණයක් හා වෘත්තිය පරික්ෂණයක් මගින් පමණක් හෝ තොරීම් සිදු කරන අවස්ථාවක එම සම්මුඛ පරික්ෂණය ව්‍යුහගත විය යුතු අතර, අදාළ පරිදි සම්මුඛ පරික්ෂණයේදී හා වෘත්තිය පරික්ෂණයේදී ලකුණු දීමේ කුම තනතුර සඳහා අයදුම්පත් කැදවනු ලබන දැන්වීමෙහි සඳහාත් කළයුතු වන්නේය.

60. සම්මුඛ පරික්ෂණ මණ්ඩලයට එම මණ්ඩලයේ කාර්යය සඳහා පහත සඳහන් ලියවිලිද ලබාදිය යුතු වන්නේය.

- (i) සේවා ව්‍යවස්ථාව හෝ බඳවා ගැනීමේ පරිපාටිය;
- (ii) අයදුම්පත් කැදවීමේ දැන්වීම;
- (iii) සුදුසුකම් සම්මුඛ සංඛ්‍යාව සහිත සම්මුඛ පරික්ෂණ උපලේඛනය;
- (iv) සම්මුඛ පරික්ෂණයට කැදවනු ලබ ඇති සංඛ්‍යාව;
- (v) ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයක් නම් පත් කිරීම් බලධාරියා විසින් අනුමත කරන ලද ලකුණු දීමේ කුමය හා අදාළ වෙනත් ලේඛන.

61. සැම අයදුම්කරුවෙකුම සම්මුඛ පරික්ෂණයට හාජනය කළ යුත්තේ පුරුණ සම්මුඛ පරික්ෂණ මණ්ඩලය විසින්ම වන්නේය. සම්මුඛ පරික්ෂණයේදී ලකුණු සටහන් තිරිමට පැනැස්ල් හාවිතා නොකළ යුතු අතර, කාඛන් පැනැස්ල් හෝ නොමැකෙන තීන්ත පැනැස්ල් හෝ සාවිතා කළ යුතු වන්නේය. සම්මුඛ පරික්ෂණ මණ්ඩලයේ සැම සාමාජිකයෙක්ම සම්මුඛ පරික්ෂණය පැවැත්වෙන සැම වේලාවකදීම පැමිණ සිටිය යුතු වන්නේය.

62. සම්මුඛ පරික්ෂණය අවසන් යුතු වහාම අයදුම්කරුවන් විසින් ලබාගත් ලකුණුවල කුසලතා අනුපිළිවෙළ අනුව ප්‍රමුඛතා ලේඛනයක් සම්මුඛ පරික්ෂණ මණ්ඩලය ව්‍යුහය විසින් පිළිබඳ අවස්ථාවන් ලිඛිත විභාගයේදී හා/හෝ වෘත්තිය පරික්ෂණයේදී ලබාගත් ලකුණු සම්මුඛ පරික්ෂණ මණ්ඩලයට ලබා තොරීය යුතු වන්නේය. කුමන තොරුවක් නිසාවත් ලිඛිත විභාගය හා/හෝ වෘත්තිය පරික්ෂණයක පුත්‍රිල පත්කිරීම් බලධාරියා විසින් පත්කිරීම් පිළිබඳ අවසන් තීරණයක් ගන්නා තෙක් ප්‍රසිද්ධ නොකළ යුතු වන්නේය. එහි රසහ්‍යභාවය උපරිම වශයෙන් රැකිය යුතු වන්නේය.

63. අදාළ පරිදි ලිඛිත විභාගයින් හා/හෝ වෘත්තිය පරික්ෂණයකින් පසුව ලකුණු ලබා දෙනු ලබන සම්මුඛ පරික්ෂණයක් මණ්ඩලයට ලබා තොරීය යුතු වන්නේය. අයදුම්කරුවන් ලිඛිත විභාගයේදී හා/හෝ වෘත්තිය පරික්ෂණයේදී ලබාගත් ලකුණු සම්මුඛ පරික්ෂණ මණ්ඩලයට ලබා තොරීය යුතු වන්නේය. කුමන තොරුවක් නිසාවත් ලිඛිත විභාගය හා/හෝ වෘත්තිය පරික්ෂණයක පුත්‍රිල පත්කිරීම් බලධාරියා විසින් පත්කිරීම් පිළිබඳ අවසන් තීරණයක් ගන්නා තෙක් ප්‍රසිද්ධ නොකළ යුතු වන්නේය. එහි රසහ්‍යභාවය උපරිම වශයෙන් රැකිය යුතු වන්නේය.

64. සම්මුඛ පරීක්ෂණය ව්‍යුහගත නොවන අවස්ථාවකදී එය පැවැත්විය යුත්තේ අයදුම්කරුවන්ගේ සුදුසුකම් සනාථ කෙරෙන සහතික පරීක්ෂා කිරීම සඳහා පමණි.

65. සැම සම්මුඛ පරීක්ෂණයකට හෝ වෘත්තීය පරීක්ෂණයකට හෝ පෙර මෙම රීති පිළිබඳව එම පරීක්ෂණ මණ්ඩල සාමාර්කයින්ගේ අවධානය යොමු කරවීමට පත්කිරීම බලධාරියා ක්‍රියාකළ යුතු වන්නේය.

66. කුසලතා අනුපිළිවෙල මත සකස් කරන ලද පුමුඛතා ලේඛනය පදනම් කොට ගෙන පත් කිරීමේදී අවසන් පුරුෂ්පාඩුව හෝ අවසන් පුරුෂ්පාඩු කිහිපය සඳහා හෝ සම ලකුණු ලබා ගත් අයදුම්කරුවන් වැඩි සංඛ්‍යාවක් සිටින අවස්ථාවක අදාළ පරිදි පැවැත්වූ ලිඛිත විභාගයේ, වෘත්තීය පරීක්ෂණයේ හා සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත එම පුරුෂ්පාඩුව හෝ පුරුෂ්පාඩු පිරිවීම සම්බන්ධ අවසන් තිරණය ගැනීම පත්කිරීම බලධාරියා සතුවේ.

67. බඳවා ගැනීම තරග විභාගයක ප්‍රතිඵල මත පමණක් සිදු කරන්නේ නම් පත් කිරීම කළයුතු වන්නේ එම තරග විභාගයේදී අයදුම්කරුවන් ලබා ගත් ලකුණු කුසලතා අනුපිළිවෙල මත වන්නේය.

68. බඳවා ගැනීම ලිඛිත විභාගයක, සම්මුඛ පරීක්ෂණයක සහ වෘත්තීය පරීක්ෂණයක ප්‍රතිඵල මත සිදු කරන අවස්ථාවන්හිදී ඒ ඒ අයදුම්කරුවන් ලිඛිත විභාගයේදී, සම්මුඛ පරීක්ෂණයේදී හා වෘත්තීය පරීක්ෂණයේදී ලබා ගත් ලකුණු එකතු කොට කුසලතා අනුපිළිවෙල අනුව පත්කිරීම සිදු කිරීමට පත් කිරීම බලධාරියා ක්‍රියා කළ යුතු වන්නේය.

#### පත් කිරීමෙන් පසු අනුගමනය කළයුතු කාර්ය පටිපාටිය

69. පළාත් සහා රාජ්‍ය සේවයේ කිසියම් තනතුරකට තමන් පත් කරමින් පත් කිරීම බලධාරියා විසින් නිකුත් කරන ලද පත් කිරීම ලිපියක් ලද තැනැත්තෙක් එම ලිපියේ සඳහන් කොන්දේසිවලට යටත්ව එම පත්වීම හාරගන්නා හෝ නොගන්නා හෝ බව අංක 03 පරිදිෂ්වය ප්‍රකාරව පත් කිරීම බලධාරියා වෙත ලිඛිතව වහාම දැනුම් දිය යුතු වන්නේය.

70. පත් කිරීම ලිපියට අනුකූලව එම පත්වීම හාර ගැනීම සඳහා පැමිණෙන තැනැත්තා එම පත්වීම හිමි තැනැත්තාමද යන්න යථා පරිදි තහවුරු කර ගැනීම අදාළ වන පරිදි පත් කිරීම බලධාරියාගේ හෝ පරිපාලන බලධාරියාගේ හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ හෝ ආයතන ප්‍රධානීයාගේ වගකීම වන්නේය.

71. පත්වීම ලිපියේ කොන්දේසි ප්‍රකාරව පත්වීම්ලාභීය තම පත්වීම හාර ගැනීමට පැමිණ පුරුම දිනයේ සිට මසක් ඇතුළත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 4 වැනි හා 7 වැනි උපලේඛන ප්‍රකාරව අදාළ පරිදි පත් කිරීම බලධාරියා හෝ පරිපාලන බලධාරියා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීයා හෝ ආයතන ප්‍රධානීයා හෝ ඉදිරියේ ප්‍රතිඵා හෝ දැවුරුම් හෝ දියුණු වන්නේය. එපරිදි පත්වීම බලධාරියා වෙතින් ප්‍රතිඵා හෝ දැවුරුම් හෝ ලබා ගැනීමට විධිවාන සැලැස්මේ අදාළ පරිදි එම බලධාරයන්ගේ වගකීමක් වන්නේ ය. පත්වීම ලාභීයාගේ ප්‍රමාදය මත එම ප්‍රතිඵා හෝ දැවුරුම් දීමට හෝ දීමට අපොගාසන් වන තැනැත්තෙකුගේ පත්වීම එම තියුම්ත කාලය ඉකුත් වූ වහාම නිරායාසයයෙන්ම අහොසි වන්නේය.

72. පළාත් සහා රාජ්‍ය සේවයේ පත්වීමක් ලද තැනැත්තෙක්, පත්වීම හාර ගැනීම සඳහා පැමිණී පුරුම දිනයේදීම තමන් සේවයට වාර්තා කළ බව සහාය කෙරෙන ලිපියක් අංක 04 පරිදිෂ්වය ප්‍රකාරව අදාළ පරිදි පත් කිරීම බලධාරියා හෝ පරිපාලන බලධාරියා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීයා වෙත ලබා දිය යුතු වන්නේය.

73. පළාත් සහා රාජ්‍ය සේවයේ පත්වීමක් ලද තැනැත්තෙක් රාජකාරීයට වාර්තා කිරීමේදී පහත සඳහන් ලිපි ලේඛන අදාළ පරිදි පත් කිරීම බලධාරියා හෝ පරිපාලන බලධාරියා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීයා හෝ ආයතන ප්‍රධානීයා වෙත හාරදීය යුතු වන්නේය.

- (i) ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත ;
- (ii) උපැළුන්න සහතිකයේ මුල් පිටපත ;
- (iii) බඳවා ගැනීමේ පරිපාලිය ප්‍රකාර තනතුරකට අවසර කරන ලිඛිත සුදුසුකම් සනාථ කෙරෙන අධ්‍යාපන, වෙනත් අධ්‍යාපන හා වෘත්තීය සහතිකවල මුල් ලේඛන හා ජායා පිටපත් කිව්වලයක් (මෙම මුල් ලේඛන හා ජායා පිටපත් සහස්‍ර බැලීමෙන් පසුව එම ජායා පිටපත් මුල් ලේඛන හා සමාන බවට එම බලධාරියා විසිනුත්, එම පිටපත් අව්‍යාච සහතික වල ජායා පිටපත් බවට නිලධාරයා විසිනුත් සහතික කර අන්සන් කිරීමෙන් පසු එම ජායා පිටපත් බලධාරියා වෙත රඳවාගෙන මුල් ලේඛන නිලධාරයා වෙත ආපසු භාරදීය යුතු වන්නේය.) ;
- (iv) විවාහක නම් විවාහ සහතිකය, කළනුයාගේ උපැළුන්න සහතිකය හා දරුවන් සිටිනම් දරුවන්ගේ උපැළුන්න සහතිකවල සහතික කළ පිටපත් ;
- (v) පොදු 160 ආකෘති පත්‍රය ප්‍රකාර සේවා ගිවිසුම ;
- (vi) පොදු 261 ආකෘති පත්‍රය සම්පූර්ණ කරන ලද වත්කම් ප්‍රකාරය ;

- (vii) 1988 අංක 77 දරන පනතින් සංශෝධිත ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනතේ විධිවිධාන පරිදි අදාළ වත්කම් බැරකම් ප්‍රකාශය ;
- (viii) ස්ථීර හා තාවකාලීක පදිංචි ස්ථානවල ලිපිනයන්, දුරකථන අංක හා විදුත් ලිපිනය (අයුත්තම්).

74. පළාත් සභා රාජ්‍ය සේවයේ පත්වීමක් ලද තැනැත්තක් සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව ඉහත 73 වගත්තියෙහි විස්තර කළ ලියවිලිද, මෙම වගත්තියෙහි පහතින් සඳහන් කරනු ලබන ලියවිලිද ඇතුළත් කොට නිලධාරයා වෙනුවෙන් පූද්ගලික ලිපි ගොනුවක් ආරම්භ කොට යාවත්කාලීනව පවත්වාගෙන යාමට අදාළ පරිදි පත් කිරීම් බලධාරයා හෝ පරිපාලන බලධාරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීයා හෝ ආයතන ප්‍රධානීයා හෝ ක්‍රියා කළ යුතු වන්නේය.

- (i) පත්වීම් ලිපියේ පිටපතක් ;
- (ii) ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 4 වැනි හා 7 වැනි උපලේඛන ප්‍රකාරව අදාළ නිලධාරීන් විසින් ලබාදී ඇති දිවුරුම් ප්‍රකාශ ;
- (iii) අදාළ නිලධාරයා අදාළ තහතුරේ පත්වීම් හාරගත් බවට ලබාදී ඇති ලිපිය ;
- (iv) වර්යා සහනන් පත්‍රය ;
- (v) අදාළ වන පරිදි වැන්දුම් අනත්දරු විශාම වැටුප හෝ වැන්දුම් පුරුෂ අනත්දරු විශාම වැටුප හෝ පිළිබඳ ප්‍රකාශයේ පිටපත ;
- (vi) පත්වීම් ස්වභාවය අනුව ඇපයක් තැබීමට නියම කර ඇත්තාම් එසේ නියම කර ඇති ආකාරයට ඇප තැන්පතුවක් තබා ඇති බවට නිකුත් කළ සහතිකයේ සහතික කළ ජායා පිටපත ;
- (vii) සෞඛ්‍ය 169 ආකෘති පත්‍රය ප්‍රකාරව නිකුත් කළ වෙදාහු පරීක්ෂණ වාර්තාව.

75. නිලධාරයෙක් පළාත් සභා රාජ්‍ය සේවයට වාර්තා කිරීමෙන් පසු මුදු තම කාර්යාලයේ අංශයක හෝ ගාබඹක හෝ තමන් යටතේ පවත්නා වෙනත් කාර්යාලයක හෝ සේවා ස්ථානයක රාජකාරී ඉටු කිරීම සඳහා අනුයුතක්ත කිරීමට පත් කිරීම් බලධාරයා හෝ පරිපාලන බලධාරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීයා හෝ ආයතන ප්‍රධානීයා ක්‍රියා කළ යුතු වන්නේය. එසේම නිලධාරයා වෙත රාජකාරී ලැයිස්තුවක්ද ලිඛිතව භාර දීමට එම කාර්යාල ප්‍රධානීයා අප්‍රමාදව ක්‍රියාකළ යුතු වන්නේය.

76. පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධාරයෙක් සේවයට වාර්තා කළ පසු තනතුර හාර ගෙන ඇති බවට අදාළ බලධාරයා විසින් වගත්කාධිපති වෙත දැනුම් දිය යුතු වන්නේය.

77. පළාත් සභා රාජ්‍ය සේවයේ කිසියම් සේවාවකට හෝ තනතුරකට නිලධාරයෙක් පත් කිරීමේදී රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කිරීම නීතිමය අවශ්‍යතාවයක් වන කළේහි, එම පත් කිරීම අප්‍රමාදව රජයේ ගැසට් පත්‍රයේ පළකරවීමට අවශ්‍ය පියවර ගැනීම පත්කිරීම් බලධාරයාගේ වගකීම වන්නේය.

78. පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධාරයෙක් සේවය සඳහා අනුයුතක්ත කිරීමෙන් පසුව එලදායි ලෙසන් කාර්යක්ෂම ලෙසන් මිහුගේ සේවය ලබා ගනු යිනිස පත්වීමේ දින සිට වසරක කාලයක් ඉකුත්වීමට පෙරානුව හෝ අවශ්‍යතාවය අනුව මිහු වෙත පුහුණුවක් ලබා දීමට පත් කිරීම් බලධාරයා හෝ පරිපාලන බලධාරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීයා හෝ ආයතන ප්‍රධානීයා ක්‍රියාකළ යුතු වන්නේය. තවද පුහුණුව පිළිබඳ කිසියම් සේවා ව්‍යවස්ථාවක හෝ බදවා ගැනීමේ පරිපාලනයක හෝ සඳහන් කර ඇති වික්‍රීදි එහි සඳහන් අවශ්‍යතාව සපුරාලන ආකාරයෙන් එකී පුහුණුව ලබා දිය යුතු වන්නේය. එසේම එම පුහුණුව වැඩසටහන් වලට යථා පරිදි සහභාගිවීමට නිලධාරයන්ගේද වගකීම වන්නේය.

79. පළාත් සභා රාජ්‍ය සේවයේ නවක නිලධාරයෙකු විසින් ඉදිරිපත් කළ යුතු වෙදාහු පරීක්ෂණ වාර්තාව ලබා ගත යුතු වන්නේ රජයේ රෝගලක දිස්ත්‍රික් වෙදාහු නිලධාරයෙකු වෙතිනි. පත්වීම ලැබූ මාස 03ක් ඇතුළත එම වාර්තාව පත්කිරීම් බලධාරයා/පරිපාලන බලධාරයා/ආයතන ප්‍රධානීයා වෙත ඉදිරිපත් කළ යුතු වන්නේය. මෙම වෙදාහු පරීක්ෂණ වාර්තාව එකී කාලසීමාව තුළ ලබා ගැනීම අදාළ බලධාරයාගේද වගකීම වන්නේය.

80. වෙදාහු පරීක්ෂණයට භාජනය කරනු ලැබූ නිලධාරයෙකුගේ කායික හා මානසික හෝ සෞඛ්‍ය තනත්වය පළාත් සභා රාජ්‍ය සේවය සඳහා පුදුදු නොවන්නේ නම් ඒ බැවි සඳහන් වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් ලැබුණු වහාම පරිපාලන බලධාරයා/ආයතන ප්‍රධානීයා එය අප්‍රමාදව එම නිලධාරයාගේ පත් කිරීම් බලධාරයා වෙත වාර්තා කළ යුතු වන්නේය. ඒ අනුව පත්කිරීම් බලධාරයා එම පත්වීම අවසන් කිරීමට ක්‍රියා කළ යුතු වන්නේය.

සේවා මුක්ත හටයන්ට දෙන අනුග්‍රහ

81. පළාත් සභා රාජ්‍ය සේවයේ පත්වීම් ලබා ගැනීමට ඉල්ලා සිටින වයස අවුරුදු 50 නොඟක්ම වූ යුතු, ගුවන්, නාවික හමුදා සේවා මුක්ත හටයින්ට පහත දැක්වෙන අනුග්‍රහ ලබාදීය යුතු වන්නේය.

## (i) වයස් සීමාව :

සේවා මුක්ක හටයෙකුගේ වයසින් මහු ඉහත සඳහන් හමුදාවක සේවය කළ කාල පරිච්ඡේදය අඩු කළ විට මහු ඉල්ලම් කරන තනතුර සඳහා නියමිත උපරිම වයස් සීමාවට ඇතුළත් වේ නම්, මහු නියමිත වයස් සීමාව තුළ සිටින තැනැත්තේක් සේ සලකා ක්‍රියා කිරීම.

## (ii) අධ්‍යාපන සුදුසුකම් :

ප්‍රිලිගත් වියේ විද්‍යාලයකින් ලබාගත් උපාධියක් අධ්‍යාපන සුදුසුකම් වගයෙන් නියම කර ඇති තනතුරක් සඳහා හැර, වෙනත් යම් තනතුරක් සඳහා බඳවා ගැනීමේදී අදාළ සේවා ව්‍යවස්ථාවෙහි/බඳවා ගැනීමේ පරිපාලියෙහි නියම කර ඇති අවම අධ්‍යාපන සුදුසුකමට පහතින් වූ රැලු අධ්‍යාපන මට්ටම ලබා ඇත්තේම් මහු නියමිත අධ්‍යාපන සුදුසුකම සපුරා ඇති තැනැත්තේක් සේ සලකා ක්‍රියා කිරීම.

## (iii) කාර්මික හා වෘත්තීය සුදුසුකම් :

කාර්මික හා වෘත්තීය සුදුසුකම් සැලකිල්ලට ගන්නා විටදී සන්නද්ධ සේවාවන්හි අදාළ කාර්මික අංශවල සේවය කිරීමේදී ලබාගත් නිපුණතාව හා පළපුරුදී සැලකිල්ලට ගෙන නියමිත කාර්මික හා වෘත්තීය සුදුසුකම් සපුරා ඇති තැනැත්තේක් සේ සලකා ක්‍රියා කිරීම.

**VIII වැනි පරිච්ඡේදය****පරිවාස කාලය, වැඩ බැලීමේ කාලය හා පත්වීම ස්ථීර කිරීම**

82. පළාත් සහා රාජ්‍ය සේවයේ ස්ථීර තනතුරකට නව පත්වීමක් ලබන නිලධාරියෙකු පත් කිරීම් බලධාරියා විසින් අවුරුදු තුනක පරිවාස කාලයකට යටත් කළ යුතු වන්නේය.

83. පත්වීම ස්ථීර කරන ලද පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙක් පළාත් සහා රාජ්‍ය සේවයේ වෙනත් ස්ථීර තනතුරකට පත් කරනු ලබන අවස්ථාවක වසරක වැඩ බැලීමේ කාලයකට යටත් කළ යුතු වන්නේය.

84. පරිවාස කාලයකට හෝ වැඩ බැලීමේ කාලයකට යටත් කොට පත් කරනු ලබන පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකු විසින් තම පත්වීම ලිපියෙන් බැඳුනු යුතුකම් හා වගකීම් එම කාලය තුළදී නොපිරිහෙලා ඉටු කරමින්ද, යහපත් හැසිරීම තුළින්ද, කාර්යක්ෂම ලෙස සේවය කිරීම මිනින්ද තමා පළාත් සහා රාජ්‍ය සේවය සඳහා සුදුස්සකු බව සනාථ කළ යුතු වන්නේය.

85. පරිවාස කාල සීමාව තුළදී නිලධාරියා ස්ථීර සේවයෙහි රඳවා ගැනීමේ යෝගතාවය පිළිබඳව සැකැ උපදිවන ආකාරයේ යම් ගති පැවතුම් මහු තුළ පවත්නා බවත පෙනී යන්නේ නම්, නොපාමාව ඔහුට ඒ බව දන්වා එම උග්‍රණතා මග හරවා ගැනීමට හැකි සුම අධ්‍යාර්යකම ඔහුගේ පරිපාලන බලධාරියා විසින් දිය යුතු වන්නේය. දිගින් දිගිවම පැවතිය හොත් නිලධාරියාගේ පත්වීම ස්ථීර කිරීම වැළැකියන ආකාරයේ බරපතල ක්‍රියාවක් හෝ පැහැර හැරීමක් හෝ හැසිරීම හෝ වරිතය පිළිබඳ දෝෂයක් හෝ සම්බන්ධයෙන් අවවාද කරන විට එම අවවාද කිරීම ලිඛිතව කළ යුතු අතර, එකී අවවාද කිරීමේ ලිපිය ලැබුණු බවට නිලධාරියා වෙතින් ලිඛිතව සනාථ කරගත යුතු වන්නේය. එම සනාථ කිරීමේ ලියවිල්ල නිලධාරියාගේ උග්‍රණතා පිළිබඳව ඔහුට අවවාද කරන ලද බවට හා ඒවා මගහරවා ගැනීමට අවස්ථාවක් දුන් බවට ඒකාන්ත වගයෙන් කරන ලද සනාථ කිරීමක් වන්නේය.

86. පරිවාස කාලයකට යටත් කොට ඇති පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකුගේ වැරදි ක්‍රියාවක් නිශ්චිතව ගෙන හැර පැනාගැනීම් මුහුරු මානසික ස්වභාවය හෝ හැනීම් උග්‍රණතා ගැනු කොට ගෙන ඔහු පළාත් සහා රාජ්‍ය සේවයේ තව දුරටත් තබා ගත නොගැනීම් බව අදාළ පරිපාලන බලධාරියා විසින් වාර්තා කරන කළහි එම නිලධාරියාගේ පත්වීම අවසන් කිරීම පත්කිරීම බලධාරියාගේ වගකීම් වැන්නේය. එවැනි අවස්ථාවකදී එම තීරණ ගැනීමට පාදක වූ සියලු කරුණු නිශ්චිතව හා සවිස්තරව අදාළ ලිපි ගොනුවෙහි සටහන් කර තැබීමටත් තම තීරණය තහවුරු කරන සියලු සාධක සුරක්ෂිතව තබා ගැනීමටත් පත් කිරීම් බලධාරියා ක්‍රියා කළ යුතු වන්නේය. පත්වීම අවසන් කිරීමේ ලිපිය අවශ්‍ය වෙනසක්ම් වේ නම් ඒවාද සහිතව අංක 06 පරිභේදී ප්‍රකාරව සකස් කළ යුතු වන්නේය.

87. පළමු වසර හා දෙවන වසර පරිවාස කාලය සම්බන්ධ සමාලෝචන වාර්තා දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් අංක 05 පරිභේදී ප්‍රකාරව සකස් කළ යුතු වන්නේය. එම වාර්තා ලැබේමෙන් අනතුරුව ඒවා ප්‍රවේශමෙන් සාලකා බලා උග්‍රණතා කිසිවක් ඇතෙකා අවසා අවස්ථාවන්හිදී එම පිළිබඳ නිලධාරියාට අවවාද කළ යුතු වන්නේය. අවසන් සමාලෝචන වාර්තාව පළමු හා දෙවන වසර වාර්තාවද සමග පරිවාස කාලය අවසන් වීමට ප්‍රථමයෙන් වාර්තා තුනම පත් කිරීම් බලධාරියා විසින් සැලකිල්ලට ගෙන, නිලධාරියාගේ පත්වීම ස්ථීර කිරීමට හෝ පරිවාස කාලය දීර්ඝ කිරීමට හෝ නියෝගයක් දිය යුතු වන්නේය. සැම අවස්ථාවකදී එම තීරණය නිලධාරියා ලිඛිතව දැඹුම් දිය යුතු වන්නේය.

88. පරිවාස කාලයට යටත්ව සිටින නිළධරයෙක් විසින් සිදු කරනු ලැබ ඇති අක්මිකතාවක් සම්බන්ධයෙන් පැවැත්වන පරික්ෂණයක් පරිවාස කාලය අවසන්වීමට පෙරාතුව නිම කළ තොහැකි විටකිදී එම කරුණුවල ස්වභාවය සැලකිල්ලට ගෙන නිළධරයාගේ පරිවාස පත්වීම අවසන් කිරීම හෝ පරිවාස කාලය දීර්ස කිරීම හෝ කළ යුතු වන්නේය.

89. නිළධාරියෙකුට තම උණකා මග නරවා ගැනීම සඳහා යම් කාල සීමාවක් ලබාදිය යුතු යැයි පත් කිරීම බලධාරියා තීරණය කරන්නේ නම් වර්ෂ 03ක උපරිම කාලයකට යටත්ව වරකට එක් වර්ෂය බැගින් නිළධාරියාගේ පරිවාස කාලය දීර්ස කොට ඔහුගේ වැටුප් වර්ධක විළම්හනය කළ යුතු වන්නේය.

90. සෑම දීර්ස කරන ලද පරිවාස කාලයක් අවසානයේදීම පරිපාලන බලධාරියා විසින් අංක 05 පරිඹිඡ්ධිය ප්‍රකාරව සමාලෝචන වාර්තාවක් සකස් කළ යුතු වන්නේය. පත්වීම් ස්ථිර කිරීමට බාධා වන උණකා කිසිවක් එම වාර්තාවලින් අනාවරණය වන්නේ නම් ඉහත 87 හා 89 වගන්තිවලට යටත්ව නිළධාරියාගේ පරිවාස කාලය දීර්ස කිරීම හෝ පත්වීම අවසන් කිරීම පත් කිරීම බලධාරියාගේ වගකීම වන්නේය. එවැනි අවස්ථාවකදී එම තීරණය ගනු ලැබීමට පාදක වූ සියලුම හේතුන් විස්තරයාත්මකව ලිපි ගොණුවේ සටහන් කළ යුතු අතර තම තීරණය තහවුරු කරනු ලබන සියලුම සාධක සුරක්ෂිතව තැබීමටත් අදාළ බලධාරියා වග බලා ගතයුතු වන්නේය.

91. පත්වීම ස්ථිර කර ඇති පළාත් සහා රාජ්‍ය සේවයේ නිළධාරියෙක් වසරක වැඩ බැලීමේ කාලයකට යටත්ව පළාත් සහා රාජ්‍ය සේවයේ වෙනත් ස්ථිර තනතුරකට පත් කර ඇති අවස්ථාවකදී පරිපාලන බලධාරියා විසින් අංක 05 පරිඹිඡ්ධිය ප්‍රකාරව සමාලෝචන වාර්තාවක් සකස් කළ යුතු වන්නේය.

92. යෙරෝගින නිළධාරියෙකුගේ පත්වීම ස්ථිර කිරීමට බාධා වන උණකා කිසිවක් එම සමාලෝචන වාර්තාව මගින් අනාවරණය වන්නේ නම් වහාම ඒ බව ඔහුට ලිඛිතව දන්වා අවස්ථාවේවිත නිසි මග පෙන්වීමක් ආසන්නම පරිපාලන ප්‍රධානීය විසින් සිදු කළ යුතු අතර, පත් කිරීම බලධාරයා විසින් නිළධාරියාගේ වැටුප් වර්ධකය විළම්හනය කර වසර තුනක උපරිම කාල සීමාවකට යටත්ව වරකට එක් වසර බැගින් ඔහුගේ වැඩ බැලීමේ කාලය දීර්ස කළ යුතු වන්නේය.

93. සෑම දීර්ස කරන ලද පරිවාස කාලයක් අවසානයේදීම පරිපාලන බලධාරියා විසින් අංක 05 පරිඹිඡ්ධිය ප්‍රකාරව සමාලෝචන වාර්තාවක් අනුව නිළධාරියා විසින් ප්‍රගතියක් පෙන්වා තොමැති බව පෙනී යන අවස්ථාවකදී ඉහත වගන්තියට යටත්ව නිළධාරියාගේ පරිවාස කාලය දීර්ස කිරීමට හෝ පත්වීම අවසන් කිරීම හෝ කටයුතු එම සහ පත්වීම අවසන් කරන ලද්දේ නම් ඔහුගේ පුරුව තනතුරේ පුරුෂපාඩුවක් තොමැති විටක අධි සේවක පදනම මත එම තනතුරට නිළධාරියා ආපසු යැවීමට කටයුතු කිරීම බලධාරියාගේ වගකීම වන්නේය. එවැනි අවස්ථාවකදී එම තීරණය ගනු ලැබීමට පාදක වූ සියලුම හේතු සටහන් කළ යුතු අතර, එම තීරණය තහවුරු කරනු ලබන සියලුම සාධක සුරක්ෂිතව තිබීමත්, පත් කිරීම බලධාරියා වගබලා ගත යුතු වන්නේය. පත්වීම අවසන් කිරීමේ ලිපිය අංක 07 පරිඹිඡ්ධිය ප්‍රකාරව සකස් කළ යුතු වන්නේය.

94. පරිවාස කාලයකට හෝ වැඩ බැලීමේ කාලයකට හෝ යටත්ව සිටින නිළධාරියෙකුගේ එම කාලය සම්පූර්ණ වූ වහාම අදාළ පරිදි ඔහුගේ පත්වීම ස්ථිර කිරීම පත්වීම් බලධාරියා හෝ ඒ සඳහා විධිමත් පරිදි බලය පවරනු ලැබූ බලධාරියා විසින් සිදු කළ යුතු වන්නේය. ඔහුගේ පරිවාස කාලය හෝ වැඩ බැලීමේ කාලය හෝ දීර්ස කිරීමට හෝ පත්වීම අවසන් කිරීමට පත්වීම් බලධාරියා ක්‍රියා කළ යුතු වන්නේය. එම පළාත් සහා රාජ්‍ය සේවයේ නිළධාරියාගේ පරිවාස කාලය දීර්ස කරනු ලැබ ඇත්තේ ඔහුට පාලනය කළ හැකිව තිබූ හේතුවක් මත නම් ඔහුගේ පුරුව වැටුප් වර්ධකය විළම්හනය කළ යුතු වන්නේය. මෙකි ක්වර තීරණයක් වුවද, පත් කිරීම බලධාරියා විසින් අදාළ නිළධාරියා වෙත ලිඛිතව දැනුම් දිය යුතු වන්නේය.

95. නියමිත දිනයේදී සියලුම අවශ්‍යතා සම්පූර්ණ කර තිබුනේ වුවද, පළාත් සහා රාජ්‍ය සේවයේ නිළධාරියෙකුගේ පත්වීම ස්ථිර තනතුරයට පත් වන්නේ අදාළ පත්වීම පත් කිරීම බලධාරියා විසින් ස්ථිර කළ යුතු වන්නේය. එවැනි ලිපියක් නිකුත් කෙරෙන තෙක් එම පළාත් සහා රාජ්‍ය සේවයේ නිළධාරියාගේ පත්වීම ස්ථිර කර තොමැති සේ සලකන්නේය. අවශ්‍ය සියලුම සුදුසුකම් සපුරා තිබියදී එවැනි ලිපියක් නිකුත් කිරීම පමාවීමෙන් එම නිළධාරියා පිවාවට පත්වීම වැළැක්වීම සඳහා එම ලිපිය අප්‍රමාදවත්, යථා පරිදිත් නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාළ පත් කිරීම බලධාරියා සැලකිල්ලත් විය යුතු වන්නේය. එම කාර්යයේදී අදාළ සියලුම ලිපි ලේඛන යථා පරිදි පත් කිරීම බලධාරියා වෙත සැපයීම ආසන්න පරිපාලන බලධාරියාගේ වගකීම වන්නේය.

96. පත්වීම ස්ථිර කරනු ලැබීම සඳහා පළාත් සහා රාජ්‍ය සේවයේ යම් නිළධාරියෙකු තියෙන් කාලය තුළ සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් තුයේ ඔහුට පාලනය කළ තොහැකි යම් හේතුවක් නියා වන්නේ නම්, එකී සුදුසුකම් ලබා ගනු හැකි වන්නේය. එසේ දීර්ස කළ කාල පරිවිශේෂකය තුළ පත්වීම ස්ථිර කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාලීම එම නිළධාරියාගේ වගකීම වන්නේය. එවැනි අවස්ථාවකදී එම නිළධාරියාගේ පත්වීම ස්ථිර කිරීම සැලකිල්ලත් විය යුතු වන්නේය.

නමුත්, පරිවාස කාලය දීර්ස කරන ලද කාලය තුළදී එම නිළධාරියාගේ තොහැකි තැබුම පළාත් සහා රාජ්‍ය සේවයේ නිළධාරියා විසින් වුවහා එවැනි අවස්ථාවකදී ඔහුගේ වැටුප් වර්ධකය විළම්හනය කළ යුතු වන්නේ ය.

97. පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙක් නියමිත කාලය තුළ එනම් මූල් පරිවාස කාලය තුළ හෝ මූල් වැඩ බැලීමේ කාලය තුළ හෝ තමන්ව පාලනය කළ හැකි හේතුවක් මත පත්වීම ස්ථීර කිරීම සඳහා සුදුසුකම් සපුරාලීමට අපොහොසත්වී ඇති නමුත් දීර්ඝ කරන ලද පරිවාස කාලය තුළදී හෝ දීර්ඝ කරන ලද වැඩ බැලීමේ කාලය තුළදී හෝ පත්වීම ස්ථීර කිරීම සඳහා අවසානයේ ඔහුට ලැබේමට නියමිත වැඩුවේ වර්ධකය මූලින් සුදුසුකම් සපුරාලීමට අවකාශ සලසා තිබූ කාල සීමාවට වැඩියෙන් ගත් කාල පරිවිෂේෂයට සමාන කාල පරිවිෂේෂයකින් විළම්බනය කර ඔහුගේ පළමුවන පත්වීම දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පත්වීම ස්ථීර කළ යුතු වන්නේය. තවද ඔහුගේ සේවයේ හෝ ග්‍රෑනීයෙහි හෝ ජ්‍යෙෂ්ඨයේ සේවය ස්ථීර කරනු ලැබේම සඳහා ඔහු සුදුසුකම් සම්පූර්ණ කළ දිනය අනුව නිගලනය කළ යුතු වන්නේය.

98. පලාත් සහා රාජ්‍ය සේවයේ පරිවාස කාලයකට යටත්ව ලබා දී ඇති පත්වීමක් හෝ වැඩ බැලීමේ කාලයකට යටත්ව ලබා දී ඇති පත්වීමක් හෝ ස්ථීර කළ යුතු වන්නේ එම පත්වීම ක්‍රියාත්මක වූ දිනයේ සිට බලපැවැත්වෙන පරිදි වන්නේය. එසේ වුවද නිලධාරියාගේ උණුසා හේතු කොට ගෙන විළම්බනය කරන ලද වැඩුවේ වර්ධක මිළිබඳ අයිතිවාසිකමක් නිලධාරියාට හිමි නොවන්නේය.

## IX වැනි පරිවිෂේෂය

### නනුරක වැඩ බැලීම සඳහා හා රාජකාරී ඉටු කිරීම සඳහා කරනු ලබන පත් කිරීම

99. කිසියම් තනතුරක වැඩ බැලීම සඳහා පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකු පත් කළ හැක්කේ පහත සඳහන් අවස්ථාවන් හිදී පමණි.

- (i) පලාත් සහාවේ අමාත්‍යාංශයක හෝ දෙපාර්තමේන්තුවක හෝ ආයතනයක අනුමත කාර්ය මණ්ඩලය තුළ ඇති තනතුරක සේවයේ නියුතු නිත්‍ය නිලධාරියෙකු විධිමත් අනුමැතියක් ලබා ගෙන කිසියම් කාල සීමාවක් එම තනතුරහි සේවයෙන් බැහැරව සිටින අවස්ථාවක එම තනතුරහි රාජකාරී වගකීම දැරීම හා කාර්ය ඉටු කිරීම සඳහා ; හෝ
- (ii) පලාත් සහාවේ අමාත්‍යාංශයක හෝ දෙපාර්තමේන්තුවක හෝ ආයතනයක අනුමත කාර්ය මණ්ඩලය තුළ ඇති තනතුරක් ඇබැරුතුව පවත්නා අවස්ථාවක පත් කිරීම බලධාරියා විසින් එම තනතුරට ස්ථීර පත් කිරීමක් කරනු ලබන තෙක් එම තනතුරහි රාජකාරී වගකීම දැරීම හා කාර්ය ඉටු කිරීම සඳහා යටා යෝගා පරිදි වැඩ බැලීමට හෝ රාජකාරී ඉටු කිරීමට පත් කරනු ලැබිය හැක්කේය.

100. කිසියම් තනතුරක වැඩ බැලීම සඳහා හෝ රාජකාරී ඉටු කිරීම සඳහා පත් කිරීමක් සිදු කිරීමෙහි බලය ඇත්තේ අදාළ තනතුරට පත්වීම සඳහා විධිමත් පරිදි බලය ලැබූ පත් කිරීම බලධාරියා හට පමණක් වන්නේය.

101. කිසියම් තනතුරක වැඩ බැලීම සඳහා පත් කළ හැක්කේ එම තනතුරට අදාළ සේවා ව්‍යවස්ථාවෙහි හෝ බැඳ්වා ගැනීමේ පරිපාලියෙහි හෝ සඳහන් සියලු සුදුසුකම් සපුරා ඇති එම තනතුරට සමාන තනතුරක හෝ එම තනතුරට ආසන්නම පහළ තනතුරක හෝ සේවයේ යෙදි සිටින තම නිත්‍ය තනතුරහි ස්ථීර කර ඇති පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙක් පමණක් වන්නේය.

102. වැඩ බැලීමේ පත් කිරීමක් කරනු ලබන්නේ අවස්ථාවේවිතව අදාළ තනතුරහි පුරුන කාලීනව කටයුතු කිරීමට හෝ අදාළ නිලධාරියා දැනට දරන තනතුරට අමතරව අදාළ තනතුරහි රාජකාරී ඉටු කිරීමට හෝ වන්නේය.

103. වැඩ බැලීමේ හේතුව මත එම වැඩ බැලූ තනතුරහි වැඩුප් පරිමාණය ස්ථීර වශයෙන් හිමි කර ගැනීමට අයිතිවාසිකමක් එම වැඩ බැලීමේ පත්වීම ලත් නිලධාරියාට හිමි නොවන්නේය.

104. අනුමත කාර්ය මණ්ඩලය තුළ පවත්නා පුර්ජාපාඩු වූ කිසියම් තනතුරක වැඩ බැලීම සඳහා පත් කිරීමට ඉහත 101 වගන්තිය ප්‍රකාරව සුදුසුකම් සපුරා ඇති පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකු නොමැති අවස්ථාවකදී එම තනතුරහි රාජකාරී ඉටු කිරීම සඳහා ව්‍යවස්ථා සුදුසු පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධරියා, අදාළ තනතුරට පත්වීම කිරීම සඳහා විධිමත් පරිදි බලය ලැබූ පත් කිරීම බලධරයා විසින් පත් කළ හැකි වන්නේය.

105. කිසියම් තනතුරකට නිල වශයෙන් හිමි දීමනා හා වරප්‍රසාද එම තනතුරහි වැඩ බලන හෝ රාජකාරී ඉටු කරන පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියාට එම වැඩ බලන හෝ රාජකාරී ඉටු කරන හෝ කාලය තුළදී ණුක්ති විදිය හැකි වන්නේය. එම වැඩ බැලීමේ හෝ රාජකාරී ඉටු කිරීමේ හෝ පත්වීම අවසන්වූ ව්‍යවහාර එම දීමනා හා වරප්‍රසාද සිහුට අභිජිත වන්නේය.

106. කිසියම් පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙක් තනතුරක වැඩ බැලීම සඳහා හෝ තනතුරක රාජකාරී ඉටු කිරීම සඳහා හෝ පත් කළ හැක්කේ එම තනතුර ජිවිත නිලධාරියා දැනට දරන තනතුරට වඩා ඉහළ තනතුරයේ හෝ සම් තනතුරයේ තනතුරක හෝ සම් තනතුරයේ හෝ වන්නේ නම් පමණි.

107. යම් පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙක් යම් තනතුරක වැඩ බැලීම හෝ රාජකාරී ඉටු කිරීම හෝ කළ පමණින්ම, එම තනතුරට ස්ථීර පත් කිරීමේදී එම පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියා හට එම තනතුර සඳහා යම් විශේෂ හිමිකමක් හෝ සේවා ව්‍යවස්ථාව යටතේ හෝ බැඳ්වා ගැනීමේ පරිපාලිය යටතේ හෝ යම් විශේෂ වාසියක් හෝ විශේෂ ලක්ෂණ ප්‍රමාණයක් හෝ ලබා නොදිය යුතු

වන්නේය. තනතුරක වැඩ බැලීමට හෝ තනතුරක රාජකාරී කටයුතු ඉටු කිරීමට නිලධාරියෙකු පත් කිරීමේ බලධාරියා විසින් පත් කර ඇත්තේ නම් මිස මූහුද අතිරේක පාරිග්‍රෑමිකයක් නොගෙවිය යුතුය. පුරුෂපාඩු වූ තනතුරක රාජකාරී කටයුතු ආවරණය කිරීම සඳහා යොදා ඇති දෙපාර්තමේන්තුමය වැඩ පිළිවෙළක් යටතේ එම රාජකාරී කටයුතු ආවරණය කරන නිලධාරියාට අතිරේක පාරිග්‍රෑමිකයක් ලැබීමට හිමිකම් නැත.

## X වැනි පරිච්ඡේදය

### කාර්යක්ෂමතා කඩ ඉම්

108. පලාත් සහා රාජ්‍ය සේවයට බදවා ගනු ලබන සියලුම නිලධාරින් සඳහා යථායෝගා පරිදි කාර්යක්ෂමතා කඩ ඉමක්/කඩඉම් තිබිය යුතු වන්නේය. එය ඒ ඒ නිලධාරින් බදවා ගැනීමේ සඳහා වන සේවා ව්‍යවස්ථා වල හා බදවා ගැනීමේ පරිපාලිවල සඳහන් කළ යුතුවාක් හැර පත්වීම් ලිපියේ ද ඒ බව සඳහන් කළ යුත්තේය.

109. පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකුගේ පත්වීම් ස්ථිර කිරීම සඳහා හෝ නිලධාරියෙකු ඉහළ තනතුරකට උසස් කිරීම සඳහා හෝ කිසියම් නිශ්චිත වැළැප් පියවරක් ඉක්මවා යාම සඳහා හෝ කාර්යක්ෂමතා කඩඉම්/කඩඉම්වල අවශ්‍යකා සපුරාලිය යුතු වන්නේය.

110. සේවා ව්‍යවස්ථාවෙහි හෝ බදවා ගැනීමේ පරිපාලියෙහි තියමට ඇති ආකාරයට කාර්යක්ෂමතා කඩඉම් ව්‍යාග පැවැත්වීමට නියම කර ඇති බලධාරියා විසින් නියම කරනු ලැබ ඇති ආකාරයෙන් උවිත කාලී සීමාවන් තුළදී කාර්යක්ෂමතා කඩඉම් ව්‍යාග පැවැත්විය යුතු වන්නේය. කාර්යක්ෂමතා කඩඉම් ව්‍යාග පැවැත්විය යුතු බලධාරියා ක්වුරුන්ද, සේවා ව්‍යවස්ථාවේ හෝ බදවා ගැනීමේ පරිපාලියා හෝ පත් කිරීම බලධාරියා හෝ පත් කිරීම බලධාරියා විසින් නම් කරනු ලබන නිලධාරියා විසින් හෝ පැවැත්විය යුතු වන්නේය.

111. පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකු කාර්යක්ෂමතා කඩඉම ඉක්මවා යාමට අවශ්‍ය සුදුසුකම් සපුරාලු පසු, මූහු කාර්යක්ෂමතා කඩඉමෙන් සමත් බව දුන්වන ලිපියක් අංක 08 පරිඹිතය ප්‍රකාරව පත් කිරීම බලධාරියා විසින් එම නිලධාරියා වෙත අප්‍රමාදව නිකුත් කළ යුතු වන්නේය. තවද එම ලිපියේ සහනික කළ පිටපතක් එම නිලධාරියාගේ ර්ලත වැළැප් වර්ධකය අනුමත කිරීමට අදාළ ආකෘති පත්‍රය යා කිරීමට නිසි බලධාරියා ක්‍රියා කළ යුතු වන්නේය.

112. පලාත් සහා රාජ්‍ය සේවයේ යම් නිලධාරියෙක්, කාර්යක්ෂමතා කඩඉම ඉක්මවා යාමට අවශ්‍ය සුදුසුකම් නියමිත දින වන විට සපුරාලීමට අසමත් වී ඇති විටක, එදින සිට ක්‍රියාත්මක වන පරිදි මූහුගේ වැළැප් වර්ධක විල්මිඛනය කිරීමට අදාළ පරිදි පත් කිරීම බලධාරියා හෝ පරිපාලන බලධාරියා විසින් ක්‍රියා කළ යුතු අතර, ඒ බැවි නිලධාරියා වෙත විධිමත්ව දැන්වීමටද ක්‍රියා කළ යුතු වන්නේය.

113. කාර්යක්ෂමතා කඩඉම ඉක්මවා යාමට අවශ්‍ය සුදුසුකම් නියමිත දිනට පෙර සපුරාලීමට අසමත් වූ නිලධාරියෙකට එම සුදුසුකම් සපුරාලීම සඳහා එක් අවස්ථාවකදී එක් වසරක දීර්ස කිරීමකට සීමා වන අපුරින් උපරිම වශයෙන් අවස්ථා තුනක කාල පරිච්ඡේදයක් සඳහාදීමට පත් කිරීම බලධාරියාට බලය ඇත්තේය. මෙම සහනය ලබදිය හැකිකේ අදාළ බලධාරියා කාර්යක්ෂමතා කඩඉම ව්‍යාග හෝ පරික්ෂණ පැවැත්වීමට අපොහොසත්වූ අවස්ථාවලදී පමණි.

114. ඉහත 112 වැනි වගන්තියෙහි සඳහන් පරිදි වැළැප් වර්ධකය විල්මිඛනය කිරීමට භාජනය වූ පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකු එසේ වැළැප් වර්ධකය විල්මිඛනය කරන ලද දින සිට අවස්ථා තුනක කාලයක් තුළ අදාළ කාර්යක්ෂමතා කඩඉම ඉක්මවා යාමට අවශ්‍ය සුදුසුකම් සපුරාලීමට අසමත් වන්නේ නම් එම අවස්ථා තුන සම්පූර්ණ වූ දිනයේ සිට ඔහුගේ පත්වීම ආකාරයක්ෂමතාව මත අවසන් වන්නේය.

115. එතකුද ව්‍යවත් එම දිනය වන විට පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියාගේ පත්වීම ස්ථිර කර ඇත්තාම හා මූහු විසින් විශාම වැළැප් හිමිකම සපුරා ඇත්තාම හා එම පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියා ආකාරයක්ෂමතාව මත එම දිනයේ සිට විශාම ගැනීවිය යුතු වන්නේය. එවැනි අවස්ථාවකදී මූහු විශාම වැළැප ලබා ගැනීමට හිමිකම් ලබනුයේ වෙකුල්පිත විශාම ගැනීවීමේ වයසට එළඟීන දිනයේ සිට හා විශාම වැළැප් ව්‍යවස්ථා සංග්‍රහයේ විධිවානවලට අනුකූලව වන්නේය.

116. ඉහත 114 වැනි වගන්තියෙහි සඳහන් පරිදි යම් පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකුගේ සේවය අවසන්ව ඇති අවස්ථාවකදී, පත් කිරීම බලධාරියා විසින් අංක 09 පරිඹිතය ඒ බැවි එම නිලධාරියා වෙත දැනුම් දිය යුතු වන්නේ ය.

## XI වැනි පරිච්ඡේදය

### ජ්‍යෙෂ්ඨත්වය

117. පලාත් සහා රාජ්‍ය සේවයට අයන් යම් සේවාවක පන්තියක හෝ ග්‍රෑන්ඩියක හෝ අමාත්‍යාංශයක හෝ දෙපාර්තමේන්තුවක හෝ ආයතනයක හෝ පවත්නා සමාන මට්ටමේ තනතුරු සංඛ්‍යාවක හෝ සේවයේ නියුලි සිටින පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨත්වය තීරණය කළ යුත්තේ ඒ ඒ නිලධාරින් විසින් එම තනතුරු වල රාජකාරී හාරගත් දිනය පදනම් කොට ගෙන වන්නේය.

118. එක් දිනකදී එක අයෙකුට වැඩි පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයන් සංඛ්‍යාවක් රාජකාරී භාරගතෙන ඇති විටකදී එම නිලධරයක් තොරා ගැනීම අදාළ සේවා ව්‍යවස්ථාවලට හෝ බදා ගැනීමේ පරිපාලනය අනුකූලව පවත්වනු ලැබූ ලිඛිත, වෘත්තීය හා සම්මුඛ පරික්ෂණ වලදී ලබා ගත් සම්විච්ච ලක්ෂණ කුසලතා අනුපිළිවෙළට පෙළ ගස්වා ඒ අනුව ජේෂ්ඨීත්වය නිගමනය කළයුතු වන්නේය. සමාන ලක්ෂණ ප්‍රමාණයක හිමි නිලධාරීන් සංඛ්‍යාවක් සිරින අවස්ථාවකදී මිශ්‍රන් සියලු දෙනාම සමාන ජේෂ්ඨීත්වයක හිමි නිලධාරීන් සේ සැලකිය යුතු වන්නේය.

119. පළාත් සහ රාජ්‍ය සේවයේ තීලධාරයකුගේ වැඩ තැකිම හා පැමිණීම අසතුවුදායක ව්‍යුත්ම මත පරිවාස කළ සීමාව හෝ වැඩ බැලීමේ කාල සීමාව දෑස් කරනු ලැබේ ඇති විටකදී එසේ දෑස් කරන ලද කාල පරිවිශේෂයකට සමාන කාල පරිවිශේෂයකින් අඩු කර මහ ආයත් පානියේ/ශේෂීයේ මූලගේ ජ්‍යෙෂ්ඨත්වය නැවත ගැලීය යුතු වන්නේය.

120. පළාත් සහා රාජු සේවයේ නිලධාරියෙකුට පාලනය කර ගත හැකි හේතු මත කාර්යක්ෂමතා කඩුම ඉක්මවා යාමට ඇපොහොසත් වී ඇති විටකදී, එම නිලධාරියා කාර්යක්ෂමතා කඩුම ඉක්මවන ලද දිනය දක්වා වන අතිරේක කාල පරිවිශේෂයට සමාන කාල පරිවිශේෂයකින් අඩු කර ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය නැවත ගැලපිය යුතු වන්නේය.

121. විනය බලධාරියා විසින් ජේජ් ජේජ් ත්වරය පහළ දැමීම සඳහා වන නිශ්චිත විනය නියෝගයක් හෝ ජේජ් ජේජ් ත්වරය බලපාන වෙතන් විනය නියෝගයක් හෝ කුදාන්තමක කර ඇති විටතදී අදාළ විනය නියෝගය ප්‍රකාරව අදාළ නිලධාරියාගේ ජේජ් ජේජ් ත්වරය නැවත ගැලීය යුතු වන්නේය.

122. පළාත් සහා රාජු සේවයේ නිලධාරියෙකුගේ ඉල්ලීම මත විස්ට විද්‍යාලයක තනතුරකට හෝ රාජු සංස්ථාවක හෝ අධිකාරියක තනතුරකට හෝ රජයේ ව්‍යාපෘතියක තනතුරකට හෝ රජයට අයත් සමාගමක තනතුරකට හෝ රජයට කොටස් හිමි සමාගමක තනතුරකට හෝ පළාත් සහා රාජු සේවා කොමිෂන් සහාව විසින් එකිනෙක වන වෙනත් ආයතනයක තනතුරකට හෝ පළාත් සහා රාජු සේවයට අයත් නිලධාරියෙකු කාවකාලික පදනම්ත් පළාත් සහා රාජු සේවයෙන් මූදා හැර ඇති වේකී එසේ මූදා හැර ඇති කාල පරිවිෂේෂය නිලධාරියාගේ රේඛ්‍යයින්වය තිරණය කිරීමේදී ඔහුගේ සේවා කාලයෙහි කොටසක් ලෙස නොසැලුකිය යුතු වන්නේය.

123. පළාත් සහ රාජු සේවයේ නිලධාරියෙකු විසින් තම ඉලුලීම මත පළාත් සහ රාජු සේවයෙන් පරිබාහිර රකියාවක් පදනා වැඩුණු රිහිත නිවාඩු ලබා ගෙන තිබූ කාල සීමාව එම පළාත් සහ රාජු සේවයේ නිලධාරියාගේ ජේතුප්‍රේරණා තීරණය කිරීමේදී මෙහේ සේවා කාලයෙහි කොටසක් ලෙස නොසැලුකිය යුතු වන්නේය.

124. පළාත් සහා රාජු සේවයේ නිලධාරීයක් පළාත් සහා රාජු සේවයේ වෙනත් තනතුරක පත්වීමක් ලබ රට අදාළ වැඩ බැලැමි කාලය තුළදී විනය කරුණික් නොවන හේතුවක් මත මහුගේ පුරුව සේවයට නැවත යන විටදී හෝ යවන විටකදී එම පුරුව තනතුරහි ජේජ්ඡින්වය තීරනය කිරීමෙහිදී එම නිලධාරීයා පසුව දැරු තනතුරහි සේවය කළ කාල පරිවිෂේෂය මහුගේ සේවයෙහි කොටසක් ලෙස සැලකිය යුතු වන්නේය.

125. එක් සේවාවකට අයන් නිලධාරියෙකු තවත් සේවාවකට අන්තර්ග්‍රහණය කරනු ලබන විවකී එම නිලධාරියාගේ ජ්‍යෙෂ්ඨත්වය නිශ්චලනය කළ යුතු ආකාරය එසේ අන්තර්ග්‍රහණය කිරීමට ගෙන ලැබූ තීරණයෙහි තීරුවල්ව සහ පැහැදිලිව පෙන්නෙය.

126. සේවාවන් දෙකක් හෝ රේඛ වැඩි සංඛ්‍යාවක් ඒකාබදු කරනු ලබන විටකදී අදාළ නිලධාරියාගේ ජේත්‍යාචන්වය නිගමනය කළ යුතු ආකාරය එහේ ඒකාබදු කිරීමට ගනු ලැබූ තීරණයෙහි තිරවල්ව හා පැහැදිලිව සඳහන් කළ යුතු වන්නේය.

127. එකම ආයතනයක හෝ විවිධ ආයතනවල පවත්නා සමාන මට්ටමේ තනතුරු ඒකාබද්ධ කරනු ලබන විටකදී අදාළ නිලධාරියාගේ ජේජ්ඩ්ත්වය නිගමනය කළ යුතු ආකාරය එසේ තනතුරු ඒකාබද්ධ කිරීමට ගනු ලැබූ තිරණයෙහි නිරවුල්ව හා පැහැදිලිව සඳහන් කළ යුතු වන්නේය.

128. අධිකරණය විසින් පලාත් සහා රාජු සේවයේ නිලධාරීයෙකුගේ ජෝජිය්ක්වය පිළිබඳ නියෝගයක් දී ඇති විටකදී එක් නිලධාරියාගේ ජෝජිය්ක්වය එක් නියෝගවලට අනුකූලව තිරණය කළ යුතු වන්නේය. එමත්ම, යම් කිසි සේවාවකට අයත් නිලධාරීයෙකු වෙනත් පලාතක පලාත් සහා රාජු සේවයකින් මූදා හැර මෙම පලාත් සහා රාජු සේවයේ තනතුරකට පැමිණෙන අවස්ථාවක එම නිලධාරියාගේ ජෝජිය්ක්වය මෙම පලාත් සහා රාජු සේවයේ නියමිත සේවාවට අයත් අදාළ පාතියේ හෝ ග්‍රේණියේ එවකට පවතනා ජෝජිතා ලේඛනයෙහි ප්‍රතිඵ්‍යත කිරීමට කෙටයුතු කළ යතු වන්නේය.

129. පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරීයකු තනතුර හැර ගියා සේ සළකා අදාළ බලධාරියා විසින් ඔහු වෙත තනතුර හැර යාමේ නිවේදනය නිකුත් කර ඇති විටකදී නිලධාරියා විසින් ඉදිරිපත් කරන ලද කරුණු පැහැදිලි කිරීමක් හෝ අභියාචනයක් හෝ සළකා බැලීමෙන් පසු නිලධාරියා නැවත සේවයේ පිළිවුන ලද අවස්ථාවක නැවත සේවයෙහි පිළිගුවුම පිළිබඳව දෙන ලද තීරණයෙහි සඳහන් කොන්දේසි වලට උනතුවට ඔහුගේ ජේෂ්වරීත්වය තීරණය කළ යන වන්නේය.

## XII වැනි පරිච්ඡේදය

පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකු පලාත් සහා රාජ්‍ය සේවයෙන් තාවකාලිකව හෝ ස්ථීරව හෝ මූදා හැරීම

130. තම තනතුරහි ස්ථීර කර ඇති යම් පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකුගේ ඉල්ලීම මත හෝ එවැනි නිලධාරියෙකුගේ එකගත්වය ඇතිව අදාළ අවශ්‍යතාවය මත පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකු පලාත් සහා රාජ්‍ය සේවයෙන් තාවකාලිකව හෝ ස්ථීරව හෝ පත් කිරීම් බලධරයා විසින් මූදා හල හැකි අවස්ථා පහත සඳහන් පරිදි වන්නේය.

- (i) රාජ්‍ය සේවයට ;
- (ii) වෙනත් පලාත් සහා රාජ්‍ය සේවයේ වෙනත් තනතුරකට ;
- (iii) ජනාධිපති ලේකම් කාර්යාලයේ තනතුරකට ;
- (iv) ශ්‍රී ලංකා පාරිලිමේන්තුවේ කාර්යය මණ්ඩලයේ තනතුරකට ;
- (v) පලාත් සහා අමාත්‍යත්වයෙන් අනුමත පොදුගලික කාර්යය මණ්ඩලයේ තනතුරකට ;
- (vi) ස්වේච්ඡා බල සේවයට ;
- (vii) ජනාධිපතිවරයා විසින් පරික්ෂණ කොමිෂන් සහා පනත යටතේ පත් කරනු ලබන කොමිෂන් සහාවක සේවයට ;
- (viii) විශ්ව විද්‍යාල කොමිෂන් සහාව විසින් අනුමත කර ඇති විශ්වවිද්‍යාලයක තනතුරකට ;
- (ix) රාජ්‍ය සංස්ථාවක හෝ අධිකාරීයක තනතුරකට ;
- (x) රජයේ ව්‍යාපෘතියක තනතුරකට ;
- (xi) රජයට අයන් සමාගමක තනතුරකට ;
- (xii) බස්නාහිර පලාතේ පලාත් සහාවේ ව්‍යවස්ථාපිත ආයතනයක තනතුරකට ;
- (xiii) රජයට 50%කට වැඩි කොටස් ප්‍රමාණයක තිම් හා පාලන බලය තිම් සමාගමක තනතුරකට ;
- (xiv) ආයතන සංග්‍රහයේ XXV පරිච්ඡේදයේ 4 වැනි ජේදයේ විධිවිධානවලට අයත්වන්නා වූ අනුමත සාමාජික සංඛ්‍යාවක් සහිත රාජ්‍ය අංශයේ වෘත්තිය සම්මියක නිලයකට ;
- (xv) අනුමත සාමාජික සංඛ්‍යාව සහිත රාජ්‍ය අංශයේ සුඟ සාධක සංගමයක නිලයකට .

131. මූදා හැරීමට ඉල්ලීම කරනු ලබන්නේ නිලධාරියාගේ ඉල්ලීම මත නම් එම නිලධාරියා විසින් එම ඉල්ලීම අංක 10 පරිඹිඡ්‍ය ප්‍රකාරවද, රජයේ අවශ්‍යතාවය මත නම් නිලධාරියාගේ කැමැෂ්ත ප්‍රකාශක ලිපියක් සහිතව නිලධාරියා පත් කර ගැනීමට යෝජිත අමාත්‍යාංශයේ ලේකම් වරයා විසින් එම ඉල්ලීම අංක 11 පරිඹිඡ්‍ය ප්‍රකාරවද පත් කිරීම බලධාරියා වෙත ඉදිරිපත් කළ යුතු වන්නේය. ඉහත 130 (ii), 130 (v) හා 130 (xii) හි සඳහන් අවස්ථාවලදී හැර අනෙකුත් අවස්ථාවලදී අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් සැලකෙනුයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වන අතර 130 (ii), 130 (v) හා 130 (xii) හි සඳහන් අවස්ථාවලදී ලේකම්වරයා ලෙස සැලකෙන්නේ බස්නාහිර පලාත් ප්‍රධාන ලේකම්වරයාය.

132. ඉහත 131 වන වගන්තිය ප්‍රකාරව කරනු ලබන ඉල්ලීමක් පහත සඳහන් කවර හෝ අවස්ථාවක ප්‍රතික්ෂේප කිරීමේ බලය පත් කිරීම් බලධාරියා සතු වන්නේය.

- (i) අදාළ නිලධාරියා පලාත් සහා රාජ්‍ය සේවයේ ස්ථීර කර නොමැති විට ;
- (ii) පලාත් සහා රාජ්‍ය සේවයෙන් මූදාහරින ලෙස ඉල්ලා සිටින දින වන විට සමත්ව සිටිය යුතු දෙපාර්තමේන්තු පරික්ෂණ හෝ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණ සමත් වී නොමැති විට ;
- (iii) එම නිලධාරියා වයස අවුරුදු 57 ඉක්මවා ඇති විට ;
- (iv) ආදාළ නිලධාරියාට එරෙහි විනය ක්‍රියා මාර්ගයක් ආරම්භ කර ඇති විට හෝ සුදානම්ව ඇති විට ;
- (v) රජයට සම්බන්ධ කරුණකට අදාළ අධිකරණ ක්‍රියා මාර්ගයක් එම නිලධාරියාට එරෙහිව පවතින විට ;
- (vi) එම නිලධාරියා දරුණු සිටින තනතුරෙහි රාජ්‍යකාරී ඉටු කිරීම සඳහා ඉවහල් වන විශේෂ ප්‍රජාත්‍යාවක එම නිලධාරියාට ලබ දී ඇති විට ;
- (vii) කිහිපිම් කාල පරිච්ඡේදයක් රජයට හෝ පලාත් සහාවට සේවය කරනු ලබන බවට එම පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියා බැඳී සිටින නිත්‍යානුකූල හිටිපුමක සඳහන් එම කාල පරිච්ඡේදය අවසන් වී නොමැති විට ;
- (viii) එම පලාත් සහා රාජ්‍ය සේවයේ එම නිලධාරියා මූදාහලාහොත් දැනට ඔහු සේවයේ යෙදී සිටින දෙපාර්තමේන්තුවේ හෝ ආයතනයේ රාජ්‍යකාරී ඉටු කිරීමට හෝ රාජ්‍යකාරී පවත්වාගෙන යාමට හෝ ගැටුව සහගත තත්වයක් හෝ දුෂ්කරතාවයක් හෝ හානිදායක තත්ත්වයක් ඇතිවන බව පැහැදිලිව පෙනී යන විට ;
- (ix) එම පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියා විසින් පලාත් සහාවෙන් ලබා ගන්නා ලද මාර්ග මූදලක් ගෙවීමට ඇති යෙළු අදාළ රෙගුලාසි හා ව්‍යුලේඛ උපදෙස් ප්‍රකාරව ගෙවා අවසන් කිරීමට හෝ වාරික වශයෙන් ගෙවීමට හෝ අවශ්‍ය විධිවිධාන සලසා නොමැති විට ;
- (x) එම පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියා වෙතින් පලාත් සහාවට අය වීමට ඇති මාර්ග ගේජයක් හැර වෙනත් මූදල් ගෙවා අවසන් කර නොමැති විට ;

- (xi) පලාත් සහා රාජු සේවයේ නිලධාරියෙකු වගයෙන් සේවය කරමින් සිටියදී පලාත් සහාවට ඇප මත වෙනත් පාර්ශවයක් වෙතින් ලබා දී ඇති සහන හෝ වරප්‍රසාද පිළිබඳව ඉදිරි කාලයට අදාළ වගකීමවලින් පලාත් සහාවට තිදහස් කර නොමැති විට ;
- (xii) එම නිලධාරියා පලාත් සහාව සමග ඇපකර ගිවිසුමකට හෝ වෙනත් එවත් බැඳීමකට ඇතුළත් වී ඇති අවස්ථාවකදී තව ඇපකරුවකු ඉදිරිපත් කර එම තව ඇපකරු සමග පලාත් සහාව ඇපකරු ගිවිසුමකට ඇතුළත් වී නොමැති විට ;
- (xiii) පලාත් සහා රාජු සේවයේ එම නිලධාරියා සේවය කරමින් සිටින දෙපාර්තමේන්තුව අයන් වන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ එකගත්වය ලැබේ නොමැති විට.

133. ඉහත 132 වැනි වගන්තියෙහි සඳහන් ප්‍රතිපාදන පහතින් දැක්වෙන ව්‍යතිරේකයන්ට යටත් වන්නේය.

- (i) ඉහත vi වන උප වගන්තියෙහි කෙසේ සඳහන් වුවද අදාළ නිලධාරියා දරමින් සිටින තනතුරෙහි රාජකාරී ඉට කිරීම සඳහා ඉවහල් වන විශේෂ පුහුණුවක් ලබා තිබියදී මිහු මුදාහරින ලෙස ඉල්ලා සිටිනුයේ එම පුහුණුව එලදායී ලෙස තවදුරටත් උපයෝගී කරගත හැකි තනතුරට වන්නේ නම් මිහු ලබා ඇති පුහුණුව එම නිලධාරියා මුදා හැරීම සඳහා බාධාවක් නොවිය යුත්තේය ;
- (ii) ඉහත ix හි කොසේ සඳහන් වුවද පලාත් සහා රාජු සේවයේ නිලධාරියෙකු මුදා හැරීමට පලාත් සහාවට නිලධාරියාගෙන් අයවිය යුතුව ඇති ගාය මුදල් ගේෂය වාරික මින් නිලධාරියාගෙන් අය කොට ගෙන එම මුදල අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීය වෙත ගේෂයෙක් කිරීමට අදාළ ආයතන ප්‍රධානීය ලිඛිත එකගත්වයක් ලබා දෙන්නේ නම් එකි ගාය ගේෂය නිලධාරියා මුදාහැරීම සඳහා බාධාවක් නොවන්නේය.

134. පත් කිරීම් බලධාරියෙකු විසින් පලාත් සහා රාජු සේවයේ නිලධාරියෙකු පලාත් සහා රාජු සේවයෙන් මුදාහල හැකි කාල සීමාවන් පහත සඳහන් පරිදි වේ.

- (i) ස්වේච්ඡා බලසේනාවක තනතුරකට හෝ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ තනතුරකට හෝ ස්වේච්ඡා පදනම්ත ස්ථාන කාලීනව හෝ තාවකාලික පදනම්ත් නිශ්චිත කාල සීමාවකට ;
- (ii) පරික්ෂණ කොමිෂන් සහා පනත යටතේ ජනාධිපතිවරයා විසින් පත් කර ඇති කොමිෂන් සහාවක් විසින් ඉල්ලා සිටින කාල සීමාවකට තාවකාලිකව ;
- (iii) විය්ව විද්‍යාලයකට හෝ රාජු සංස්ථාවකට හෝ රජයේ ව්‍යාපෘතියකට හෝ රජයට අයන් සමාගමකට හෝ රජයට 50% වැඩි කොටස් ප්‍රමාණයක් මිමි හා පාලන බලය මිමි සමාගමකට හෝ තාවකාලික පදනම්ත් අවුරුදු දෙකක කාල සීමාවකට හෝ පුරුණකාලීනව ;
- (iv) වෙනත් පලාත් සහාවක පලාත් සහා රාජු සේවය උදෙසා දීප ව්‍යාප්ත සේවාවකට අයන් නොවන නිලධාරියෙකු පුරුණකාලීනව ;
- (v) වෘත්තිය සම්මි රේජ්ස්ට්‍රුටර් විසින් ලියාපදිංචි කළ රාජු අංශයේ හෝ පලාත් සහා රාජු සේවයේ වෘත්තිය සම්මියක හෝ රාජු අංශයේ හෝ පලාත් සහා රාජු සේවයේ සූන සාධක සංගමයක හෝ සේවය සඳහා අවුරුදු 02ක කාල සීමාවකට හෝ එම නිලධාරියා එම සේවය දරන කාල සීමාවට හෝ යන අවස්ථා දෙකින් වඩාත් අඩු කාල සීමාවකට.

135. ඉහත 134 වගන්තියෙහි දැක්වෙන කවර හෝ අවස්ථාවකදී පලාත් සහා රාජු සේවයේ නිලධාරියෙකු පලාත් සහා රාජු සේවයේ නිලධාරියාගේ තාවකාලිකව මුදාහල හැකි කාල පරිවිශේදය දීපස කිරීමට අවශ්‍ය වන්නේ නම් නිලධාරියාගේ කැමැත්ත ප්‍රකාදිත ලිපියක්ද, අදාළ ආයතන ප්‍රධානීය ගාය උදෙසා පරිවිශේදක්ද, පත්වීම් බලධාරියා පලාත් සහා රාජු සේවා කොමිෂන් සහාවේ නොවන අවස්ථාවක පත්වීම් බලධාරියාගේ නිරදේශයද සහිතව එකි කාල පරිවිශේදය අවසන්වීමට යටත් පිරිසෙන් මාස 03කටත්, පෙරානුව ලැබෙන සේ එම ඉල්ලීම පලාත් සහා රාජු සේවා කොමිෂන් සහාව වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට පත් කිරීම බලධාරියා ක්‍රියා කළ යුතු වන්නේය. පත් කිරීම් බලධාරියා පලාත් සහා රාජු සේවා කොමිෂන් සහාව වන අවස්ථාවකදී එම නිරදේශය ලබාදිය යුත්තේ නිලධාරියාගේ ස්වේච්ඡා තනතුරට අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීය හා අදාළ ආයතන ලේකම්වරයා විසින් වන්නේය. කෙසේ වුවද ඉහත 134 වගන්තියෙහි දැක්වෙන අවස්ථාවන්හිදී නිලධාරියෙකුගේ සමස්ථ සේවා කාලය තුළ පලාත් සහා රාජු සේවයෙන් මිහු තාවකාලිකව මුදාහල හැකි කාල පරිවිශේදය වර්ෂ 05ක උපරිමයකට සීමා වන්නේය.

136. පලාත් සහා රාජු සේවයේ නිලධාරියෙකු ඉහත 130 වගන්තිය ප්‍රකාර පරිබාහිර තනතුරකට තාවකාලිකව මුදාහරින ලද්දේ රජයේ අවශ්‍යතාව හෝ කොට ගෙන නම් මිහුට විශ්‍රාම වැළැඳී සංග්‍රහයේ 10 (1) වගන්තිය යටතේ ප්‍රකාශිත ප්‍රතිලාභ හිමි වන්නේය. එතකුද වුවත් මිහු එම කාල සීමාව තුළ වැළැඳී රහිත නිවාඩු ලබා ඇති සේ සලකා ක්‍රියාකළ යුතු වන්නේය.

137. පලාත් සහා රාජු සේවයෙන් වැළැඳී රහිත නිවාඩු ලබා ගත් නිලධාරියෙකුට විශ්‍රාම වැළැඳී සංග්‍රහයේ 10 (1) වගන්තියේ විධිවිධාන අදාළ වේ.

138. පලාත් සහා රාජු සේවයේ නිලධාරියෙකු එම සේවයෙන් පරිබාහිර තනතුරකට මුදාහරිනු ලබන විටකදී එම නිලධාරියාගේ විශ්‍රාම වැළැඳී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අරහා අවශ්‍ය පියවර ගැනීමට හැකිවනු පිණිස එම නිලධාරියා පලාත් සහා රාජු සේවයෙන්

මුදාහැරීම සහ කළුන් දැරු තනතුරට ආපසු යැවීම සඳහා අදාළ ලිපිවල පිටපත් මහු මුදාහරින ආච්ජ්‍රාවේදීම හා ඔහු කළුන් දැරු තනතුරට ආපසු යවන අච්ජ්‍රාවේදීම පලාත් ප්‍රධාන ලේකම්වරයාට හා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වෙත යැවීමට පත් කිරීම බලධාරියා ක්‍රියාකළ යුතු වන්නේය.

139. විශ්ව විද්‍යාලයකට හෝ රාජ්‍ය සංස්ථාවකට හෝ රජයට අයන් සමාගමකට හෝ රජයට 50% ට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි හා පාලන බලය හිමි සමාගමකට හෝ ව්‍යාපෘතියකට හෝ පලාත් සඳහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකු තාවකාලිකව මුදා හැර ඇති විටක එම නිලධාරියාගේ එකාබද්ධ වැටුපෙන් 25%කට සමාන මුදලක් විශ්‍රාම වැටුප් දායක මුදල් වශයෙන්ද, අදාළ පරිදි වැන්දුම් හා අනත්දරු හෝ වැන්දුම් පුරුෂ හා අනත්දරු අරමුදලේ දායක මුදලද්, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ වෙත ප්‍රේෂණය කිරීම අදාළ ආයතනයේ වගකීමක් වන අතර, එය එපරිදි ඉටු වන බවට වගබලා ගැනීම පත් කිරීම බලධාරියාගේද එම නිලධාරියාගේද වගකීම වන්නේය.

140. කිසියම් නිලධාරියෙකු ඉහත 130 වගන්තියේ විධිවිධාන ප්‍රකාර අදාළ තනතුරකට මුදාහැරීමට පත් කිරීම බලධාරියාගේ ලිඛිත අනුමැතිය ලද පසු තමන් හාරයේ ඇති පලාත් සඳහාවට අයන් ලිපි ලේඛන, පරිගණක මුර පද, වෙනත් දේපල, යතුරු හා රාජකීර් හැඳුනුම්පත ආදිය තම දෙපාර්තමේන්තු ප්‍රධානීයා වෙත හෝ ආයතන ප්‍රධානීයා විසින් නම් කරනු ලබන වෙනත් නිලධාරියෙකු වෙත විධිමත පරිදි හාරදීම එම නිලධාරියාගේ වගකීම වන්නේය.

141. පලාත් සඳහා රාජ්‍ය සේවයෙන් පරිබාහිර තනතුරකට තාවකාලිකව මුදා හැර ඇති පලාත් සඳහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකුගේ එම මුදාහැරීම පහත සඳහන් කුමන හෝ අච්ජ්‍රාවකිද එම නිලධාරියා මූල්‍යගේ පුරුෂ සේවය හෝ තනතුරට හෝ ආපසු කැදිවීමට පත් කිරීම බලධාරියාට වගකීමක් හා හැකියාවක් ඇත්තේය.

- (i) මුදාහල කාල පරිවිෂේෂය අවසන් වීම ;
- (ii) නිලධාරියා මුදාහරිනු ලැබූ ආයතනයට මූල්‍යගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවීම ;
- (iii) එම නිලධාරියා තවදුරටත් අදාළ ආයතනයේ සේවය කිරීමට අකමැතිවීම ;
- (iv) එම නිලධාරියා මුදාහල ආයතනය වසා දැමීම හෝ මූල්‍ය දරන තනතුර අහැසි වීම ;
- (v) එම නිලධාරියාට එරෙහිව විනය ක්‍රියාම්පත ගැනීමට විනය බලධාරියා තීරණය කිරීම.

### XIII වැනි පරිවිෂේෂය

රාජ්‍ය සේවයෙන් හෝ පලාත් සඳහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාමලන් තැනැත්තෙක් නැවත පලාත් සඳහා රාජ්‍ය සේවයේ යෙදුවීම

142. රජයේ සේවයෙන් හෝ පලාත් සඳහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලත් තැනැත්තෙක් නැවත පලාත් සඳහා රාජ්‍ය සේවයෙහි යෙදුවීමේ බලය ආණ්ඩුකාරවරයා වෙත පමණක් පැවරෙන්නේය.

143. පහත සඳහන් තැනැත්තන් නැවත පලාත් සඳහා රාජ්‍ය සේවයෙහි යෙදුවීමට සුදුසුකම් නොලබන්නේය.

- (i) සේවයෙන් පහ කිරීමට විකල්පයක් වශයෙන් අනිවාර්ය විශ්‍රාම ගන්වන ලද තැනැත්තෙක් ;
- (ii) වියනානුකූල දැනුවමක් මත විශ්‍රාම ගන්වන ලද තැනැත්තෙක් ;
- (iii) සාමාන්‍ය අකාර්යක්ෂමතාව මත විශ්‍රාම ගන්වන ලද තැනැත්තෙක් ;
- (iv) සේවා දැනු ලබම් ප්‍රතික්ෂේප කිරීම මත විශ්‍රාම ගන්වන ලද තැනැත්තෙක් ;
- (v) රජයේ ප්‍රතිතන්තිමය තීරණයක් අනුව විශ්‍රාම යාමට සිය කැමැත්තෙන් එකගිවීම මත විශ්‍රාම ගන්වන ලද තැනැත්තෙක් ;
- (vi) විශ්‍රාම ගැන්වීමට ආසන්නතම පුරුෂ වර්ෂ 03 කුල බස්නාහිර පලාත් සඳහා රාජ්‍ය සේවා කාර්යය පරිපාලික නීති සංග්‍රහය, බස්නාහිර පලාත් සඳහා රාජ්‍ය සේවා විනය කාර්යය පරිපාලික රීති සංග්‍රහය හෝ ආයතන සංග්‍රහයේ 11 වන කොටසේ දැක්වෙන පළමුවන එපල්ලේඩ්‍යුන් යටතේ වන වරදකට වරදකරු කරනු ලැබූ තැනැත්තෙකු ;
- (vii) විශ්‍රාම වැටුප් සංග්‍රහයේ 12 වැනි වගන්තියට යටත් කොට විශ්‍රාම ගන්වා ඇති තැනැත්තකු ;
- (viii) විනයානුකූල කටයුතුවලට හාජනය වී සිටින තැනැත්තකු.

144. අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයසට එළඹීමට පෙර සේවයෙන් විශ්‍රාම ලබා ඇති තැනැත්තෙක්, සුවිශේෂ අච්ජ්‍රාවලදී හැර නැවත සේවයේ පිහිටුවීම නොකළ යුතු වන්නේය. එවැනි තැනැත්තෙක්, නැවත පලාත් සඳහා රාජ්‍ය සේවයේ පිහිටුවනු ලබන්නේ නම් එසේ කළ යුත්තේ, මූල්‍ය අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයසට එළඹීන තෙක් මූල්‍යගේ විශ්‍රාම වැටුප අවුරා තැබීමේ පදනම මත වන්නේය.

145. රජයේ සේවයෙන් හෝ පලාත් සඳහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලත් තැනැත්තෙක්, නැවත පලාත් සඳහා රාජ්‍ය සේවයේ යෙදුවිය හැකිකේ කොන්ත්‍රාත් පදනම මත වන්නේය. එවැනි පත් කිරීමක් එක් අච්ජ්‍රාවකදී එක් අවුරුද්දක කාල පරිවිෂේෂකයට සීමා කළ යුතුය. එවැනි අච්ජ්‍රාවකදී අදාළ පත් කිරීම ලිපිය අංක 02 "ඇ" පරිභිජ්‍යා ප්‍රකාරව නිකුත් කළ යුතු වන්නේය. ගිවිසුම අංක 02 "ආ" පරිභිජ්‍යා ප්‍රකාරව විය යුතු වන්නේය.

146. වෙදු‍ණ හේතු මත රජයේ සේවයෙන් හෝ පලාත් සහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැන්වූ තැනැත්තෙක්, නැවත සේවයේ යෙදුවිය හැකිකේ පහත සඳහන් සියලු අවබ්‍රාහ්‍ය ඇත්තැමි පමණි.

- (i) නැවත සේවයේ පිහිටුවන දිනය වන විට ඔහු විශ්‍රාම ගැන්වීමේ වෙකුල්පිත වයස නොදුක්වමා තිබේ ;
- (ii) අදාළ තනතුරෙහි රාජකාරී කුමුදුතු සතුවුදායක ලෙස ඉටු කිරීමට තරම ඔහුගේ ගැරීරික හා මානසික සෞඛ්‍ය තත්ත්වය යෝගා බවට විධිමත් පරිදි ස්ථාපිත වූ රජයේ වෙදු‍ණ මණ්ඩලයක් විසින් සහතික කර තිබේ ;
- (iii) විශ්‍රාම ගැන්වූ දිනයේ සිට යටත් පිරිසෙසින් එක් වසරක් වත් ගත්වී තිබේ ;
- (iv) විශ්‍රාම ගැන්වූ දිනට ආසන්නතම පුරුව වර්ෂ තුනක කාල පරිවිශේෂය තුළදී ඔහු බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවා කාර්යය පරිපාටික රිති සංග්‍රහය, බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවා විනය කාර්යය පරිපාටික රිති සංග්‍රහය හෝ ආයතන සංග්‍රහයේ 11 වන කොටසේ දැක්වෙන පළමුවන උපලේඛනය යටත් වන වරදකට දැඩුවම් ලබා නොතිබේ.

147. වෙදු‍ණ හේතු මත විශ්‍රාම ගැන්වූ තැනැත්තෙක් නැවත සේවයෙහි යොදවන විට ඔහුගේ විශ්‍රාම වැටුප අවුරා තැබුය යුතු අතර, විශ්‍රාම ගන්වන අවස්ථාවේදී ඔහුට තිමිව වැටුප් පියවරෙහි හෝ වැටුප් සංශෝධනයක් සිදුව ඇත්තැමි අදාළ අනුරූපී වැටුප් පියවරෙහි ඔහු පිහිටුවිය යුතු වන්නේය.

#### XIV වැනි පරිවිශේෂය

##### පත්වීම අවසන් කිරීම හා පලාත් සහා රාජ්‍ය සේවයෙන් ඉල්ලා ඇස්වීම

148. ආදේශකයෙකුගේ පත්වීම පුරුව දැනුමිදීමෙකින් තොරව හා හේතු දැක්වීමෙකින් තොරව අවසන් කිරීමට පත් කිරීම් බලධාරියාට බලය ඇත්තේය. එකකුද වුවත් එම තීරනය ගැනීමට පාදක වූ හේතු පත් කිරීම් බලධාරියා විසින් අදාළ ලිපි ගොනුවෙහි සවිස්තරව සටහන් කර තැබෙය යුතු වන්නේය.

149. පරිවාස කාලයට යටත්ව පලාත් සහා රාජ්‍ය සේවයේ පත්වීමක් ලබා ඇති නිලධාරියෙකුගේ සේවය VIII වන පරිවිශේෂයේ දැක්වෙන ප්‍රතිපාදන ප්‍රකාරව පත්කිරීම් බලධාරියා විසින් අවසන් කළ හැකි වන්නේය.

150. ඉහත VI වැනි පරිවිශේෂයේ දැක්වෙන 45 වැනි වගන්තිය ප්‍රකාරව පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකුගේ ඉල්ලා ඇස්වීමේ ලිපියක් දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත ලැබුණු විට ඒ පිළිබඳව පහත සඳහන් කරුණු වහාම නිරාකරණය කර ගත යුතු වන්නේය.

- (i) එම නිලධාරියාට එරෙහිව කිසිදු විනය ක්‍රියා මාර්ගයක් ආරම්භ කර නැති බවම හෝ එවැනි විනය ක්‍රියා මාර්ගයක් වහාම ආරම්භ කිරීමට හැකි අයුරින් බැලු බැල්මට කරුණු නොපවතින බව ;
- (ii) නිශ්චිත කාල සීමාවක් රජයට හෝ පලාත් සහාවට සේවය කළයුතු බවට එම පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියා බැඳී සිටින ඕව්‍යුමක් හෝ බැඳුම්කරයක් හෝ නොමැති බව ;
- (iii) එම පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියා වෙතින් කුමන හෝ ආකාරයක මුදලක් රජයට හෝ පලාත් සහාවට අයවීමට නොමැති බව ;
- (iv) පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකු වශයෙන් සේවය කරමින් සියලුදී රජයේ හෝ පලාත් සහාවේ ඇප මත තෙවන පාර්ශ්වයක් විසින් ඔහුට ලබාදී ඇති සහන හෝ වර්පණය පිළිබඳව ඉදිරි කාලයට අදාළ වගකීම්වලින් රජය හෝ පලාත් සහාව නිදහස් කර ඇති බව ;
- (v) එම නිලධාරියා හාරයේ ඇති, රජයට හා පලාත් සහාවට අයන් සියලු අවස්ථා භාරදී ඇති බව ;
- (vi) රජයට හෝ පලාත් සහාවට සම්බන්ධ කරුණුකට අදාළ කිසිදු අධිකරණමය ක්‍රියාමාර්ගයක් එම නිලධාරියාට එරෙහිව නොමැති බව ;
- (vii) එම නිලධාරියා තම ඉල්ලා ඇස්වීමේ ලිපිය ලින් මසකට කැලින් ඉදිරිපත් කර ඇති බව හෝ මසක වැටුප ආපසු ගෙවා ඇති බව ;
- (viii) එම නිලධාරියා තම ඉල්ලා ඇස්වීමේ ලිපිය ලින් මසකට කැලින් ඉදිරිපත් කර ඇති බව හෝ මසක වැටුප ආපසු ගෙවා ඇති බව .

151. ඉහත 150 වැනි වගන්තියෙහි සඳහන් කුමන කරුණෙක් හෝ හේතු කොට ගෙන පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකුගේ ඉල්ලා ඇස්වීමේ පිළිගත නොහැකි බව දෙපාර්තමේන්තු ප්‍රධානියාට පෙනී යන්නේ නම් ඒ බව තහවුරු කොරේන ලියවීලිවල සහතික කළ පිටපත්ද සහිත පුරුණ වාර්තාවක් නිලධාරියාගේ ඉල්ලා

152. ඉහත 150 වගන්තියෙහි දැක්වෙන කිසිදු කරුණක් හේතු කොට ගෙන පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකුගේ ඉල්ලා ඇස්වීමේ පිළිගත නොහැකි බව දෙපාර්තමේන්තු ප්‍රධානියාට පෙනී යන්නේ නම් ඒ බව තහවුරු කොරේන ලියවීලිවල සහතික කළ පිටපත්ද සහිත පුරුණ වාර්තාවක් නිලධාරියාගේ ඉල්ලා

අස්ථිමේ ලිපිය සමග පත් කිරීම් බලධාරියා වෙත අප්‍රමාදව ඉදිරිපත් කිරීමට දෙපාර්තමේන්තු ප්‍රධානියා ක්‍රියා කළයුතු වන්නේය.

153. ඉහත 152 වැනි වගන්තියෙහි සඳහන් ලිපිය අදාළ නිලධාරියා වෙත පොදුගැලීකම හාරු හෝ ලියාපදිංචි තැපෑලෙන් යටා හෝ දින හතක් ඇතුළත එම ඉල්ලා අස්ථිමේ ලිපිය ඉල්ලා ඇස්කර ගන්නා බවට එම නිලධාරියා ඉල්ලීමක් කර තොමැති අවස්ථාවකදී මූල්‍ය වෙත යටත ලද ලිපියේ සහතික කළ ජායා පිටපතක් සහිතව දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් තම වාර්තාව හා නිර්දේශ, අදාළ ඉල්ලා අස්ථිමේ ලිපියද සමග පත් කිරීම් බලධාරියා වෙත අප්‍රමාදව ඉදිරිපත් කළ යුතු වන්නේය.

154. දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ හෝ ආයතන ප්‍රධානියාගේ වාර්තාව හා නිර්දේශ සලකා බැලීමෙන් පසු එම ඉල්ලා අස්ථිමේ පිළිගත හැකි බවට පත් කිරීම් බලධාරියා සැහීමට පත් වන්නේ නම් ඉල්ලා අස්ථිමේ ක්‍රියාත්මක වන දිනයද සහිතව ඉල්ලා අස්ථිමේ පිළිගත බව පත්කිරීම් බලධාරියා විසින් දෙපාර්තමේන්තු ප්‍රධානියාට පිටපතක් සහිතව අදාළ නිලධාරියාට සෘජුවම ලියාපදිංචි තැපෑලෙන් දැනුම් දිය යුතු වන්නේය.

155. ඉල්ලා අස්ථිමේ පිළිගත නොහැකි බව පත් කිරීම් බලධාරියාගේ තීරණය වන විට රට පාදක වූ කරුණු සහිතව පත් කිරීම් බලධාරියා විසින් අදාළ නිලධාරියා වෙත ඒ බැවි දෙපාර්තමේන්තු ප්‍රධානියාට පිටපතක් සහිතව සෘජුවම ලියාපදිංචි තැපෑලෙන් දැනුම් දිය යුතු වන්නේය.

156. කිසිම අවස්ථාවක පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකට අතිතයට බලපාන සේ ඉල්ලා අස්ථිය තොහැකියේය.

157. පත් කිරීම් බලධාරියාගේ තීරණය තමන් වෙත ලැබේමට පෙර අදාළ නිලධාරියා සේවයට වාර්තා කිරීමෙන් වැළඳී සිටියෙනාත්, මූල්‍ය කැමැත්තෙන් තනතුර අතහැර ඕය අයෙකු සේ සලකා XV වැනි පරිවිණ්දය ප්‍රකාරව වැඩිදුර ක්‍රියාකළ යුතු වන්නේය.

## XV වැනි පරිවිණ්දය

### තනතුර අනුතුර යාම

158. පළාත් සහා රාජ්‍ය සේවයේ සැම නිලධාරියෙක්ම විධිමත් පරිදි නිවාඩු අනුමත කරවාගෙන ඇත්තැම් මිස අනිවාර්යයෙන්ම තම රාජකාරී සඳහා වාර්තා කළ යුතු වන්නේය.

159. කිසියම් අවස්ථාවකදී නිලධාරියෙකට තම සේවා ස්ථානයට වාර්තා කිරීමට අපහසු වන්නේ නම්, මුහුට පැවරී ඇති රාජකාරී ඉටුකරවා ගැනීම සඳහා විකල්ප ක්‍රියා මාර්ග යොදාගත හැකි වන අයුරින් එම නොපැමිණීම පිළිබඳව කළුවේලා ඇතිව නියමිත බලධරයාට දන්වා විධිමත් පරිදි නිවාඩු අනුමත කරවා ගැනීම එම නිලධාරියාගේ වගකීම වන්නේය. එසේ වුවද පළාත් සහා රාජ්‍ය සේවයේ කිසියම් නිලධාරියෙකට, නිවාඩු අනුමත කරවා ගැනීමෙන් තොරව තොවැලුකැවිය හැකි හේතුවක් මත රාජකාරී සඳහා වාර්තා කිරීමට අපොහොසත් වන අවස්ථාවකදී, එම දිනයේ ඔහුගේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතව තිබු වේලාවේ සිට පැය 24ක කාලයක් තුළ කුමන ආකාරයකින් හෝ ඒ පිළිබඳව ආයතන ප්‍රධානියා වෙත දැනුම් දීම එම නිලධාරියාගේ වගකීම වන්නේය.

160. ඉහත 159 වැනි වගන්තියෙහි සඳහන් පරිදි ආයතන ප්‍රධානියා වෙත නොදන්වා රාජකාරියට වාර්තා තොකර සිටින නිලධාරියෙකු සිය තනතුර අතහැර ඕය සේ සැලකෙන්නේය. ඒ අනුව ඒ බැවි නිලධාරියා වෙත ලියාපදිංචි තැපෑලෙන් අංක 12 පරිඹිඡ්‍යය ප්‍රකාරව වහාම දන්වා යැවීම එම නිලධාරියාගේ පත් කිරීම් බලධාරියාගේ හෝ ආසන්නතම පරිපාලන බලධාරියාගේ වගකීම වන්නේය. පත් කිරීම් බලධාරියා හැර වෙනත් බලධාරියෙකු විසින් එම දන්වා යැවීම කරන ලද කළේ එහි පිටපත් පත් කිරීම් බලධාරියා වෙත හා අනෙකුත් අදාළ බලධරයන් වෙත යොමු කිරීමටද ක්‍රියා කළ යුතු වන්නේය.

161. ඉහත 160 වැනි වගන්තියෙහි සඳහන් විධිවිධාන ප්‍රකාරව තනතුර අතහැර ඕය නිලධාරියෙකු වෙතින් පහත 162 වැනි වගන්තියෙහි සඳහන් අවස්ථාවන්හිදී හැර එසේ තනතුර අතහැර ඕය නිදහසට කරුණු විමසීමක් හෝ මූල්‍ය වෙත වෝද්‍යා පත්‍රයක් නිකුත් කිරීමක් හෝ තොකල යුතු වන්නේය.

162. තනතුර අතහැරයාමේ නිවේදනය නිකුත් කළ දින සිට මාස තුනක කාලයක් ඇතුළත් එසේ තනතුර අතහැර ඕය තැනැත්තා විසින් තමන් රාජකාරියට වාර්තා තොකිරීම පිළිබඳව හේතු සිය කුමැත්තෙන්ම ලිඛිතව තමන් සේවයේ යොදා සිටින කාලයෙහි තමන්ගේ විනය බලධාරියා වෙත දන්වා සිටියෙනාත් අදාළ විනය රිතින්ට අනුකූලව විනය බලධාරියා එම හේතු සෘජකා බැලීය යුතු වන්නේය. ඉන් අනතුරුව දැඩුවම් සහිතව හෝ රැකිතව ඔහු නැත්තැම් තනතුරෙහි පිහිටුවීම ප්‍රතික්ෂේප කිරීමට හෝ විනය බලධරයාට බලය ඇත්තේය. විනය බලධාරියා විසින් ගනු ලැබූ තීරණයට පදනම් වූ හේතු සාදක සවිස්තරවත්, නිවැරදිවත්, පැහැදිලිවත් අදාළ ගොනුවෙහි සටහන් කර තැබේය යුතු වන්නේය. තවද එම තීරණය එම තැනැත්තා වෙත විධිමත්ව දන්වා යැවීමට විනය බලධාරියා ක්‍රියා කළ යුතු වන්නේය. විනය බලධාරියාගේ තීරණයෙන් සැහීමකට පත් තොවන අයකුට පළාත් සහා රාජ්‍ය සේවා විනය කාර්යය පරිපාලිය අනුව කටයුතු කළ හැකිය.

## XVI වැනි පරිචේෂණය

### සේවය දීර්ශ කිරීම හා විශ්‍රාම ගැන්වීම

163. පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙක් විශ්‍රාම ගැන්වීම රජයේ හා ආධිකරණ නිලධාරීන් විශ්‍රාම ගැන්වීමේ ආයුපනතද, ඒ යටතේ පනත්ත ලද ව්‍යවස්ථාද, විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය හා කැඩිනට මෙශ්බලය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණද යටතේ පාලනය වන්නේය.

164. විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 14 වැනි වගන්තියෙහි සඳහන් විශේෂ සේවක කාණ්ඩවලට ඇතුළත් තොටත, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ විසින් විශ්‍රාම වැටුප් හිමි නිලධාරීන් ලෙස පිළිගනු ලබන පළාත් සහා රාජ්‍ය සේවයේ වර්ෂ 20ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති නිලධාරියෙකුට ස්වත්කිය අහිමතය පරිදි සේවයෙන් විශ්‍රාම ගත හැකි වන්නේය. එසේ වුවද ඔහුට විශ්‍රාම වැටුප හිමි වන්නේ වයස අවුරුදු 55 සම්පූර්ණ වන දිනයේ සිට පමණක් වන්නේය.

165. රජයේ විධිවිධානවලට යටත්ව පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ වෙශකල්පිත විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 55ක් වන අතර, අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60ක් වන්නේය.

166. පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකුට සේවා දීර්ශ කිරීමකින් තොටත වයස අවුරුදු 57 දක්වා සේවයේ යෙදී සිටීමට හැකියාව ඇත්තේය. එසේ වුවද වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විටදී හෝ ඉන්පෘ අවස්ථාවකදී හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයසට එළඟීම නිසා හෝ පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙක් විශ්‍රාම ගැන්වීම සඳහා ඉල්ලීම් කරන අවස්ථාවන්හේ නම්, කමා විශ්‍රාම ගැන්වීමට අභේක්ෂිත දිනට මාස හයකට පෙර ලැබෙන සේ එම ඉල්ලීම් තම පත් කිරීම බලධාරියා වෙත හෝ අදාළ පරිදි බලය පවරනු ලැබූ බලධාරියා වෙත විධිමත්ව හා ලිඛිතව ඉදිරිපත් කිරීමට එම නිලධාරියා ක්‍රියා කළ යුතු වන්නේය.

එනකුද වුවත්,

- (i) නිලධාරියාට එරෙහි විනයානුකුල කටයුතු සිදු කරමින් පවතින විවකදී හෝ විනයානුකුල කටයුතු සිදු කිරීමට අදහස් කර ඇති විවකදී හෝ නිලධාරියා විශ්‍රාම ගැන්වීය යුත්තේ විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 12 වැනි වගන්තියට යටත් කොට වන්නේය. පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙක් විශ්‍රාම ගැන්වීම සඳහා ඉල්ලීම් කරන අවස්ථාවන්හේ නම්, කමා විශ්‍රාම ගැන්වීමට අභේක්ෂිත දිනට මාස හයකට පෙර ලැබෙන සේ එම ඉල්ලීම් තම පත් කිරීම බලධාරියා වෙත හෝ අදාළ පරිදි බලය පවරනු ලැබූ බලධාරියා වෙත විධිමත්ව හා ලිඛිතව ඉදිරිපත් කිරීමට එම නිලධාරියා ක්‍රියා කළ යුතු වන්නේය ;
- (ii) පත් කිරීම බලධාරියා හෝ අදාළ පරිදි බලය පවරනු ලැබූ බලධාරියා විසින් පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකුගේ විශ්‍රාම ගැන්වීම සුදාන්මක විමත පෙර පත් කිරීම බලධාරියාගේ හෝ අදාළ පරිදි බලය පවරනු ලැබූ බලධාරියාගේ අවධානයට යොමු කළහාත් එවිට සාමාන්‍ය විශ්‍රාම ගැන්වීම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 12 වැනි වගන්තිය යටතේ විශ්‍රාම ගැන්වීමකට පරිවර්තනය කිරීමට හා එම නියෝගයේ පිටපතක් නිලධාරියා වෙත ලබා දීමට හෝ ලැබීමට සැලැස්වීමට හෝ පත් කිරීම බලධාරියා හෝ අදාළ පරිදි බලය පවරනු ලැබූ බලධාරියා ක්‍රියා කළ යුතු වන්නේය ;
- (iii) නිලධාරියාට එරෙහිව පවත්නා විනයානුකුල පියවර තොමැතිවීම හා විනයානුකුල කටයුතු කිරීමට අදහස් කර තොමැතිවීම යන කරුණු මත පත් කිරීම බලධාරියා හෝ අදාළ පරිදි බලය පවරනු ලැබූ බලධාරියා විසින් නිලධාරියෙකු සාමාන්‍ය පරිදි විශ්‍රාම ගැන්වීම අනුමත කර ඇති විවක එවැනි විනයානුකුල පියවර නිලධාරියාට එරෙහිව ගනීමින් පවතින බව හෝ ගැන්වීම අදහස් කර ඇති බව හෝ එම සාමාන්‍ය පරිදි විශ්‍රාම ගැන්වීම අනුමත කළ දිනට පසුව හා විශ්‍රාම ගැන්වීම බලාන්මක වන දිනට පෙරනුව පත් කිරීම බලධාරියාගේ හෝ අදාළ පරිදි බලය පවරනු ලැබූ බලධාරියාගේ අවධානයට යොමු කළ හෝ එම විශ්‍රාම ගැන්වීමකට පරිවර්තනය කිරීමට හා එම නියෝගයේ පිටපතක් නිලධාරියා වෙත ලබා දීමට හෝ ලැබීමට සැලැස්වීමට හෝ පත් කිරීම බලධාරියා හෝ අදාළ පරිදි බලය පවරනු ලැබූ බලධාරියා ක්‍රියා කළ යුතු වන්නේය.

167. පුරුෂ විසර 03හි කාලය තුළ රාජකාරී ඉටු කිරීම, හැකිම හා පැමිලීම සහපත්ව පැවතියා වූ ද, තමන් දරමින් සිට් තනතුරට අදාළ රාජකාරී තව දුටුවත් ඉටු කිරීමට තරම් යහපත් කායික සෞඛ්‍ය තත්ත්වයකින් යුක්ත වන්නා වූ ද, පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකුගේ සේවය පහත සඳහන් විධිවිධානයන්ට යටත්ව වයස අවුරුදු 57 සිට අවුරුදු 60 දක්වා දීර්ශ කිරීමේ බලය පත් කිරීම බලධාරියා හෝ අදාළ පරිදි බලය පවරනු ලැබූ බලධාරියා සතු වන්නේය.

- (i) වයස අවුරුදු 57න් පසු සේවය කිරීමට අදහස් කරන නිලධාරියෙක් තම සේවය දීර්ශ කිරීම සඳහා වූ අයදුම් පත්‍රය අංක 13 පරිභේදව පුකාරව දෙපාර්තමේන්තු ප්‍රධානීය මගින් හෝ ආයතන ප්‍රධානීය මගින් පත් කිරීම බලධාරියා හෝ අදාළ පරිදි බලය පවරනු ලැබූ බලධාරියා වෙත ව්‍යුත්කව ඉදිරිපත් කළ යුතු වන්නේය. එසේම සේවා දිගුව ආරම්භ වන දිනට මාස තුනකට පෙරද ලැබෙන සේ ඉදිරිපත් කිරීමද අවුරුදු වන්නේය ;

- (ii) වයස අවුරුදු 57න් ඔබ්බට සේවා දිගුවක් ලබා ගැනීම සඳහා පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙක් වෙතින් විධීමත් ඉල්ලීම පත්වීම් බලධාරියා හෝ අදාළ පරිදි බලය පවරනු ලැබූ බලධාරියා වෙත එම සේවා දිගුව ලබාදීමට පත් කිරීම බලධාරියා හෝ අදාළ පරිදි බලය පවරනු ලැබූ බලධාරියා තීරණය කරන්නේ නම් ඒ බැවි නිලධාරියා වෙත වහාම විධීමත්ම දැන්වීමට පත් කිරීම බලධාරියා හෝ අදාළ පරිදි බලය පවරනු ලැබූ බලධාරියා ක්‍රියා කළ යුතු වන්නේය. සැම විටකම සේවා දිගුවක් ලබාදීම එක් වර්ෂයක කාල පරිච්ඡේදයක් සඳහා පමණක් විය යුතු වන්නේය.
- (iii) වයස අවුරුදු 57න් ඔබ්බට සේවා දිගුවක් ලබා ගැනීම සඳහා පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකු විසින් කරන ලද විධීමත් ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථාවකදී තම තීරණයට තුළු දුන් හේතු ඉතා සංවිධානයෙක් නිවැරදිවත් හා පැහැදිලිවත් අදාළ ගොනුවෙහි සහන් කර තැබීමට පත් කිරීම බලධාරියා හෝ අදාළ පරිදි බලය පවරනු ලැබූ බලධාරියා ක්‍රියා කළ යුතු අතර, එම හේතු පිළිබඳව අදාළ නිලධාරියා වෙත විධීමත්ම දැන්වීමට පත් කිරීම බලධාරියා හෝ අදාළ පරිදි බලය පවරනු ලැබූ බලධාරියා ක්‍රියා කළ යුතු වන්නේය. තවද එම නිලධාරියාට අවශ්‍ය වන්නේ නම් තම සේවා කාලය අවසන්වීමට පෙර අභියාචනයක් ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන සේ එම තීරණය අප්‍රමාදව නිලධාරියා වෙත දැන්වීම පත් කිරීම බලධාරියාගේ හෝ අදාළ පරිදි බලය පවරනු ලැබූ බලධාරියාගේ වගකීම වන්නේය.

168. ඉහත 167 (iii) උප වගන්තියෙහි කෙසේ වුවද කිසියම් නිලධාරියෙකුගේ විශ්‍රාම වැටුප් හිමිකම් තහවුරු කර ගැනීමට අවශ්‍ය අවුරුදු දායක සේවා කාලය සම්පූර්ණ වනුයේ වෙකුලුපිට විශ්‍රාම ගැන්වීමේ දිනයෙන් පසුව හා වයස අවුරුදු 60 සම්පූර්ණවීමේ දිනට පෙරාතුව නම් නිලධාරියාට විශ්‍රාම වැටුප් අයිතිවාසිකම හිමිවන සේ සේවා දිගු ලබා දීමට පත් කිරීම බලධාරියා හෝ අදාළ පරිදි බලය පවරනු ලැබූ බලධාරියා ක්‍රියා කිරීම වඩා උච්ච වන්නේය. එසේ වුවද නිලධාරියාගේ අවිනය මත හෝ රාජකාරී යට්‍යා පරිදි ඉටු කළ නොහැකි ආකාරයේ කායික හෝ මානසික දුබලතාවයකින් නිලධාරියා පෙළෙන බව විධීමත් පරිදි ස්ථාපිත වූ රුපයේ වෙදා මණ්ඩලයක් මිනින් තහවුරු කර ඇත්තැන්ම හෝ එවැනි පියවරක් මිනින් ආයතනයේ යහ පැවැත්මට හා රාජකාරී සාර්ථකව ඉටු කිරීමට බරපතල බාධා ඇති වන්නේ නම් හෝ එවැනි අවස්ථාවකදී පත් කිරීම බලධාරියා හෝ අදාළ පරිදි බලය පවරනු ලැබූ බලධාරියා විසින් නිලධාරියා හට සේවා දිගුවක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මෙම වගන්තියෙන් බාධාවක් ඇති නොවන්නේය. තවද එවැනි තීරණයක් ගැනීමට පාදක වූ සියලු කරුණු තීරවුල්ව, පැහැදිලිව හා සංවිධානය පෙද්ගැලික ලිපි ගොනුවෙහි සහන් කර තැබීමටත්, එම තීරණය තහවුරු කරන සියලු භාධක පුරක්ෂිතව තැබීමටත් පත් කිරීම බලධාරියා හෝ අදාළ පරිදි බලය පැවරනු ලැබූ බලධාරියා වග බලා ගත යුතු වන්නේය.

169. පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙක් විශ්‍රාම ගත් විට මහුගේ විශ්‍රාම වැටුප් දුෂ්කරතාවයකින්, ප්‍රමාදයකින් හා නිලධාරියා පිඩාවට පත් කිරීමකින් තොරව ගෙවිය හැකි වනු පිළිස නිලධාරියෙකුගේ විශ්‍රාම ගැන්වීමේ වෙකුලුපිට වයස එල්ලීමට යටත් පිරිසෙසයින් මාස නවයකට පෙරාතුවත් මහුගේ පුද්ගලික ලිපි ගොනුව හා වර්යා සහන අංග සම්පූර්ණවත්, නිවැරදිවත්, යාවත්කාලීනවත් සැකසීම හා නිලධාරියා විශ්‍රාම ගන්නා දිනය දක්වා එම ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙනයාම අදාළ පරිපාලන බලධාරියාගේ හා දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ වගකීම වන්නේය.

170. පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙක් පලාත් සහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා දිනට අවම වගයෙන් මාස තුනකටවත් පෙරාතුව මහුගේ විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළ සියලු ලියවිලි විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කිරීමට අදාළ පරිපාලන බලධාරියා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීයා හෝ පත් කිරීම බලධාරියා හෝ අදාළ පරිදි බලය පවරනු ලැබූ බලධාරියා ක්‍රියාකළ යුතු වන්නේය.

## XVII වැනි පරිච්ඡේදය

### උසස් කිරීම්වලදී අනුගමනය කළයුතු පරිපාලනය

171. (අ) 1987 අංක 42 දරන පලාත් සහා පනතේ 32 (1) වගන්තිය සහ 32 (3) වගන්තිය ප්‍රකාරව වෙතන් යම් තීතියක විධීවිධානවලට යටත්ව බස්නාහිර පලාතේ පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරින් උසස් කිරීම සම්බන්ධයෙන් වූ ස්වකිය බලතල කළින් කළ මෙම පලාත් පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාවට පවතා දෙනු ලැබේය හැක්කේය.

(ආ) 1990 අංක 28 දරන පලාත් සහා (සංගේධින) පනතේ 4 වන වගන්තිය අනුව පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත පැවරී ඇති බලතල පලාත් ප්‍රධාන ලේකම්වරයා වෙත හෝ යම් නිලධාරියෙකු වෙත පවතා දෙනු ලැබේය හැක්කේය.

172. (අ) ආශ්‍යුත්කාරවරයා වෙත යනෙක්ම වගන්තිය ප්‍රකාරව හිමි බලතල 1987 අංක 42 දරන පලාත් සහා පනතේ 32(2) වගන්තිය ප්‍රකාරව පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත ද,

(ආ) 1990 අංක 28 දරන පලාත් සහා (සංගේධින) පනතේ 33(8) වගන්තිය යටත් පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත හෝ අදාළ නිලධාරියෙකු වෙත ද පවතා දෙනු ලැබේය හැක්කේය. ඒ අනුව එම නිලධාරින්ගේ උසස්වීම් සිදු කිරීමේ බලය ද, පත් කිරීම බලධාරියා හෝ අදාළ පරිදි බලය පවරනු ලැබූ බලධාරියා වෙත පැවරී ඇත්තේය.

173. පලාත් සහා රාජ්‍ය සේවයේ සැම උසස් කිරීමක් සිදු කළ යුත්තේ අනුමත සේවා ව්‍යවස්ථාවට හෝ බදවා ගැනීමේ පරිපාලිත හෝ අනුකූලව පමණක් වන්නේය. ආණ්ඩුකාරවරයා විසින් අනුමත කරනු ලැබේ ඇති සේවා ව්‍යවස්ථාව හෝ බදවා ගැනීමේ පරිපාලිත හෝ මගින් පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරීන් උසස් කිරීම සඳහා සලසා ඇති විධිවානවලට අනුකූලව තීයම්ත කාල පරිච්ඡේද තුළදී උසස් කිරීම පත් කිරීම් බලධාරියාගේ වගකීම වන්නේය.

174. අවශ්‍ය පූදුපුකම් සපුරා ඇති විට නිත්‍ය වගයෙන් ම කළපුතු උසස් කිරීමකදී හැර උසස් කිරීමක් සිදු කිරීමට පෙර අනුමත කාර්ය මණ්ඩලය තුළ පුරුෂපාඩුවක් නිර්මාණය වී ඇති බවට සැනීමට පත් විමද, පත් කිරීම් බලධාරියාගේ වගකීම වන්නේය.

175. සතුවුදායක සේවයක් සම්පූර්ණ කිරීමෙන්ද, සේවා ව්‍යවස්ථාවහි හෝ බදවා ගැනීමේ පරිපාලියෙහි හෝ නියම කර ඇති සියලුම පූදුපුකම් සම්පූර්ණ කිරීමෙන්ද පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරීයෙකු තම උසස් කිරීම උපයාගත යුතු වන්නේය.

(i) සතුවුදායක සේවයක් යනු නිලධාරීයෙකු විසින් කාර්යක්ෂමව හා අනෙකුත් රාජකාරී ඉටු කිරීම මගින්ද, සමන් විය යුතුව තිබු කාර්යක්ෂමතා කඩුම් සමත්වීම මගින්ද, සිදු කළ යුතුව තිබු පත්වීම සේවා කිරීම සඳහා අවශ්‍ය පූදුපුකම් සම්පූර්ණ කිරීම මගින්ද, එම කාලය තුළදී උපයා ගත යුතුව තිබු සියලුම වැට්දක උපයාගතන ඇත්තා වූ සහ මූල්‍ය විසින් දඩුවම් ලැබිය යුතු වරදක් සිදු නොකරන ලද්දා වූ කාල සීමාවක් වන්නේය;

(ii) නිලධාරියා වෙත ලබාදිය යුතුව තිබු වාර්ෂික වැටුප් වර්ධක නිත්‍යනුකූල හේතු මත අත්හිටුවා, අඩුකොට, නතර කොට හෝ වේලුම්හනය කොට ඇති කාල පරිච්ඡේදයක් වේ නම් එයද, බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා විනය කාර්යය පරිපාලි සංග්‍රහය, ආයතන සංග්‍රහයේ II කොටසේ වැරදි පිළිබඳ පළමු උපලේඛනය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කොට ඇති විටක එම වරද සිදු කරනු ලැබූ දින සිට වසර තුනක කාලයක්ද සහ බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා විනය කාර්යය පරිපාලි සංග්‍රහය, ආයතන සංග්‍රහයේ II කොටසේ වැරදි පිළිබඳ දෙවන උපලේඛනය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදු නොට ඇති විට එම වරද සිදුකළ දින සිට එක් වසරක කාලයක්ද, සතුවුදායක සේවා කාලය ගණනය කිරීමේදී බැහැර කළ යුතු වන්නේය.

176. උසස් කිරීම සඳහා අවශ්‍ය පූදුපුකම් සපුරා ගැනීමට නිලධාරීන් හට අවස්ථාව සලසාදීම ඒ තීසිස ඒ හා සම්බන්ධ විභාග, වෘත්තිය පරික්ෂණ හා සම්මුඛ පරික්ෂණ ආදිය නිසි කළට පැවත් පැවත්වීම පත් කිරීම් බලධාරියාගේ හා පරිපාලන බලධාරියාගේ වගකීම වන්නේය.

177. ඉහත 24 වැනි වගන්තියෙහි කෙසේ සඳහන් වුවද කිසියම් සේවාවක ග්‍රේණිගත කිරීම පිළිබඳ තීරණය කිසියම් සේවන් වැනි වැළැක්වීම් මත ප්‍රමාදවී ගනු ලබන අවස්ථාව සේවාවෙහි පළාත් සහා රාජ්‍ය සේවයේ යෙදී නොසිටින්නේ වුවද විශ්‍රාම ගෞස් ඇත්තේ වුවද මිය ගෞස් ඇත්තේ වුවද, එම ප්‍රමාදය පිළිබඳව අදාළ පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියා කිසිදු ආකාරයකින් වගකිය යුතු නොවන බව පත් කිරීම් බලධාරියාට පෙනී යන ක්ෂේත්‍රී එම උසස් විම පිළිබඳ අදාළ නිමිකම් පරික්ෂා කිරීමෙන් පසුව එම නිලධාරියා නියමිත දිනට අදාළ උසස් කිරීම සඳහා අවශ්‍ය සියලුම පූදුපුකම් සම්පූර්ණ කර තිබු බව තහවුරු වන්නේ නම් එම නියමිත දිනයේ සිට බලපැවැත්වෙන පරිදි එම නිලධාරියාට උසස් වීම් ලබා දීමට පත් කිරීම් බලධාරියා ක්‍රියා කළ යුතු වන්නේය.

178. සේවා ව්‍යවස්ථාවහි හෝ බදවා ගැනීමේ පරිපාලියෙහි හෝ විධිවාන දක්වා ඇති ආකාරයෙන්ම මීස වෙනත් ආකාරයකට හෝ බාහිර බලපැමි මත හෝ උසස් කිරීම් සිදු නොකරන බවට නිලධාරීයෙක් තුළ විශ්වාසයක් ජනිත වන ආකාරයෙන් උසස් විනිශ්චේද සීමාවයෙන් යුතුව පවත්වාගෙන යා යුතු වන්නේය.

179. උසස් කිරීම සඳහා අනුමත සේවා ව්‍යවස්ථාවට හෝ බදවා ගැනීමේ පරිපාලියෙහි හෝ අනුකූලව පවත්වනු ලබන විභාගවලදී, පරික්ෂණවලදී හා සම්මුඛ පරික්ෂණවලදී ලක්ෂණ ලබා දීමට ඇති විට එසේ දෙනු ලබන ලක්ෂණ ප්‍රමාණයක්, උසස් කිරීම සඳහා අයදුම්පත් කැදුවන දැන්වීමෙහි සඳහන් කළ යුතු වන්නේය.

180. මෙම කාර්ය පරිපාලික රිතින්හි vii වැනි පරිච්ඡේදයක් දක්වා ඇති "පත් කිරීම සම්බන්ධව පොදු කොන්දේසි" අදාළ වන ආකාරයට උසස් කිරීම් සම්බන්ධයෙන්ද අදාළ කරගත යුතු වන්නේය.

## XVIII වැනි පරිච්ඡේදය

### ස්ථාන මාරු කිරීම

ස්ථාන මාරු කිරීම පිළිබඳ පොදු කොන්දේසි

181. (අ) 1987 අංක 42 දරන පළාත් සහා පනත්තේ 32(1) වගන්තිය හා 32(3) වගන්තිය ප්‍රකාරව වෙනත් යම් නිතියක විධිවානවලට යටත්ව බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරීන් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් වූ සවකීය බලනල කළින් කළ මෙම පළාත් පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සාමාජිකයාගේ සාම්බන්ධව පොදු කොන්දේසි.

(අ) 1990 අංක 28 දරන පලාත් සහා (පුද්ගලික) පනතේ 4 වන වගන්තිය අනුව පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත පැවරී ඇති බලතල පලාත් ප්‍රධාන ලේකම්වරයා වෙත හෝ යම් නිලධාරියෙකු වෙත පවරා දෙනු ලැබේය හැකිකේය.

182. පලාත් සහා රාජ්‍ය සේවයේ සැම නිලධාරියෙක්ම ස්ථාන මාරු කිරීම්වලට යටත් වන්නේ ය.

183. පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙක් ස්ථාන මාරු කළ හැකිකේ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් හෝ බලය අනිනියෝගීත බලධාරයෙක් විසින් පමණක් වන්නේ ය.

184. පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙක් ස්ථාන මාරු කරනු ලබන්නේ අවස්ථාවේවිත පරිදි පහත සඳහන් අරමුණු සියල්ලම හෝ කිහිපයක් හෝ ඉන් එකක් හෝ සපුරා ගැනීම සඳහා වන්නේ ය.

- (i) ආයතනයක පවත්නා පුරුජ්පාඩුවක් පිරවීම ;
- (ii) ආයතනයක පරිපාලන අවශ්‍යතා සපුරාලීම ;
- (iii) ආයතනයේ කාර්යක්ෂමතාව හා එලදායීකාව ප්‍රවර්ධනය කිරීම ;
- (iv) විනයානුකූල ක්‍රියාවලියක අවශ්‍යතා ඉටු කිරීම ;
- (v) විනය නියෝගයක් ක්‍රියාත්මක කිරීම ;
- (vi) නිලධාරියාට පුළුල් ක්ෂේත්‍රයක අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් සලසා දීම ;
- (vii) නිලධාරියාගේ වෘත්තීය සංචාරනයට හා හැකියාවන් ප්‍රවර්ධනයට අවස්ථාවක් සලසා දීම ;
- (viii) නිලධාරියාගේ පොදුගැලික දුෂ්කරතාවයන්ට සහන සලසා දීම.

කෙසේ වෙතත් මෙහි ii සිට viii දක්වා වූ හේතු මත ස්ථාන මාරු කිරීමේ දී අදාළ ආයතනයේ පුරුජ්පාඩුවක් පැවතීම අත්‍යවශ්‍ය වන්නේ ය.

185. ස්ථාන මාරු පහතින් සඳහන් කර ඇති පරිදි සිව් ආකාරය වන්නේ ය.

- (i) වාර්ෂිකව කරනු ලබන ස්ථාන මාරු ;
- (ii) සේවා අවශ්‍යතා මත කරනු ලබන ස්ථාන මාරු ;
- (iii) විනය හේතු මත කරනු ලබන ස්ථානමාරු ;
- (iv) නිලධාරියාගේ ඉල්ලීම මත කරනු ලබන අනෙකානු ස්ථාන මාරු.

#### වාර්ෂික ස්ථාන මාරු

##### වාර්ෂික ස්ථාන මාරු කමිටු

186. වාර්ෂික ස්ථාන මාරුවලදී පහත සඳහන් වගන්තිවල නියම කොට ඇති සීමා අනුගමනය කිරීමට බලය අනිනියෝගීත බලධාරයන් හැකි සැම ප්‍රයත්ත්‍යාගක්ම දැරිය යුතු වන්නේ ය. එසේ වුවද, වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධව කරන ලද නියමයන් තුදෙක්ම, යුක්තිය ඉටු කිරීමට බාධාවක් නොවන ආකාරයෙන් එකි සීමා නොපිළිපැදි තිබීම හේතු මත නිර්බල නොවන්නේය.

187. වාර්ෂිකව සිදු කරනු ලබන ස්ථාන මාරු පිළිබඳව යෝජනා ලබා ගැනීම සඳහා බලය අනිනියෝගීත බලධාරයන් විසින් විවිධ අංශ අමාත්‍යාංශ තුළද වාර්ෂික ස්ථාන මාරුවේ කමිටු ජ්‍යෙ 01 වන දිනට පෙර පිහිටුවිය යුතු වන්නේය. එකාබද්ධ සේවාවන්ට අයත් පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයන් සම්බන්ධයෙන් වන වාර්ෂික ස්ථාන මාරු කමිටු ප්‍රලාත් ප්‍රධාන ලේකම්වරයා විසින් පිහිටුවිය යුතු වන්නේය.

188. කිසියම් දෙපාර්තමේන්තුවක හෝ අමාත්‍යාංශයක හෝ සේවයේ නිරත වන එක් එක් සේවාවන්ට හෝ නිලධාරකාණ්ඩවලට හෝ අයත් පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාර සංඛ්‍යා වෙතන් වශයෙන් ගතකළ 25 දෙනෙකුට වැඩි වන අවස්ථාවලදී එළේ සේවාවන් සඳහා හෝ නිලධාරකාණ්ඩ සඳහා හෝ වෙන වෙනම ස්ථාන මාරු කමිටු පිහිටුවීමට බලය අනිනියෝගීත බලධාරයා ක්‍රියා කළ යුතු වන්නේය. එසේ වුවද දෙපාර්තමේන්තුවක් හෝ අමාත්‍යාංශයක් හෝ තුළ ප්‍රවත්තනා විශේෂ තත්ත්ව මත 25 දෙනෙකුට වඩා අඩු නිලධාර සංඛ්‍යාවක් සඳහා වුවද වාර්ෂික ස්ථාන මාරු කමිටුවක් ස්ථාපනය කිරීම සඳහා තම අනිමතය පරිදි ක්‍රියා කිරීමට බලය අනිනියෝගීත බලධාරයාට හැකි වන්නේය.

189. දෙපාර්තමේන්තුවක හෝ අමාත්‍යාංශයක හෝ පිහිටුවනු ලබන වාර්ෂික ස්ථාන මාරු කමිටුවක සංයුතිය පහත සඳහන් පරිදි වන්නේය.

- (i) අදාල දෙපාර්තමේන්තුවේ හෝ අමාත්‍යාංශයේ හෝ අදාල නියෝජ්‍ය ප්‍රධානීයක් හෝ එවැනි කන්තුරක් තොමැති අවස්ථාවකදී එම දෙපාර්තමේන්තුවේ හෝ අමාත්‍යාංශයේ රේගුට සිටින ජේත්තේතම නිලධාරියා;
  - (ii) අදාල දෙපාර්තමේන්තුවේ හෝ අමාත්‍යාංශයේ හෝ අදාල ආයතන කටයුතු හාර ජේත්තේ පළාත් රාජ්‍ය සේවයේ නිලධාරයක්;
  - (iii) වාර්ෂික ස්ථාන මාරු කමිටුවේ විෂය පරියට අයත්වන නිලධර කණ්ඩායම්වලට හා සේවාවට අයත් පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයන්ගෙන් අවම වශයෙන් 15% ක නියෝජනයක් සහිත ආයතන සංග්‍රහයේ XXV වන පරිච්ඡේදයේ විධිවිධාන වලට අයත් වන්නාව සැම වෘත්තිය සම්මියක් විසින්ම නම්කළ නියෝජනයක්.

190. පහත සඳහන් අවස්ථා වාර්ෂික ස්ථාන මාරු කමිටුවක විෂය පරියට ඇතුළත් නොවන්නේය.

- (i) සේවා ස්ථානයේ වෙනසක් සිදු නොවන පරිදි කිසියම් රජයේ ආයතනයක සිදු කරනු ලබන අභ්‍යන්තර අනුපූක්ත කිරීම් ;
  - (ii) විනය නියෝගයක් මත හෝ විනයානුකූල ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවය මත හෝ කරනු ලබන ස්ථාන මාරු ;
  - (iii) සේවා අවශ්‍යතා මත කරනු ලබන ස්ථාන මාරු ;
  - (iv) පළාත් සහා රාජ්‍ය සේවයේ තීලෙරයන්ගේ ඉල්ලීම මත කරනු ලබන සූජද ස්ථාන මාරු.

වාර්ෂික සේවාන මාරු ප්‍රතිපත්ති හා පරිජාටි

191. බලය අනිතියේක්ත බලධරයා විසින් වාර්ෂික ස්ථාන මාරු කම්ටුවල අදහස් සැලකිල්ලට ගනිමින්ද, තම අමාත්‍යාංශයේ හෝ දෙපාර්තමේන්තුවේ හෝ රාජකාරී අවශ්‍යතා පදනම කොට ගනිමින්ද, ඒ ඒ සේවාවල සේවා ව්‍යවස්ථාවන්හි හා ඒ ඒ තනතුරුවල බලවා ගැනීමේ පරිපාටිවල දැක්වෙන කොන්දේසි සැලකිල්ලට ගනිමින්ද, පුනි මස 15 දිනට පෙර එම දෙපාර්තමේන්තුවේ හෝ අමාත්‍යාංශයේ හෝ වාර්ෂික ස්ථාන මාරු ප්‍රතිපත්තිය හා පරිපාටි සකස් කර ගත යුතු වන්නේය. වාර්ෂික ස්ථාන මාරු සඳහා අයදුම්පත් කැදවන අවස්ථාවේදී එම ප්‍රතිපත්ති හා පරිපාටි අදාළ සියලුම පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයන්ට දැන ගැනීමටද සැලැස්ය යුතු වන්නේය.

192. වාර්ෂික සේවන මාරු ප්‍රතිපත්ති හා පරිපාලි සැකකීමේදී බලය අභින්ධෙයුත්ත බලධරයා පහත සඳහන් කරණු ද සැලකිල්ලට භාජනය කළ යුතු වන්නේ ය.

- (i) නිලධරයකු කිසියම් සේවා ස්ථානයක සේවය කර ඇති කාල පරිච්ඡේදය ;
  - (ii) සේවා ස්ථාන වල තුළු ලිය පිහිටීම හා ඒ මත නිරමාණය වී ඇති පහසුකම් හා දුෂ්කරතා ;
  - (iii) සේවා ස්ථානවල පවත්නා නිත්‍යානුකූල අතිරේක මූල්‍යමය ප්‍රතිලාභ, වෙනත් ප්‍රතිලාභ හා වරප්‍රසාද ;
  - (iv) රාජකාරී අවධානතාවලට බාධා තොවන ආකාරයෙන් පළාත් සහා රාජ්‍ය සේවයේ කිසියම් නිලධරයකුට කිසියම් සහනයක් සලසා දීම පදනම් කර ගතයුතු යැයි සැලකිය හැකි එම නිලධරයා හා ඔහුගේ පවත්ලේ සාමාජිකයන් හා බැඳී පවත්නා පොදුගැලික කරණු ;
  - (v) පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයකු එකම සේවා ස්ථානයක දිගු කාලයක් අඛණ්ඩව සේවය කිරීම මගින් හෝ එකම රාජකාරියක් දිගු කළක් අඛණ්ඩව ඉටු කිරීම මගින් හෝ සිදු විය හැකි ව්‍යවහාර ක්‍රියා වලකාලීම ;
  - (vi) තම දැනුම හා කුසලතා ප්‍රාථමික ක්ෂේත්‍රයක් තුළ වර්ධනය කර ගැනීමට නිලධරයාට අවස්ථාව සලස්දීම ;
  - (vii) බාධාවලින් හා දුෂ්කරතාවලින් තොරව දෙපාර්තමේන්තුවේ හෝ අමාත්‍යාංශයේ හෝ කාර්යයන් ඉටු කර ගැනීමේ අවශ්‍යතාව.

වාර්ෂික සේවානු මාරු සූදානා ඇයෙහිම පත් කිරීමේ

193. බලය අහිනියෝජන බලධාරයා විසින් තමන්ට අදාළ පළාත් සහා රාජු සේවයේ නිලධාරයන් වෙතින් වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් කැළවීම පිළිබඳ දැන්වීම ප්‍රති මස 30 වන දිනට පෙර තිකුත් කළ යුතු වන්නේය. වාර්ෂික ස්ථාන මාරු සඳහා වන අයදුම්පත් ජ්‍රී මස 31 වැනි දිනට හෝ එකත්ව පෙර තමන් වෙත ගැනීමත් කළ යන බව මිනින් එම දැන්වීමෙහි සහෙන් කළ යන වන්නේය.

194. බලය අනිවෝත්ත බලධරයා වෙත ලැබෙන වාර්ෂික සේවාන මාරු අයදුම්පත් අගේස්තු මස 10 වැනි දනට පෙර අදාළ වාර්ෂික සේවාන මාරු තැවත් තිබූ හා නො වැනි නො යුතු වන්නේය.

କେତେ ଦୟାରୀ ମୋର କହିଲୁଗା ଯାଏ ଦୂର  
ଦେଖିଲୁଛନ୍ତି ବୀରତିଥ ଫେରୁଳାଜ ମୋର ଦେବି

195. වාර්ෂික ස්ථාන මාරු කම්මුව විසින් සිය යෝජනා ඉදිරිපත් කිරීමේදී බලය අහිනියෝජන බලධාරයා විසින් සකස් කරන ලද වාර්ෂික ස්ථාන මාරු ප්‍රතිපත්ති හා පටිපාටිද, මෙම පරිච්ඡේදයෙහි සඳහන් ප්‍රතිපාදනය ගත යුතු වන්නේය.

196. සැම වර්ෂයකම අගෝස්තු මස 31 වැනි දිනට පෙර වාර්ෂික ස්ථාන මාරු කම්මුව විසින් තම වාර්ෂික ස්ථාන මාරු යෝජනා බලය අහිනියෝජන බලධාරයා වෙත ලිඛිතව ඉදිරිපත් කිරීමට හියා කළ යුතු වන්නේය. තමන් විසින් කරනු ලබන යෝජනාවලට පදනම් තු හේතු යටා පරිදි වාර්තා ගත කිරීම වාර්ෂික ස්ථාන මාරු කම්මුවේ වගකීම වන්නේය.

197. වාර්ෂික ස්ථාන මාරු කම්මුවේ යෝජනා ලද විගස සැප්තැම්බර මස 15 වැනි දිනට පෙර යෝජන වාර්ෂික ස්ථාන මාරු පිළිබඳ දැන්වීම නිකත් කිරීම බලය අහිනියෝජන බලධාරයා හියා කළ යුතු වන්නේය. එම දැන්වීමෙහි සඳහන් යෝජන වාර්ෂික ස්ථාන මාරු වලින් අතාලේතියට පත් වන පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයෙක් විසින් බලය අහිනියෝජන බලධාරයා වෙත කරුණු ඉදිරිපත් කළ අවසාන දිනයද, එම දැන්වීමෙහි සඳහන් කළ යුතු වන්නේය. එසේ වුවද කරුණු ඉදිරිපත් කිරීම සඳහා වන උපරිම කාලය නිවාඩු දිනයන්ද ඇතුළුව දින 14 කට වඩා වැඩි නොවිය යුත්තේය.

198. තමන්ට අදාළ යෝජන වාර්ෂික ස්ථාන මාරුව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවශ්‍ය පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයෙකු විසින් කරුණු දැක්වීම අංක 14 පරිභේදය ප්‍රකාරව ආයතන ප්‍රධානියා මගින් හේ පළාත් අමාත්‍යාංශ ලේකම් මගින් හේ දැන්වීමෙහි සඳහන් අවසන් දිනට හේ එට පෙර බලය අහිනියෝජන බලධාරයා වෙත ලැබෙන පරිදි ඉදිරිපත් කළ යුතු වන්නේය. අවශ්‍ය යයි සිතෙන්නේ නම් එම කරුණු දැක්වීමෙහි පිටපතක් බලය අහිනියෝජන බලධාරයා වෙත සැපුවම යොමු කිරීමද අදාළ පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයාට අවසරය ඇත්තේය. අදාළ නිලධාරීන් වෙතින් තමන් වෙත ලැබෙන කරුණු දැක්වීම නියමිත දිනට හේ එදිනට පෙර බලය අහිනියෝජන බලධාරයා වෙත යොමු කිරීම අදාළ පරිදි දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ හේ ආයතන ප්‍රධානියාගේ හේ වගකීම වන්නේය.

#### වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචන කම්මුව

199. ඉහත 198 වැනි වගන්ති ප්‍රකාරව ලැබෙන කරුණු දැක්වීම මත වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචනය කිරීම සඳහා වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචන කම්මුවක් බලය අහිනියෝජන බලධාරයා විසින් සැප්තැම්බර මස 15 වන දිනට පෙර පත් කළ යුතු වන්නේය. එකී කම්මුවේ තම අමාත්‍යාංශයේ හේ දෙපාර්තමේන්තුවේ හේ ආයතනයේ හේ සේවයෙහි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරයන් තියෙනෙකු බලය අහිනියෝජන බලධාරයා විසින් පත් කළ යුතු අතර මුළුන් අතුරුන් වඩාත් ජ්‍යෙෂ්ඨ නිලධාරයා එහි සහාපති වගයෙන් පත් කළ යුතු වන්නේය.

200. වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචන කම්මුව විසින් ඔක්තොට්පර මස 15 වැනි දිනට හේ එදිනට පෙර යෝජන වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධයෙන් වන තම ලිඛිත නිරදේශ බලය අහිනියෝජන බලධාරයා වෙත ලැබේම සැලැස්විය යුතු වන්නේය. එකී නිරදේශ සඳහා හේතු එම වාර්තාවේ දැක්වීමද වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචන කම්මුවේ වගකීම වන්නේය. සිය නිරදේශ ඉදිරිපත් කිරීමේදී බලය අහිනියෝජන බලධාරයා විසින් සකස් කරන ලද වාර්ෂික ස්ථාන මාරු ප්‍රතිපත්ති හා පටිපාටිද, මෙම පරිච්ඡේදයෙහි සඳහන් ප්‍රතිපාදනය මුළුන් විසින් සැලකිල්ලට ගත යුතු වන්නේය.

#### වාර්ෂික ස්ථාන මාරු නියෝග නිකුත් කිරීම

201. වාර්ෂික ස්ථාන මාරු කම්මුවේ යෝජනාද, වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචන කම්මුවේ නිරදේශ සැලකිල්ලට ගෙන වාර්ෂික ස්ථාන මාරු නියෝග නිකුත් කිරීමට, බලය අහිනියෝජන බලධාරයා හියා කළ යුතු වන්නේය.

202. සියලුම වාර්ෂික ස්ථාන මාරු කිරීම ජනවාරි මස 01 වන දින සිට හියාත්මක කළ යුතුය. එම නියෝග හියාත්මක කිරීමට මාස දෙකකට පෙරාතුව එනම් නොවැම්බර මස 01 වන දිනට පෙර එකී නියෝග නිකුත් කිරීම බලය අහිනියෝජන බලධාරයාගේ වගකීම වන්නේය.

#### වාර්ෂික ස්ථාන මාරු නියෝග හියාත්මක කිරීම

203. වාර්ෂික ස්ථාන මාරු නියෝගයක් ලබා සිටින පළාත් සහා රාජ්‍ය සේවයේ නියමිත දිනයේදී නව සේවා ස්ථානයේදී රාජකාරී කටයුතු බාර ගැනීමට හැකිවන සේ වර්තමාන සේවා ස්ථානයෙන් ඔහු කල් වේලා ඇතිව නිදහස් කිරීමට දෙපාර්තමේන්තු ප්‍රධානියා හේ ආයතන ප්‍රධානියා හියා කළ යුතු වන්නේය. එසේම නියමිත පරිදි නියෝග දිනට නව රාජකාරී ස්ථානයේ රාජකාරී සඳහා වාර්තා කිරීම ස්ථාන මාරු නියෝගය ලද පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියාගේදී වගකීම වන්නේය.

204. වාර්ෂික ස්ථාන මාරු නියෝගයක් ලබා ඇති පළාත් සහා රාජ්‍ය සේවයේ නියෝග තම ආයතනයෙන් මුදා හැරීම සඳහා ඔහුගේ අනුප්‍රාප්තිකයා පැමිණෙන තෙක් නොකිට ඔහුගේ රාජකාරී කටයුතු ආවරණය කිරීමට තාවකාලිකව වැඩ පිළිවෙළක් අනුත්තර වගයෙන් යොදා ගැනීමට ආයතන ප්‍රධානියා හියා කළ යුතු වන්නේය. අනුප්‍රාප්තිකයා පැමිණෙන තෙක් පමා නොකාට ස්ථාන මාරු නියෝග ලද පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියා හට නියමිත දිනයේදී නව සේවා ස්ථානයේ රාජකාරී සඳහා වාර්තා කළ හැකි වන ආකාරයට තම කාර්යාලයෙන් මුදා හැරීමට ආයතන ප්‍රධානියා හියා කළ යුතු වන්නේය.

205. තම කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු වෙත වාර්ෂික ස්ථාන මාරු නියෝගයක් ලද වහාම මූහු භාරයේ ඇති රාජකාරී ලිපි ගොනු, ලිපි ලේඛන, පළාත් සහාව සතු අනෙකුත් දේපලද, යතුරු, පරිගණක මුරපද හා රාජකාරී හැඳුනුම්පත ආදිය ස්ථානමාරු නියෝගය හිඳුන්මක වන දිනට ප්‍රමාණවත් කාලයකට පෙරානුව භාර ගැනීමට අවශ්‍ය විධිවාන යෙදීමට දෙපාර්තමේන්තු ප්‍රධානීයා හෝ ආයතන ප්‍රධානීයා හිඳු කළ යුතු වන්නේය. එසේම තමන් භාරයේ ඇති එවැනි සියලු දැ යට් පරිදි භාරදීම සඳහා අවශ්‍ය විධිවාන තම ප්‍රධානීයා හා සාකච්ඡා කර සලසා ගැනීම වාර්ෂික ස්ථාන මාරු නියෝග ලද නිලධාරියාගේ ද වගකීම වන්නේය.

206. වාර්ෂික ස්ථානමාරු නියෝගයක් මත නියමිත පරිදි යුතුව සේවා ස්ථානයෙන් නිදහස් කරන ලද නමුත් නියමිත පරිදි නව සේවා ස්ථානය වෙත රාජකාරී සඳහා වාර්තා නොකර සිටින නිලධාරියෙකු සිය කැමැත්තෙන් තනතුර අතහැර ගියා සේ සළකා මෙම කාර්ය පරිපාලක රීති සංග්‍රහයේ XV වැනි පරිවිශේෂය ප්‍රකාරව කටයුතු කිරීම අදාළ පරිදි නව දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ හෝ නව ආයතන ප්‍රධානීයාගේ වගකීම වන්නේය.

සේවා අවශ්‍යතා මත කරන ස්ථාන මාරු

207. සේවා අවශ්‍යතා පදනම් කොට ගෙන පහත සඳහන් කුමන හෝ ජේතුවක් මත බලය අභිනියෝජිත බලධාරියා විසින් පළාත් සහා රාජු සේවයේ නිලධාරියෙකු ස්ථාන මාරු කළ හැකි වන්නේය.

- (i) පළාත් සහා රාජු සේවයේ නිලධාරියෙකුගේ සේවය මූහු ගේ වර්තමාන සේවා ස්ථානයට තවදුරටත් අවශ්‍ය නොවන විටක ;
- (ii) වෙනත් සේවා ස්ථානයක රාජකාරී අවශ්‍යතා සපුරාලීම සඳහා නිලධාරියෙකු අවශ්‍යවේ ඇති විටක හෝ අදාළ නිලධාරියාම අවශ්‍ය වන විටක ;
- (iii) පළාත් සහා රාජු සේවයේ කිසියම් නිලධාරියෙකු මූහු සේවයේ නියුතුව සිටින ස්ථානයේ සේවයේ යෙදීම පරිපාලන හෝ මත තව දුරටත් තුළුදු වන විටක.

208. සේවා අවශ්‍යතා මත පළාත් සහා රාජු සේවයේ නිලධාරියෙකු ස්ථාන මාරු කිරීමට පෙර සත්‍ය ඉහත 207 වැනි වගන්තියෙහි දක්වා ඇති අවශ්‍යතාවන් මතුව අති බවටත්, එම ස්ථානගත කිරීම මිශ්‍ර වාර්ෂික ස්ථාන මාරු කිරීම සිදු කරන අවස්ථාව දක්වා ප්‍රමාද කිරීමට හැකියාවක් නොමැති බවටත්, බලය අභිනියෝජිත බලධාරියා පුද්ගලිකම සැකීමකට පත්විය යුතු වන්නේය.

209. මතුව ඇති සේවා අවශ්‍යතාවයෙහි ස්වභාවය අනුව කෙටි කළදීමක් සහිතව ව්‍යවද පළාත් සහා රාජු සේවයේ නිලධාරියෙකු ස්ථාන මාරු කිරීමට බලය අභිනියෝජිත බලධාරියාට හැකි වන්නේය.

210. සේවා අවශ්‍යතාවය මත පළාත් සහා රාජු සේවයේ නිලධාරියෙකු ස්ථානමාරු කිරීමට පාදක වූ සියලු කරුණු ඉතා පැහැදිලිව අදාළ ලිපි ගොනුවෙහි සටහන් කර තැබීමට බලය අභිනියෝජිත බලධාරියා හිඳු කළ යුතු වන්නේය. තවද බලය අභිනියෝජිත බලධාරියා විසින් එම කරුණු පළාත් සහා රාජු සේවයේ අදාළ නිලධාරියා වෙත ලිඛිතව දැනුම් දිය යුතු වන්නේය.

විනය හේතු මත කරන ස්ථාන මාරු

211. පහත සඳහන් අවස්ථාවන්හිදී කිසිදු කළ දීමක් නොකර ව්‍යවද, පළාත් සහා රාජු සේවයේ නිලධාරියෙකු විනය හේතුමත බලය අභිනියෝජිත බලධාරියා විසින් ස්ථාන මාරු කළ හැකි වන්නේය. තවද බලය අභිනියෝජිත බලධාරියා විසින් එම කරුණු පළාත් සහා රාජු සේවයේ අදාළ නිලධාරියා වෙත ලිඛිතව දැනුම් දිය යුතු වන්නේය.

- (i) පළාත් සහා රාජු සේවයේ අදාළ නිලධාරියාට එරෙහිව පවත්වන ලද විධිමත් විනය පරික්ෂණයක ප්‍රතිථිලයක් වශයෙන් දඩුවමක් ලෙස ස්ථාන මාරු කිරීමක් සහිත විනය නියෝගයක් නිකුත් කර ඇති විට ;
- (ii) මූලික විමර්ශනයක් පැවැත්වීමෙන් පසු අනාවරණය වී ඇති කරුණු මත යම් නිලධාරියෙකුගේ වැඩ තහනම් නොකරන්නේ ව්‍යවද, එම නිලධාරියා එම සේවා ස්ථානයේ තව දුරටත් සේවයේ යෙදීම නොකළ යුතු ඇති විටක, ;
- (iii) මූලික විමර්ශනයක් ආරම්භ කිරීමට පෙරානුව හෝ මූලික විමර්ශනයක් පවත්වාගෙන යන අතරතුර හෝ අනාවරණය වී ඇති කරුණු මත හෝ උද්දේශක අති තත්ත්වයක් මත හෝ කිසියම් නිලධාරියෙකු තවදුරටත් මූහුගේ තනතුරෙහි හෝ අදාළ සේවා ස්ථානයේ හෝ සේවයේ යෙදීම මූලික විමර්ශනයට බාධාවක් විය හැකියයි අදහස් කරන විටක,

නිලධාරින්ගේ ඉල්ලීම මත කරන අනෙකානා ස්ථානමාරු

212. පළාත් සහා රාජු සේවයේ නිලධාරින් දෙදෙනෙකු හෝ රට වැඩි සංඛ්‍යාවක් හෝ එක්ව අනෙකානා ස්ථාන මාරු සඳහා කරන ස්ථාන මාරු ඉල්ලීම පහත සඳහන් අවශ්‍යතාවයන්ට යටත්ව පිළිගෙන ස්ථාන මාරු නියෝග නිකුත් කිරීමට බලය අභිනියෝජිත බලධාරියා විසින් හිඳු කළ හැකි වන්නේය.

- (i) අදාළ නිලධාරීන් එකම සේවයක හා ග්‍රේණියක හෝ සමාන තනතුරු වල සේවයේ නියුත්ත අය වීම ;
- (ii) අදාළ නිලධාරීන්ගේ ඉල්ලීම සඳහා අදාළ පරිදි අදාළ ආයතන ප්‍රධානීන්ගේ හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ එකත්වය ලැබ තිබේ ;
- (iii) අදාළ නිලධාරීන් අතුරෙන් කිසියම් නිලධාරියෙකු මූල්‍ය සේවය කරමින් සිටින සේවා ස්ථානයට විනය හේතුමත ස්ථාන මාරු කරනු ලදව විනය නියෝගයෙහි සඳහන් දැඩුවම් කාල සීමාව සම්පූර්ණ නොකරන ලද අයෙකු නොවේ ;
- (iv) අදාළ නිලධාරීන් සියල් දෙනාම තමන් දැනට සේවය කරමින් සිටින සේවා ස්ථානවල අවම වශයෙන් අවුරුදු දෙකක වත් කාල සීමාවක් සේවය කර තිබේ.

#### ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමෙන් පසු ගත යුතු පියවර

213. කිසියම් නිලධාරියෙකු ස්ථාන මාරුවේ ගොස් දෙසතියක් ඇතුළත එම නිලධාරියා සම්බන්ධ පහත සඳහන් ලියවිලි නිලධාරියාගේ නව ආයතන ප්‍රධානියා හෝ වෙත විධිමත්ව යැවීම් පූර්ව දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ හෝ පූර්ව ආයතන ප්‍රධානියාගේ වගකීම වන්නේය.

- (i) යාවත්කාලීන කරන ලද වර්යා සටහන සහිත යාවත්කාලීන කරන ලද පෙළදැලික ලිපි ගොනුව ;
- (ii) නිලධාරියාගේ අවසන් වැටුප් වර්ධකය ලබාදුන් දිනයේ සිට ස්ථානමාරු නියෝගය ක්‍රියාත්මක වන දිනය දක්වා කාල පරිවිශේදය සඳහා රළුග වැටුප් වර්ධකය ලබා දීම පිළිබඳ මත ලිඛිත නිරදේශය ;
- (iii) නිලධාරියාගේ කාර්ය සාධන අගැයීම් වාර්තාව ;
- (iv) නිලධාරියාගේ නිවාඩු විස්තර වාර්තාව ;
- (v) නිලධාරියා විසින් ලබාගත් නිවාඩු දුම්රිය බලපත්‍ර පිළිබඳ වාර්තාව ;
- (vi) නිලධාරියාගේ වැටුප් විස්තර වාර්තාව ;
- (vii) නිලධාරියාගේ ණය යෙළු වාර්තාව ;
- (viii) නිලධාරියාගේ සේවා කාලය තුළ සිදු කරන ලද සියලු විදේශ ගමන් පිළිබඳ වාර්තාව ;
- (ix) නිලධාරියා සහභාගී වූ අධ්‍යයන පාඨමාලා, වැඩමුළු හා විවිධ සම්මන්ත්‍රණ ආදිය පිළිබඳ වාර්තාව ;
- (x) අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් නියම කර ඇති විටක එම නිලධාරියා පිළිබඳව සකස් කරන ලද වාර්තාව ;
- (xi) නිලධාරියාට සම්බන්ධ වෙනත් වැදගත් ලිපි ලේඛන.

#### XIX වැනි පරිවිශේදය

##### පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියන් සම්බන්ධයෙන් ලේඛන හා වාර්තා සකස් කිරීම

214. බලය අහිනියෝගීත සැම බලධාරියෙක් ම, සැම දෙපාර්තමේන්තු ප්‍රධානීයෙක්ම හා සැම ආයතන ප්‍රධානීයෙක්ම තමන්ගේ විෂය පරියට ඇතුළත් වන සියලුම පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරීන් පිළිබඳව අදාළ සියල් තොරතුරු ඇතුළත් පහත සඳහන් ලේඛන තයට අදාළ පරිඹිඡ්‍රේ ප්‍රකාරව අඛණ්ඩව හා යාවත්කාලීනව පවත්වා ගත යුතු වන්නේය.

##### පවත්වාගත යුතු ලේඛන

##### පරිඹිඡ්‍රේ

- |                                                                           |          |
|---------------------------------------------------------------------------|----------|
| (i) පත්කිරීම් හා උසස් කිරීම් සම්බන්ධ ලේඛනය                                | - අංක 15 |
| (ii) සේවයෙන් පහකළ නිලධාරියන් සම්බන්ධ ලේඛනය                                | - අංක 16 |
| (iii) සේවයෙන් ඉල්ලා අස්ථ්‍ය නිලධාරීන් සම්බන්ධ ලේඛනය                       | - අංක 17 |
| (iv) තනතුර අත්‍යුත් දිය නිලධාරීන් සම්බන්ධ ලේඛනය                           | - අංක 18 |
| (v) වැඩ තහනම් කර ඇති හා අනිවාර්ය නිවාඩු ගන්වා ඇති නිලධාරීන් සම්බන්ධ ලේඛනය | - අංක 19 |
| (vi) විශ්‍රාම ගන්වනු ලැබූ නිලධාරීන් සම්බන්ධ ලේඛනය                         | - අංක 20 |

215. ඉහත 214 වගන්තියේ සඳහන් පරිදි පවත්වා ගෙන යනු ලබන ලේඛනයන්හි ඇතුළත් දත්ත වල සංඛ්‍යාත්මක සාරාංශයක් අංක 21 පරිඹිඡ්‍රේ ප්‍රකාරව අර්ථ වාර්ෂිකව පලාත් ප්‍රධාන ලේඛන් වෙත ඉදිරිපත් කිරීමට අදාළ පරිදි බලය අහිනියෝගීත බලධාරීන් ක්‍රියා කළ යුතු වන්නේය. ඒ අනුව සැම වර්ෂයක්ම ජුනි මස 30 වන දිනට අදාළ දත්ත ජුලි මස 20 වන දිනට පෙරද, දෙසැම්බර මස 31 වන දිනට අදාළ දත්ත ජනවාරි මස 20 වන දිනට පෙරද පලාත් ප්‍රධාන ලේඛනවරයා වෙත ලැබේය යුතු වන්නේය.

216. පලාත් සහාවේ සැම කාර්යාලයකම සේවයේ නියැලෙස සම්ස්ක කාර්ය මණ්ඩලය පිළිබඳ ලේඛනයක් අංක 22 පරිඹිඡ්‍රේ ප්‍රකාරව අඛණ්ඩව හා යාවත්කාලීනව පවත්වාගෙන යාමට සැම කාර්යාල ප්‍රධානීයෙක්ම ක්‍රියා කළ යුතු වන්නේය.

217. තමන් විසින් පත් කරනු ලබන ඒ ඒ නිලධාර ගණයන්ට අදාළ ජේජ්‍යෙකා ලේඛන පවත්වාගෙන යාමට අදාළ පරිදි බලය අහිනියෝජිත බලධාරීන් ස්ථියා කළ යුතු වන්නේය. එසේම එම වාර්තා අර්ථ වාර්ෂිකව යාචන්කාලීන කළ යුතු වන්නේ ය.

218. කාර්ය සාධන ඇගයීමකට ලක් කිරීමට යටත් වන ස්ථීර පත්වීම් දරන පළාත් සහා රාජ්‍ය සේවයේ සැම නිලධාරියෙකු විසින්ම තම කාර්ය සාධන ඇගයීම් පත්‍රිකාවේ තමන් විසින් සම්පූර්ණ කළ යුතු කොටස නිසි පරිදි සම්පූර්ණ කර නියමිත දිනයේදී තම ආයතන ප්‍රධානියා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත කාර්ය සාධන ඇගයීම් සඳහා ඉදිරිපත් කළ යුතු වන්නේය. එම ආකෘති පත්‍රය තමන් වෙත ලද පසු අදාළ නිලධාරීන්ගේ කාර්ය සාධනය යටා පරිදි ඇගයීමට කටයුතු කිරීම දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ හෝ ආයතන ප්‍රධානියාගේ හෝ වගකීම වන්නේය.

## XX වැනි පරිවිණ්දය

### උසස් කිරීම හා ස්ථාන මාරු තීරණ වලට එරෙහි අහියාවන සම්බන්ධ ස්ථියා පරිපාලනය

219. (අ) 1987 අංක 42 දරන පළාත් සහා පනතේ 32 (1) වගන්තිය හා 32(3) වගන්තිය ප්‍රකාරව වෙනත් යම් නීතියක විධිවිධානවලට යටත්ව බස්නාහිර පළාතේ පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරීන් උසස් කිරීම හා ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් වූ ස්වකිය බලතල කළින් කළ මෙම පළාතේ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව පවරා දෙනු ලැබිය හැකිකේය.

(ආ) 1990 අංක 28 දරන පළාත් සහා (සංගෝධන) පනතේ 4 වන වගන්තිය අනුව පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත පැවරී ඇති බලතල පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත හෝ යම් නිලධාරියෙකු වෙත පවරා දෙනු ලැබිය හැකිකේය.

එම බලය අහිනියෝජිතනය කරන ලද බලතල යටතේ බලය අහිනියෝජිත බලධාරියෙකු විසින් කරන ලද උසස් කිරීමේ හෝ ස්ථානමාරු කිරීමේ නියමයකින් අතැපියට පත් යම් නිලධාරියෙකු විසින් එම නියමයට එරෙහිව පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත හෝ අදාළ බලධාරියා වෙත අහියාවනයක් කළ යුතු තැක්කේය.

220. උසස් කිරීමක් හෝ ස්ථානමාරු කිරීමක් හෝ පිළිබඳව දෙන ලද නියමයකට කිසියම් නිලධාරියෙකු විසින් අදාළ බලධාරියා වෙත අහියාවනයක් ඉදිරිපත් කරන්නේ නම් එම අහියාවනය අංක 23 පරිඹුෂිය ප්‍රකාරව පමණක් ඉදිරිපත් කළ යුතු වන්නේය. තවද තමන් විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු තහවුරු කිරීමට අදාළ ලියවිල් වල සහතික කළ පිටපත් එම අහියාවනය සමඟ ඉදිරිපත් කිරීමටද මහු ස්ථියා කළ යුත්තේය.

221. පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකු විසින් පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත අහියාවනයක් ඉදිරිපත් කළ යුතු වන්නේ බලය අහිනියෝජිත බලධාරියා මතින් වන අතර, එම අහියාවනයේ පිටපතක් අදාළ පරිදි තම ආයතන ප්‍රධානියා, දෙපාර්තමේන්තු ප්‍රධානියා, අවස්ථාවේවිත පරිදි අමාත්‍යාංශයේ ලේකම් වෙතද, යොමු කළ යුතු වන්නේය. තමන් වෙත ඉදිරිපත් වන අහියාවනය අප්‍රමාදවම තම නිරික්ෂණ සහිතව පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත යොමු කිරීම, බලය අහිනියෝජිත බලධාරියාගේ වගකීම වන්නේ ය. නිලධාරියාට තම කැමැත්ත පරිදි අහියාවනයේ ප්‍රගමන පිටපතක් සාපුරුවම පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත ඉදිරිපත් කළ හැකිකේය.

222. තමන් පළාත් සහා රාජ්‍ය ස්වයේ නියැලි සිටි කාලය තුළදී ලැබිය යුතුව තිබු උසස්වීමක් සම්බන්ධයෙන් වන නියමයක් තමන් විශ්‍රාම ලැබූ පසු ආදල බලය අහිනියෝජිත බලධාරියා විසින් කර ඇති වික්‍රීදි අහියාවනයක් ඉදිරිපත් කරනු ලබන විශ්‍රාමික නිලධාරියෙකු එම අහියාවනය සාපුරුවම පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත ඉදිරිපත් කළ යුතු වන්නේය. එතකුද වුවත් එම අහියාවනයෙහි පිටපතක් ඔහුගේ ප්‍රධානියා හෝ ප්‍රධානියා වෙත ප්‍රධානියා වෙත යැවිය යුතු වන්නේය.

223. බලය අහිනියෝජිත බලධාරියෙකු විසින් කරන ලද උසස් කිරීමේ නියමයකට එරෙහිව ඉදිරිපත් කරනු ලබන අහියාවනයක් එම ප්‍රශ්නගත නියමය කරන ලද දින සිට දින 30 ක් ඇතුළත අදාළ නිලධාරියා විසින් ඉදිරිපත් කළ යුතු අතර, බලය අහිනියෝජිත බලධාරියෙකු විසින් කරන ලද ස්ථාන මාරු කිරීමේ නියමය නියැලි කාලය තුළදී ඉදිරිපත් තොවන අහියාවනයක් එම ස්ථාන මාරු කිරීමේ නියමය ලද නිලධාරියා වෙත ලද දින සිට දින 14 ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු වන්නේය. නියිත කාලය තුළදී ඉදිරිපත් තොවන අහියාවනා බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත ආදල අහියාවන බලධාරියා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය යුත්තේය.

224. පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත යොමු කිරීම සඳහා බලධාරියා විසින් බාර දෙනු ලබන අහියාවනය අදාළ සියලු ලිපි ගොනු, ලිපි ලේඛන හා වාර්තා අදියද, රට අදාළ තම නිරික්ෂණද, නිර්දේශ සහිතව එම අහියාවනය ලැබූ දින 15 ක් ඇතුළත පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ ලේකම් වෙත ඉදිරිපත් කිරීමට අදාළ ආයතන ප්‍රධානියා, දෙපාර්තමේන්තු ප්‍රධානියා, පත් කිරීම් බලධාරියා හා අමාත්‍යාංශ ලේකම් විවිධ වැවලා ගත යුතු වන්නේය. එතකුද වුවත් xviii වැනි පරිවිණ්දයේ සඳහන් වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධ අහියාවනා අදාළ ලිපි ගොනු, ලිපි ලේඛන, වාර්තා, නිරික්ෂණ හා නිර්දේශ සහිත දෙසැම්බර් මස 01 දිනට ප්‍රථම පළාත් ප්‍රධාන ලේකම් විවිධ වැවලා ගත යුතු වන්නේය.

225. මෙම පරිචේෂ්දයෙහි සඳහන් නියමයන්ට අනුගතව තම අභියාචනා ඉදිරිපත් කිරීම සැම නිලධාරියෙකුගේම වගකීම වන අතර, එට පටහැනිව ඉදිරිපත් කරනු ලබන අභියාචනා බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව හෝ අදාළ තත්ත්වයාචනා බලධාරියා විසින් මෙන්ම, පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් ද සලකා බලනු නොලබන්නේය.

226. ඉහත 224 වගන්තියෙහි සඳහන් ලියවිලි ලැබේ දින 45 ක් ඇතුළත උසස් කිරීමේ නියමකට එරෙහිව නිලධාරියෙකු විසින් ඉදිරිපත් කරනු ලබන අභියාචනයක් සම්බන්ධයෙන් තීරණයක් බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව හෝ අදාළ අභියාචනා බලධාරියා විසින් ගනු ලබනු ඇත්තේ ය. ඉහත 224 වගන්තියෙහි සඳහන් ලියවිලි ලැබේ දින 15ක් ඇතුළත ස්ථාන මාරු කිරීමේ නියමයකට එරෙහිව නිලධාරියෙකු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අභියාචනයක් සම්බන්ධයෙන් තීරණයන් පළාත් පළාන ලේකම් වරයා විසින් ගනු ඇත්තේය.

227. ඉහත සඳහන් පරිදි ඉදිරිපත් කර ඇති අභියාචනයක් සම්බන්ධයෙන් වන කොමිෂන් සහාවේ තීරණය සෘජුවම අභියාචන වෙත ලියාපදිංචි තැපැලෙන් දන්වනු ලබන අතර, එහි පිටපත් අදාළ පරිදි බලය අභිනියෝග්ත බලධාරයා දෙපාර්තමේන්තු ප්‍රධානීයා හා ආයතන ප්‍රධානීයා වෙත දන්වා යවනු ලබන්නේය.

228. පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ තීරණයකින් හෝ නියෝගයකින් අන්ත්‍රීයට පත්වන නිලධාරියෙකුට තීරණය අභියාචන වෙත ලැබේ දෙසතියක් ඇතුළත පළාත් ආණ්ඩුකාරවරයා වෙත අභියාචනය කළ හැකිකේය.

## XXI වැනි පරිචේෂ්දය

### සන්නිවේදන මාර්ග

229. සැම බලය අභිනියෝග්ත බලධාරියෙකුටම එම බලතල වලට අදාළ කරුණු සම්බන්ධයෙන් පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව සම්මත තම අන්ත්සනින් සෘජුවම ලිපි ගනු දෙනු කළ හැකි වන්නේය.

230. මෙම කාර්ය පරිපාලික රිතින්හි වෙනත් ආකාරයකට දක්වා ඇති අවස්ථාවලදී හැර අන් සැම අවස්ථාවකදීම නිලධාරියෙකු පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත ලිපි ඉදිරිපත් කළ යුත්තේ අදාළ ආයතන ප්‍රධානීයා, දෙපාර්තමේන්තු ප්‍රධානීයා, පළාත් අමාත්‍යාංශ ලේකම්වරයා මගින් පමණක් වන්නේය.

231. පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත ඉදිරිපත් කරනු ලබන සැම ලිපියක්ම පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ ලේකම්වරයා වෙත පමණක් යොමු කළ යුතු වන්නේය.

## XXII වැනි පරිචේෂ්දය

### අර්ථ තිරුපත්

232. පද සම්බන්ධයෙන් අන්ත්‍රීයක් අවශ්‍ය වූවහොත් මිස මෙම පරිපාලික රිතින්හි

- (i) "ආණ්ඩුකුම වූවස්ථාව" යන්නෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකුම වූවස්ථාව අදහස් කෙරේ ;
- (ii) "පුරවැසියා" යන්නෙන් ආණ්ඩුකුම වූවස්ථාවෙහි අර්ථතිරුපිත පරිදි ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් අදහස් කෙරේ ;
- (iii) "ආණ්ඩුකාරවරයා" යන්නෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා අදහස් කෙරේ ;
- (vi) "කොමිෂන් සහාව" යන්නෙන් 1987 අංක 42 දරන පළාත් සහා පනතේ විධිවිධානයන් යටතේ පිහිටුවනු ලැබ ඇති බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව අදහස් කෙරේ ;
- (v) "බලය අභිනියෝග්ත බලධාරයා" යන්නෙන් පළාත් සහා පනතේ 32 (1) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇති බලතල අභිනියෝග්තය කරනු ලැබ 1987 අංක 42 දරන පළාත් සහා පනතේ 32 වගන්තිය හා 1990 අංක 28 දරන පළාත් සහා (සංයෝගිතා) පනත මගින් බලය අභිනියෝග්ත බලධාරයා අදහස් කෙරේ ;
- (vi) "ප්‍රධාන ලේකම්" යන්නෙන් 1987 අංක 42 දරන පළාත් සහා පනතේ විධිවිධාන යටත් පත්කර ඇති බස්නාහිර පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් අදහස් කෙරේ ;

- (vii) "අමාත්‍යාංශ ලේකම් වරයා" යන්නෙන් බස්නාහිර පලාතේ පලාත් අමාත්‍යාංශ ලේකම්වරුන් අදහස් කෙරේ ;
- (viii) "දෙපාර්තමේන්තු ප්‍රධානීය" යන්නෙන් බස්නාහිර පලාතේ පලාත් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීය අදහස් කරන ආතර අවශ්‍ය අවස්ථාවලදී ප්‍රධාන ලේකම්, බස්නාහිර පලාත් ආණ්ඩුකාර ලේකම්, බස්නාහිර පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ ලේකම්, පලාත් සහා අමාත්‍යාංශ ලේකම්වරුන් හා බස්නාහිර පලාත් සහාවේ සහා ලේකම් ද දෙපාර්තමේන්තු ප්‍රධානීය යනුවෙන් අදහස් කෙරේ ;
- (ix) "පත් කිරීම් බලධාරියා" යන්නෙන් බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකු පත් කිරීමට, උසස් කිරීමට හා ස්ථාන මාරු කිරීමට බලය ලැබූ බස්නාහිර පලාත් ආණ්ඩුකාරවයාද, 1987 අංක 42 දරන පලාත් සහා පනතේ විධිවිධාන ප්‍රකාරව බස්නාහිර පලාතේ ආණ්ඩුකාරවරයා විසින් බලය පවරනු ලැබූ බලධාරියා ද, 1990 අංක 28 දරන පලාත් සහා (සංශෝධන) පනත යටතේ බලය පවරනු ලැබූ බලධාරියාද අදහස් කෙරේ ;
- (x) "විනය බලධාරියා" යන්නෙන් බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරින් සේවයෙන් පහ කිරීම හා මුළුන්ගේ විනය පාලනයට බලය පැවරී ඇති, බලය අහිනියෝගීත බලධාරියෙකු අදහස් කෙරේ. බස්නාහිර පලාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ විනය බලධාරියා බස්නාහිර පලාත් ආණ්ඩුකාරවරයා ද, බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහා කාර්යාලයේ නිලධාරින්ගේ විනය බලධාරියා බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ ලේකම් ද, බස්නාහිර පලාත් සහාවේ සහා ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ විනය බලධාරියා සහා ලේකම්ද වේ ;
- (xi) "පරිපාලන බලධාරියා" යන්නෙන් 1987 අංක 42 දරන පලාත් සහා පනතේ විධිවිධාන ප්‍රකාරව පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා නිසි පරිදි නම් කරන ලද පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙක් අදහස් කෙරේ ;
- (xii) "ආයතන අධ්‍යක්ෂ" යන්නෙන් බස්නාහිර පලාත් ආණ්ඩුකාරවරයා අදහස් කෙරේ ;
- (xiii) "පලාත් සහාව" යන්නෙන් බස්නාහිර පලාතේ පලාත් සහාව අදහස් කෙරේ ;
- (xiv) "පලාත් සහා රාජ්‍ය සේවය" යන්නෙන් බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවය අදහස් කෙරේ ;
- (xv) "පලාත් සහාව රාජ්‍ය සේවයේ නිලධාරියා" යන්නෙන් බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකු අදහස් කෙරේ ;
- (xvi) "මාණ්ඩලික නිලධාරියා" යන්නෙන් රාජ්‍ය පරිපාලන ව්‍යුත්ලේඛ අංක 6/2006හි II වගන්තිය මගින් මාණ්ඩලික නිලධාරියෙකු ලෙස නිර්වචනය කර ඇති නිලධාරියෙක් කෙරේ ;
- (xvii) "ක්ෂේත්‍ර නිලධාරියා" යන්නෙන් ප්‍රධාන වශයෙන්ම වැඩ බිම් වල කටයුතු පැවරී ඇති එක් විශේෂ ස්ථානයකට සීමා නොවන, ක්ෂේත්‍රයට නිනිපතා යා යුතු පරීක්ෂණ හා එරිකා සිදු කිරීම අවශ්‍ය වන්නා වූ, රාජකාරී ස්වභාවය අනුව ක්ෂේත්‍ර රාජකාරී වලට සම්බන්ධ වන හා තම වගකීම් එක් නියුතික ස්ථානයකට හෝ කාර්යාලයකට සීමා නොවන බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙක් අදහස් කෙරේ ;
- (xviii) "ආදේශකයා" යන්නෙන් ස්ථීරව තනතුර දරන නිලධාරියෙකු රාජකාරීය සඳහා පැමිණ නොමැති විටක එම නිලධාරියා රාජකාරීය සඳහා පැමිණෙන තෙක් හෝ එම තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා වෙනත් වැඩ පිළිවෙළක් යොදන තෙක් එක් රාජකාරී ඉටු කර ගැනීම සඳහා තාවකාලිකව යොදා ගනු ලබන තැනැත්තෙකු අදහස් කෙරේ .;
- (xix) "අනියම් සේවකයා" යන්නෙන් බස්නාහිර පලාත් සහාවේ දෙපාර්තමේන්තුවක හෝ බස්නාහිර පලාතේ සහාවේ ආයතනයක හෝ ප්‍රධානීය විසින් අන්තේක්ෂීත ලෙස පැන නැගුණු අවශ්‍යතාවයන් හෝ දින කිහිපයක් තුළ පැන නැගිය හැකි අවශ්‍යතාවයන් හෝ සැම වර්ෂයකම කාලීන වගයෙන් මත වන අවශ්‍යතාවක් හෝ ඉටු කරවා ගනු පිළිස තාවකාලිකව යොදා ගනු ලබන තැනැත්තෙකු අදහස් කෙරේ.
- (xx) "සේවා මුක්ත හටයා" යන්නෙන් විනයානුකුල හේතුන් මත නොව විශ්‍රාම ගැන්වීමෙන් හෝ ස්වකිය සේවා කාලය අවසන් කිරීමෙන් හෝ සන්නද්ධ සේවාවකින් ගෞරවාන්විත ලෙස ඉටත් වූ නිලධාරියෙක් හෝ සෙසු නිලධාරියෙක් හෝ අදහස් කෙරේ.

- (xxi) "දිප ව්‍යාප්ත සේවාවන්" යන්නෙන් අංක 1295/26 හා 2003 ජූලි 02 දිනැති රඟයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත සේවා හා නිශ්චිලධාරියා විසින් කළුන් කළට හඳුනා ගනු ලබන වෙනත් කුමන හෝ සේවයක් අදහස් කෙරේ.
- (xxii) "ඒකාබද්ධ සේවය" යන්නෙන් බස්නාහිර පළාතේ සහායේ, පළාත් සහා රාජ්‍ය කළමනාකරන සහකාර සේවය, ප්‍රස්ථකාලයාධිපති සේවය, හාංසා පරිවර්තන සේවය, රියුරු සේවය හා කාර්යාල කාර්ය සේවක සේවය හා නිසි බලධාරියා විසින් ඒකාබද්ධ සේවයට අයත් ලෙස කළුන් කළට හඳුනා ගනු ලබන වෙනත් කුමන හෝ සේවාවක් අදහස් කෙරේ.
- (xxiii) "බද්ධ ගැනීමේ පරිපාටිය" යන්නෙන් බස්නාහිර පළාතේ සහා රාජ්‍ය සේවයෙහි යම් තනතුරකට හෝ පන්තියකට හෝ ග්‍රෑන්යකට හෝ නිශ්චිලධාරින් බද්ධ ගැනීමට, එම නිශ්චිලරයන් උසස් කිරීමට, රට ආනුශාංගික අනෙකුත් කරුණු සඳහා, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් අනුමත කරන ලද විධිමත් බද්ධ ගැනීමේ පරිපාටිය අදහස් කෙරේ.
- (xxiv) "සේවා ව්‍යවස්ථාව" යන්නෙන් බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා විසින් සේවාවක් ලෙස පිළිගන්නා ලද කිසියම් සේවාවකට අයත් පන්ති හෝ ග්‍රෑන් හෝ තනතුරු හෝ සඳහා බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවයේ නිශ්චිලාත් පත් කිරීමට එම නිශ්චිලධාරින් උසස් කිරීමට හා රට ආනුශාංගික අනෙකුත් කරුණු සඳහා, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් විධිමත් පරිදි අනුමත කරන ලද සේවා ව්‍යවස්ථාවන් අදහස් කෙරේ.
- (xxv) "පත් කිරීම" යන්නෙන් දැනට බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවයේ නියුක්තව තොමැති තැනැත්තෙකුට ස්ථිර කිරීමට යටත්ව හෝ යටත් තොමැති බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවයෙහි වැටුප් සහිත යම්කිනි තනතුරක් ප්‍රධානය කිරීම හෝ දැනටමත් බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවයෙහි නියුක්තව සිටින තැනැත්තෙකුට වැටුප් වැඩි මීක් සහිතව හෝ ඔහුගේ සේවා තනත්වයේ වෙනසක් සහිතව හෝ කරනු ලබන පත් කිරීමක්, උසස් කිරීමක් හෝ ස්ථාන මාරු කිරීමක් හෝ අදහස් කෙරේ.
- (xxvi) "උසස් කිරීම" යන්නෙන් බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවයේ තනතුරක් දරන නිශ්චිලයෙකු අනුමත සේවා ව්‍යවස්ථාවකට හෝ බද්ධ ගැනීමේ පරිපාටියකට හෝ අනුව ඔහු දැමීම් සිටින තනතුරට හෝ ඔහු අයත් වන්නා වූ පන්තියට හෝ ග්‍රෑන්යට හෝ වඩා ඉහළ තනතුරකට හෝ පන්තියකට හෝ ග්‍රෑන්යකට හෝ පත් කිරීම අදහස් කෙරේ.
- (xxvii) "ස්ථාන මාරු කිරීම" යන්නෙන් බලය අහිනියෝගිත බලධාරයෙක් විසින් හෝ තම අහිමතය මත හෝ විනය කරුණක් හේතු කොට ගෙන හෝ වාර්ෂිකව ස්ථාන මාරු කම්මුවක යෝජනා මත හෝ වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචනය කම්මුවක නිරදේශ මත හෝ නිශ්චිලධාරින්ගේ ඉල්ලීම මත හෝ සේවා අවශ්‍යතාවය මත හෝ උසස් කිරීමක් කරන කොට ගෙන වෙනත් තනතුරකට පත් කිරීම මත හෝ බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවයේ නිශ්චිලයෙකු බස්නාහිර පළාතේ කිසියම් සේවා ස්ථානයක හෝ ආයතනයක හෝ සිට තවත් සේවා ස්ථානයකට හෝ ආයතනයකට ස්ථාන මාරු කර යැවීම අදහස් කෙරේ.
- (xxviii) "කොන්ත්‍රාත් පදනම්න් පත් කිරීම" යන්නෙන් යම් තැනැත්තෙක් නිශ්චිත කොන්දේසි සහිතව නිශ්චිත කාල පරිව්‍යේදයක් සඳහා බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවයේ තනතුරකට පත් කිරීම අදහස් කෙරේ.
- (xxix) "නැවත සේවයෙහි පිහිටුවීම" යන්නෙන් වැඩ තහනම් කර ඇති හෝ සේවයෙන් පහ කර ඇති හෝ පරිවාස පන්වීමක් අවසන් කර ඇති හෝ තනතුර හැර ගිය සේ සලකා ඇති හෝ තැනැත්තෙක් බස්නාහිර පළාතේ සහා රාජ්‍ය සේවයේ තනතුරක යැවීම සේවයේ පිහිටුවීම අදහස් කෙරේ.
- (xxx) "ඉහත තනත්වයේ තනතුරක්" යන්නෙන් සංසන්දනය කෙරෙන තනතුරේ ආරම්භක වැටුපට හා වැටුප් වර්ධක වටිනාකමට සමාන වූ හෝ රට වැඩි හෝ ආරම්භක වැටුපක් හෝ වැටුප් වර්ධක වටිනාකමක්ද, එම තනතුරේම උපරිම වැටුපට වඩා වැඩි උපරිම වැටුපක්ද සහිත තනතුරක් අදහස් කෙරේ. සංසන්දනය කෙරෙන තනතුරේ උපරිම වැටුපට වඩා වැඩි හෝ රට සමාන වූ හෝ ස්ථානවර වූ වැටුපක් ඇති තනතුරක්ද ඉහළ තනත්වයේ තනතුරක් ලෙස අදහස් කෙරේ.
- (xxxi) "සම තනත්වයේ තනතුරක්" යන්නෙන් සංසන්දනය කෙරෙන තනතුරෙහි ආරම්භක වැටුප හෝ වැටුප් වර්ධක වටිනාකම යටතේ පිරිසෙයින් සමාන වූ වැටුප් වර්ධක වටිනාකමක් ඇත්තාවූ ද, එම තනතුරේ උපරිම වැටුපට නොඅඩු උපරිම වැටුපක් ඇත්තාවූ ද, තනතුරක් අදහස් කෙරේ.
- (xxxii) "පහළ තනත්වයේ තනතුරක්" යන්නෙන් සංසන්දනය කෙරෙන තනතුරෙහි ආරම්භක වැටුප හෝ වැටුප් වර්ධක වටිනාකම හෝ උපරිම වැටුප හෝ යන මේ තුනෙන් එකක් හෝ අඩු ප්‍රමාණයකින් යුත් තනතුරක් අදහස් කෙරේ.

(xxxiii) "ආයතනය" යන්නෙන් 1947 අංක 16 (252 වන අධිකාරය) දරන මහා නගර සභා ආයු පනතේ විධිවිධාන ප්‍රකාරව ස්ථාපිත කරන ලද මහා නගර සභාද, 1939 අංක 61 (255 වන අධිකාරය) දරන නගර සභා ආයු පනතේ විධිවිධාන ප්‍රකාරව ස්ථාපිත කරන ලද පාදේශීය සභාද, 1987 අංක 15 දරන පාදේශීය සභා පනතේ විධිවිධාන ප්‍රකාරව ස්ථාපිත කරන ලද පාදේශීය සභාද, බස්නාහිර පලාත් සභාවේ යම් අමාත්‍යාංශයක හෝ දෙපාර්තමේන්තුවක හෝ යම් රාජකාරියක් හෝ යම් සේවාවක් ඉටු කිරීම සඳහා ආණ්ඩුවුම ව්‍යවස්ථාවකි 13 වන සංගේධනය යටතේ බස්නාහිර පලාත් සභාවේ කටයුතු පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් හා රට අදාළ කාර්යය කරුවත් ඉටු කිරීම පිළිස ස්ථාපනය කොට ඇති මාණ්ඩලික ශේෂීයේ නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යනු ලබන වෙනම ඒකකයක් අදහස් කෙරේ.

(xxxiv) "ලියවිලි" යන්නෙන් සියලුම ලිපි ගොනු, ලිපි ලේඛන, ප්‍රකාශ, වාර්තා ප්‍රකාශණ, පොත්පත්, පරිගණකගත දත්ත හා තොරතුරු හා පරිගණක මුර පද අදහස් කෙරේ.

(xxxv) "පුරුෂවාලී" තන්හි පද සම්බන්ධයෙන් අන්තර්වර්තියක් අවශ්‍ය වූවහොත් මිස ස්ත්‍රී වාලී හාවයද අදහස් කෙරේ.

(xxxvi) "ඒකවාලී" තන්හි පද සම්බන්ධයෙන් අන්තර්වර්තියක් අවශ්‍ය වූවහොත් මිස බහු වාලී හාවයද අදහස් කෙරේ.

#### පාය අතර අනනුකූලතාවක් ඇති වූ විට ක්‍රියා කළ යුතු ආකාරය

233. මෙම කාර්ය පරිපාලික රිතින්හි සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා පාය අතර යම් අනනුකූලතාවක් හෝ පරස්පරතාවක් ඇති වූවහොත් එවිට සිංහල භාෂා පායිය බල පැවැත්විය යුතු වන්නේය.

#### අන්තර්කාලීන විධිවිධාන

234. ආණ්ඩුවුම ව්‍යවස්ථාවකි 13 වන සංගේධන විධිවිධාන හා 1987 අංක 42 දරන පලාත් සභා පනතේ 32 වගන්තිය ප්‍රකාරව බස්නාහිර පලාත් සභා රාජු සේව්යේ නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම හා ස්ථාන මාරු කිරීම සම්බන්ධව බලාත්මකව පවත්නා සියලුම රිති රෙගුලාසි හා කාර්ය පරිපාලි ක්‍රියාත්මක වීම මෙම කාර්ය පරිපාලික රිති සංග්‍රහය යටතේ කරන ලද සේ සැලකෙන අතර, ඒවා අඛණ්ඩව බලාත්මක වන්නේය. එසේම ඒවා මෙම කාර්ය පරිපාලික රිති සංග්‍රහය යටතේ සම්පාදනය කරන ලද නිකුත් කරන ලද දෙන ලද හෝ කරන ලද ඒවා සේ සැලකෙන අතර අදාළ වෙනස්කම් සහිතව බලාත්මකව පවතින්නේය.

එතකුදු වූවත් මෙම රිති බලාත්මකවීම ආරම්භ වන දිනට පුරුවාසන්කව බලාත්මකව පැවති විධිවිධාන යටතේ කරන ලද හෝ නිම නොවී පවත්නා හෝ පත් කිරීම, උසස් කිරීම හා මාරු කිරීම සම්බන්ධයෙන් දෙනු ලැබූ විධිවිධානයන් හා ගනු ලැබූ සියලුම පියවර, දෙනු ලැබූ නියෝග, ගනු ලැබූ ක්‍රියාත්මක මාරු, විශ්‍රාම ගැන්වීම හා මුදා හැරීම මෙම කාර්ය පරිපාලික රිති සංග්‍රහය යටතේ කරන ලද සේ සැලකෙන අතර, ඒවා අඛණ්ඩව බලාත්මක වන්නේය. එසේම ඒවා මෙම කාර්ය පරිපාලික රිති සංග්‍රහය යටතේ සම්පාදනය කරන ලද නිකුත් කරන ලද දෙන ලද හෝ කරන ලද ඒවා සේ සැලකෙන අතර අදාළ වෙනස්කම් සහිතව බලාත්මකව පවතින්නේය.

#### පරිභේද ලේඛනය

අංකය	පරිභේදය	වගන්තිය
1.	ස්ථීර පදනම්න් තනතුරකට පත් කිරීමේ ලිපිය	53
2.	කොන්තාත් පදනම්න් තනතුරකට පත් කිරීමේ ලිපිය	53, 145
3.	පත්වීම හාර ගන්නා බව හෝ හාර නොගන්නා බව හෝ දැනුම්දෙන ලිපි	69
4.	රාජකාරියට වාර්තා කළ බව සනාථ කරන ලිපිය	72
5.	පරිවාස කාලය/වැඩිහිටි කාලය තුළදී නිලධරයන් පිළිබඳව ඉදිරිපත් කළ යුතු වාර්ෂික සම්පාදනය කරන ලද නිකුත් කරන ලද ඒවා පත්වීම් සේ සැලකෙන අතර අදාළ වෙනස්කම් සහිතව බලාත්මකව පවතින්නේය	87, 90, 91
6.	පරිවාස කාලයෙන් පසු පත්වීම් ස්ථීර නොකරන ලද නිලධරයෙකුගේ පත්වීම අවසන් කරන ලද බව දැන්වා යටත ලිපිය	86
7.	වැඩිහිටි කාලයෙන් පසු පත්වීම් ස්ථීර නොකරන ලද නිලධරයෙකුගේ පත්වීම අවසන් කරන ලද බව දැන්වා යටත ලිපිය	93
8.	කාර්යක්ෂමතා කඩුමෙන් සමත් කරන ලද බව දැනුම්දෙන ලබන ලිපිය	111
9.	කාර්යක්ෂමතා කඩුම ඉක්මවා යාමට අවශ්‍ය පුදුසුකම් සපුරාලීමට අසමත්වීම හේතුකොට ගෙන අකාර්යක්ෂමතාව මත පත්වීම අවසන් වී ඇති බැවි දැන්වා යටතු ලබන ලිපිය	116
10.	නිලධාරියෙකු විසින් තමන් බස්නාහිර පලාත් රාජු සේවයෙන් ස්ථීරව/තාවකාලීකව මුදාහරින ලෙස කරනු ලබන ඉල්ලීම	131

අංකය	පරිජිෂ්ටය	වගන්තිය
11.	රජයේ අවශ්‍යතාව මත නිලධාරියකු දැනට දරන තනතුරෙන් ජ්‍රීරව/තාවකාලිකව මුදාහරින ලෙස	131
12.	අමාත්‍යාංශ ලේකම්වරයකු විසින් කරනු ලබන ඉල්ලීම	
13.	තනතුර අතහැර ගොස් ඇති බව දන්වනු ලබන ලිපිය	160
14.	සේවා දිගුවක් ලබා ගැනීම සඳහා වන ඉල්ලීම	167 (i)
15.	යෝජිත වාර්ෂික ස්ථාන මාරුව පිළිබඳව නිලධාරියකු විසින් කරුණු දැක්වීම	198
16.	බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ පත් කිරීම් හා උසස් කිරීම් ලේඛනය	214
17.	සේවයෙන් පහ කළ නිලධාරීන් සම්බන්ධ ලේඛනය	214
18.	සේවයෙන් ඉල්ලා ඇස්ථූ නිලධාරීන් සම්බන්ධ ලේඛනය	214
19.	වැඩ තහනම් කර ඇති හා අනිවාර්ය නිවාඩු ගත්වා ඇති නිලධාරියන් සම්බන්ධ ලේඛනය	214
20.	විශ්‍රාම ගන්වනු ලැබූ නිලධාරියන් සම්බන්ධ ලේඛනය	214
21.	නිලධාරියන්ට අදාළ සංඛ්‍යාත්මක දත්ත ප්‍රධාන ලේකම් (ඒ.ඒ.) වෙත අර්ථ වාර්ෂිකව ඉදිරිපත් කිරීම	215
22.	බස්නාහිර පළාත් සහාවේ සැම කාර්යාලයකම සමස්ක කාර්ය මණ්ඩලය සම්බන්ධව පවත්වා ගත යුතු ලේඛනය	216
23.	පත් කිරීම/෋සස් කිරීම/ස්ථාන මාරු කිරීම සම්බන්ධව ඉදිරිපත් කරනු ලබන අභියාචනය	220

අංක 1 පරිජිෂ්ටය  
(53 වගන්තිය)

(ලියා පදිංචි තැපෑලෙනි)

මගේ අංකය : .....

ලිපිනය : .....

.....

දිනය : .....

..... මයා/මිය/මෙනවිය  
.....  
.....

මහත්මයාණනි/මහත්මාවෙනි/මෙනවියනි

..... දෙපාර්තමේන්තුවේ

..... තනතුරට පත් කිරීම

\* ..... දින පැවති තරග විභාගයේ ..... දින පැවති වෘත්තීය පරීක්ෂණයේ ..... දින පැවති සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත ..... දින සිට සූයාත්මක වන පරිදි ඔබ ..... දෙපාර්තමේන්තුවේ ..... තනතුරට පත් කරනු ලබන බව මෙයින් සතුවින් දන්වම්. ඒ අනුව එහින පෙව/ප.ව. ..... වෙත පැමිණ ..... හැඳුවී රාජකාරී හාර ගන්නා ලෙස මෙයින් ඔබට දැනුම් දෙනු ලැබේ. සාධාරණ හේතුවක් නොමැතිව ඉහත සඳහන් පරිදි රාජකාරියට වාර්තා කිරීමට ඔබ අපොහොසත්වුවහොත් මෙම පත්වීම අවලංගු වනු ඇත.

2. ඔබ විසින් මෙම තනතුර ජනතාව වෙනුවෙන් වන හාරයක් ලෙස දරනු ලැබේය යුතුය. එම තනතුරට අදාළ සියලු රාජකාරී හා වගකීම් මෙම දේශයේ හා එහි ජනතාවගේ යහපත වෙනුවෙන් කාර්යක්ෂමව හා අනලස්ව ඉටුකළ යුතු වේ.

3. ඔබ ශ්‍රී ලංකා ප්‍රජාත්‍යාන්ත්‍රික සමාජවාදී ජනරජයට උපරිම වශයෙන් පක්ෂපාතී විය යුතු අතර අදාළ පරිදි රාජකාරියෙහි රහස්‍යභාවය පූර්ණ වශයෙන් ආරක්ෂා කළ යුතුය.

4. ඔබ රජයේ සේවයේ නියැලු සිටින කාලය තුළදී වෙනත් ආයතනයක රැකියාවක නියැලුමට හෝ වෙනත් වෘත්තීයක නියැලුමට හෝ ඔබට හිමිකමක් නොමැත.

5. මෙම පත්‍රීම ස්ථිරය. එතකුද වුවත් ඔබ වර්ෂ තුනක පරිවාස/එක් වර්ෂයක වැඩිහිටි කාලයකට යටත් විය යුතු වේ. මෙම පත්‍රීම ලිපියෙන් බඳුනු යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කරමින්ද, යහපත් හැසිරීම තුළින්ද, කාර්යක්ෂම ලෙස සේවය කිරීම තුළින්ද බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවය සඳහා සුදුසුකු බව එම කාලය තුළදී සහාය කළ යුතුවේ. එසේම පරිවාස/වැඩිහිටි කාලය තුළදී ඔබ විසින් සම්පූර්ණ කළ යුතු මෙම පත්‍රීම ලිපියෙහි දක්වා ඇති අනෙකුත් අවශ්‍යතා සපුරාලීමටද ඔය වගබාගත යුතුය. මෙම සියලු අවශ්‍යතා යටු පරිදි සපුරාලීමට ඔබ සමත්වුවහොත් පමණක් පරිවාස/වැඩිහිටි කාලය අවසානයේ මෙම පත්‍රීම ස්ථිර කරනු ලැබේ. එසේ කිරීමට ඔබ අපොහොසත් බව පෙනී යන්නේ නම් එම කාලය තුළදී හෝ එම කාලය අවසානයේදී හෝ මෙම පත්‍රීම අවසන් කරනු ලැබේ. ඔබගේ පත්‍රීම ස්ථිර තත්ත්වයට පත් වනුයේ, එම පත්‍රීම ස්ථිර කළ බවට පත් කිරීමේ බලධාරියා විසින් විධිමත් ලිපියක් නිකුත් කිරීමෙන් පසුව පමණක් වේ. එතෙක් ඔබගේ පත්‍රීම ස්ථිර කර නොමැති සේ සැලකේ.

6. මෙම පත්‍රීම විශ්‍රාම වැටුප් සහිතය. තවද ඔබ වැන්දුම් හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට/වැන්දුම් පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය යුතුය. රජය මගින් ඒ ඒ අවස්ථාවලදී නියම කරනු ලබන ආකාරයට ඔබ විසින් ඒ සඳහා දායක මුදල් ගෙවිය යුතු වේ.

7. මෙම පත්‍රීම ..... සේවා ව්‍යවස්ථාවෙහි / ..... තනතුර සඳහා වන බද්ධා ගැනීමේ පරිපාලියෙහි දක්වා ඇති සියලු කොන්දේසි හා විධිවිධානවලට ප්‍රාග්‍රහණ වශයෙන් යටත් වේ.

8. මෙම පත්‍රීම හාරගත් දින සිට වර්ෂ ..... තුළ ඉතුළත්වීමට පෙර, රජයේ ප්‍රතිඵලක්වලට අනුරූපව දෙවන හාඡා ප්‍රවීණතාවය ලබා ගත් බව ඔබ විසින් සහාය කළ යුතුවේ. ඔබ මෙම පත්‍රීම සඳහා සුදුසුකම් සපුරාලුයේ සිංහල හාඡාවන් නම් ඔබගේ දෙවන හාඡාව වනුයේ දෙමළ හාඡාව වේ. එසේම මෙම පත්‍රීම සඳහා සුදුසුකම් සපුරාලුයේ දෙමළ හාඡාවන් නම් ඔබගේ දෙවන හාඡාව වනුයේ සිංහල හාඡාව වේ. තවද ඔබ මෙම පත්‍රීම සඳහා සුදුසුකම් සපුරාලුයේ ඉංග්‍රීසි හාඡාවන් නම් ඔබගේ අනිමතය පරිදි දෙවන හාඡාව වනුයේ සිංහල හෝ දෙමළ යන හාඡා දෙකක් එක හාඡාවක ප්‍රවීණතාව ලබා ගත යුතු වේ.

9. මෙම පත්‍රීමට හිමි වැටුප් ක්‍රමය පහත පරිදි වේ. ..... එහි ..... වැටුප් තලයේ ඔබ පිහිටිවනු ලැබේ. රජය විසින් කළින් කළට තීරණය කොට බස්නාහිර පළාත් සහාව විසින් තීරණය කරනු ලබන වෙනත් දීමනාද ඔබ හිමිවේ. කෙසේ වුවද උක්ත වැටුප් ක්‍රමයේ ..... වැටුප් තලය ඉක්මවා යාමට පර පළමු කාර්යක්ෂමතා කඩුමද ..... වැටුප් තලය ඉක්මවා යාමට පෙර දෙවන කාර්යක්ෂමතා කඩුමද, ..... වැටුප් තලය ඉක්මවා යාමට තුන්වන කාර්යක්ෂමතා කඩුමක් ඉඩම ද, සේවා ව්‍යවස්ථාවෙහි/බද්ධා ගැනීමේ පරිපාලියෙහි දැක්වෙන ආකාරයට ඔබ සමත්වීය යුතුය. අනුමත කාලය තුළදී කාර්යක්ෂමතා කඩුමක් ඉඩමවා යාමට ඔබ අපොහොසත් වූවහොත්, අකාර්යක්ෂමතාව මත ඔබගේ පත්‍රීම අවසන් කරනු ලැබේ.

10. බස්නාහිර පළාත් අණ්ඩුකාරවරයා විසින් බස්නාහිර පළාත් සහා සේවය සම්බන්ධයෙන් පනවනු ලබන සියලු රිති, රෙගුලාසි, නියෝග හා කාර්ය පිරිපාලිවලට අනුගතව ඔබ රාජකාරී වගකීම් හා යුතුකම් ඉටුකළ යුතු වේ. එසේම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හා බස්නාහිර පළාත් සහාවේ ආයතන සංග්‍රහයටද, බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවය පරිපාලික රිති සංග්‍රහයටද, රජයේ හා බස්නාහිර පළාත් සහාවේ මුදල් රෙගුලාසිවලටද, රජයේ හා බස්නාහිර පළාත් සහාවේ වෙනත් රෙගුලාසිවලටද, වකුලේල හා උපදෙස්වලටද, එවාට අදාළව වරින් වරට නිකුත් කරනු ලබන සංශෝධනවලටද ඔබ යටත් විය යුතු වේ.

11. දෙපාර්තමේන්තු ප්‍රධානීයා විසින් තීරණය කරනු ලබන ආකාරයට හා තීරණය කරනු ලබන මුදල් ප්‍රමාණයකින් රජයේ තිළධාරීන්ගේ ඇප ආදාළ පනතට අනුව බස්නාහිර පළාත් සහා නියමයන් මත ඇපයක් තැබීමට ඔබ බැඳී සිටියි.

12. සාමාන්‍ය තත්ත්වයන් යටතේ රාජකාරී දිනයන්හි බස්නාහිර පළාත් සහා බලධාරීන් විසින් නියමිත කාල සීමාවන් තුළ ඔබ රාජකාරීයෙහි නියැලිය යුතු වූවද, ඔබ දරන තනතුරට අදාළ රාජකාරී වගකීම් අනුව ඕනෑම ඕනෑම වෛලාවක රාජකාරී ඉටු කිරීමට බැඳී සිටියි.

13. ක්ෂේමීව හෝ කළදීමක් පහතව හෝ කරනු ලබන විධිමත් දැන්වීමක් මත බස්නාහිර පළාත් සහාත් ඕනෑම ප්‍රදේශයකදී මෙම තනතුරහි රාජකාරී වගකීම ඉටු කිරීමට ඔබ බැඳී සිටියි.

14. දිවයින් ක්වර ප්‍රදේශයක වූවද සේවයේ යෙදීමේ තරම් යෝගියා වන යහපත් මානසික හා සෞඛ්‍ය තත්ත්වයකින් ඔබ යුතුන්ක බව මෙම පත්‍රීම හාර ගෙන මාස තුනක් ඉතුන් වීමට පෙර විධිමත් වෙවාදා පරීක්ෂණ වාර්තාවක් මගින් සහාය කළ යුතු වේ. පොදු 169 හා සෞඛ්‍ය 169 දරන ආකානී පත්‍ර උපයෝගී කර ගනිමන් රජයේ රෝහලක කාර්ය හාර වෙවාදා තිළධරයා මගින් මෙම වෙවාදා පරීක්ෂණ වාර්තාව ලබාදීම ඔබගේ වගකීමක් වේ.

15. ඔබ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකුම ව්‍යවස්ථාවෙහි 4 වැනි හා 7 වැනි උපලේඛන ප්‍රකාර ප්‍රතිඵැදුරුම් දිය යුතු වේ. තීක්ෂණයන් නියම කර ඇති පරිදි පත්‍රීම හාර ගන්නා අවස්ථාවෙහිදී එම ප්‍රතිඵැදුරුම ලබා දීමට ඔබ අපොහොසත් වූවහොත්, ඔබ වෙන ලබා දී ඇති මෙම පත්‍රීම තීරණයන්ම අහෝසි වේ.

16. මෙම පත්‍රීම හාර ගැනීමට පෙර ඔබ විසින් ඔබගේ අනත්තාව යථා පරිදි තහවුරු කළ යුතු වේ.

17. මෙම පත්‍රීම හාර ගත් වාහම තමන් රාජකාරී සඳහා වාර්තා කළ බව සනාථ කෙරෙන ලිපියක් අනුමත ආකෘති පත්‍රය ප්‍රකාරව ඔබ විසින් ලබා දිය යුතුය.

18. පත්‍රීම හාර ගත් දිනයේදීම පහත සඳහන් ලිපිලේඛන ..... වෙත හාර දීමට ක්‍රියා කළ යුතුය.

- (i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සාම්රුදා ජනරජයේ ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 4 වැනි හා 7 වැනි උපලේඛන ප්‍රකාරව ප්‍රතිඵා/දිවුරුම් පත්‍ර ;
- (ii) ඔබගේ ජාතික හැඳුනුම්පතෙහි සහතික කළ පිටපත ;
- (iii) උප්පැන්න සහතිකය ;
- (iv) තනතුරට අවශ්‍ය කරන මූලික අධ්‍යාපන සුදුසුකම් සනාථ කෙරෙන අධ්‍යාපන, වෙනත් අධ්‍යාපන හා වෘත්තීය සහතිකවල මූල් ලේඛන හා ජායා පිටපත් කට්ටලයක්, (පරීක්ෂා කිරීමෙන් අනතුරුව මූල් ලේඛන ආපසු හාර දෙනු ලැබේ.) ;
- (v) විවාහ නම් විවාහ සහතිකය, කළමනාගේ උප්පැන්න සහතිකය හා දරුවන් සිටිනම් ඔවුනගේ උප්පැන්න සහතික ;
- (vi) පොදු 160 ආකෘති පත්‍රය ප්‍රකාරව සේවා ගිවිසුම ;
- (vii) පොදු 261 ආකෘති පත්‍රය ප්‍රකාරව වත්කම් ප්‍රකාශය ;
- (viii) අදාළ වන පරිදි වත්කම් හා බැරකම් ප්‍රකාශය ;
- (ix) ස්ථීර හා තාවකාලික ලිපින.

19. ඔබ මෙම තනතුරෙන් ඉල්ලා ඇස්වන්නේ නම් ලින් මාසයක් කළ දිය යුතු වේ. පත් කිරීම් බලධාරියා එකත වන්නේ නම් ඔබගේ මාසික වැටුප හා සමාන මුදලක් බස්නාහිර පළාත් සහාවට ගෙවීමෙන් මෙම තනතුරෙන් ඉල්ලා ඇස්වීමටද ඔබට හැකියාව ඇතුළු.

20. බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවයේ මෙම පත්‍රීම ලබා ගැනීම සඳහා ඔබ විසින් සාවදා හෝ ව්‍යාජ හෝ තොරතුරු හෝ ලිපිලේඛන හෝ සපයා ඇති බව, ඔබ පත්‍රීම හාර ගත් පසු කුමන අවස්ථාවකදී හෝ තහවුරු ව්‍යවහාර්, ඔබගේ පත්‍රීම ගුනා හා බල රහිත සේ සලකා, මෙම පත්‍රීම වහාම නිෂ්ප්‍රහ කරනු ලැබේ. රට අමතරව බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා කාර්ය පරිපාලික රිති සංග්‍රහයේ 48 වගන්තිය ප්‍රකාරව කටයුතු කරනු ලැබේ.

21. මෙම ලිපිය ලැබුණු බවත්, මෙහි දැක්වෙන කොන්දේසිවලට යටත්ව මෙම පත්‍රීම ඔබ විසින් හාර ගන්නේද යන බවත් මේ සමග යා කර ඇති ආකෘති පත්‍රය සම්පූර්ණ කර ..... වෙත වහාම දන්වා එවත්තු මැනවී.

මෙයට විශාලයි,

අන්සන :.....

නම : .....

තනතුර : .....

පිටපත් :

1. .....
2. .....
3. .....
4. .....
5. .....
6. විගණකාධිපති

\* මෙම තේරු අදාළ සේවය හෝ තනතුර අදාළව සංගේධනව විය යුතුය.

අංක 2 "අ" පරිඥිතය  
(53 හා 145 වගන්ති)

මගේ අංකය : .....

ලිපිනය : .....

.....

දිනය : .....

..... මයා/මිය/මෙනවිය  
.....  
.....

මහත්මයාණනි/මහත්මාවනි/මෙනවියනි

..... දෙපාර්තමේන්තුවේ ..... තනතුරට කොන්ත්‍රාත් පදනම් පත් කිරීම

..... දින පැවති තරග විභාගයේ ..... දින පැවති වෘත්තීය පරීක්ෂණයේ හා ..... දින පැවති සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත ..... දින සිට ක්‍රියාත්මක වන පරිදි ..... දින දක්වා ඔබ ..... දෙපාර්තමේන්තුවේ ..... තනතුරට පත් කරනු ලබන බව මෙයින් සතුවින් දන්වම්. ඒ අනුව එදින පෙ.ව/ප.ව. ..... ව ..... වෙත පැමිණ ..... භූමි රාජකාරී හාර ගන්නා ලෙස මෙයින් ඔබට දැඳුම් දෙනු ලැබේ. සාධාරණ හේතුවක් නොමැතිව ඉහත සඳහන් පරිදි රාජකාරියට වාර්තා කිරීමට ඔබ අපොහොසත්වහාත් මෙම පත්වීම අවලංගු වනු ඇත.

2. ඔබ විභින් මෙම තනතුර ජනතාව වෙනුවෙන් වන භාරයක් ලෙස දරනු ලැබේය. එම තනතුරට අදාළ සියල් රාජකාරී හා වගකීම් මෙම දේශයේ හා එහි ජනතාවගේ යහපත වෙනුවෙන් කාර්යක්ෂමව හා අනලස්ව ඉවුකළ යුතු වේ.

3. ඔබ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට උපරිම වශයෙන් පක්ෂපාතී විය යුතු අතර අදාළ පරිදි රාජකාරියෙහි රහස්‍යභාවය ප්‍රාර්ථන වශයෙන් ආරක්ෂා කළ යුතුය.

4. ඔබ රජයේ සේවයේ නියැලී සිවින කාලය තුළදී වෙනත් ආයතනයක රැකියාවක තියැලීමට හෝ වෙනත් වෘත්තීයක තියැලීමට හෝ ඔබට හිමිකමක් නොමැත.

5. මෙම පත්වීම ඩුඩෙක්ම ..... කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම් සිදු කරනු ලබන්නකි. ඒ අනුව ..... දින මෙම පත්වීම අනිවාරෝයන්ම අවසන්වේ. එළඹිණ තත්ත්වයන් මත මෙම පත්වීම එදිනට පෙරාතුව වුවද අවසන් කිරීමට හැකිය.

6. කොන්ත්‍රාත් පදනම් කරනු ලබන මෙම පත්වීම හේතු කොට ගෙන ඔබට මෙම තනතුරෙහි ස්ථිර කරන ලෙස ඉල්ලා සිටීමට කිසිදු හිමිකමක් නොමැත. එසේම මෙම පත්වීම හේතු කොට ගෙන රජයේ සේවයේ වෙනත් කිසිදු තනතුරකට ස්ථිරව පත් කරන ලෙස ඉල්ලා සිටීමටද හිමිකමක් ඇති නොවේ.

7. ඔබට මාසිකව රුපියල් (රු. ..... ) ක වැටුපක්/දීමනාවක් ගෙවනු ලැබේ. එයට අමතරව මෙම තනතුරට ස්ථිරව පත් කිරීන නිළධරයකුට/සේවකයෙකුට නීත්‍යානුකූලව හිමි වන වරප්‍රසාද ද, ඔබගේ මෙම පත්වීම බලාත්මකව පවත්නා කාලය තුළ ඔබට හිමි වේ.

8. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ බස්නාහිර පළාත් සහා රාජු සේවා කොමිෂන් සහාව විසින් බස්නාහිර පළාත් සහා රාජු සේවය සම්බන්ධයෙන් පනවනු ලබන සියල් රිති, රෙගුලාසි, නියෝග හා කාර්ය පරිපාටිවලට අනුගතව ඔබ රාජකාරී වගකීම් හා යුතුකම් ඉටුකළ යුතු වේ. එසේම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයටද, රජයේ මූදල් රෙගුලාසිවලටද, රජයේ වෙනත් රෙගුලාසි වලටද, වකුලේඛ හා උපදෙස්වලටද, ඒවාට අදාළව වරින් වර නිකුත් කරනු ලබන සංගේධනවලටද ඔබ යටත් විය යුතු වේ.

9. සාමාන්‍ය තත්ත්වයන් යටතේ රාජකාරී දිනයන්හි රජය විසින් නියමිත කාල සිමාවන් තුළ ඔබ රාජකාරියෙහි තියැලීය යුතු වුවද, ඔබ දරන තනතුරට අදාළ රාජකාරී වගකීම් අනුව ඕනෑම දිනයක ඕනෑම වේලාවක රාජකාරී ඉටු කිරීමට බැඳී සිටියි.

10. ක්ෂේමීකව හෝ කලුදීමක් සහිතව හෝ කරනු ලබන විධිමත් දැන්වීමක් මත බස්නාහිර පළාතේ මිනැම ප්‍රදේශයකදී මෙම තනතුරෙහි රාජකාරී වගකීම් ඉටු කිරීමටද ඔබ බැඳී සිටියි.

11. ඔබ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 4 වැනි භා 7 වැනි උපලේඛන ප්‍රකාරව ප්‍රතිඵා/දිවුරුම් දිය යුතු වේ. නීතියෙන් නියම කර ඇති පරිදි ම ප්‍රතිඵාව/දිවුරුම ලබා දීමට ඔබ අපොහොසත් ව්‍යවහොත්, ඔබ වෙත ලබා ඇති මෙම පත්‍රීම තිරායාසයෙන්ම අහෝසි වේ.

12. මෙම පත්‍රීම හාර ගැනීමට පෙර ඔබ විසින් ඔබගේ අනන්‍යතාව යථා පරිදි තහවුරු කළ යුතු වේ.

13. මෙම පත්‍රීම හාර ගත් වහාම තමන් රාජකාරී සඳහා වාස්තා කළ බව සනාථ කෙරෙන ලිපියක් අනුමත ආකෘති පත්‍රය ප්‍රකාරව ඔබ විසින් ලබා දිය යුතුය.

14. පත්‍රීම හාර ගත් දිනයේදීම පහත සඳහන් ලිපිලේඛන ..... වෙත හාර දීමට ත්‍රියා කළ යුතුය.

- (i) ඔබගේ ජාතික හැඳුනුම්පතෙහි සහතික කළ පිටපත ;
- (ii) උපැළුන්න සහතිකය ;
- (iii) තනතුරට අවශ්‍ය කරන මූලික අධ්‍යාපන සුදුසුකම් සනාථ කෙරෙන අධ්‍යාපන, වෙනත් අධ්‍යාපන හා වෘත්තීය සහතිකවල මූල් ලේඛන හා ජායා පිටපත් කට්ටලයක්, (පරික්ෂා කිරීමෙන් අනතුරුව මූල් ලේඛන ආපසු හාර දෙනු ලැබේ.) ;
- (iv) විවාහ නම් විවාහ සහතිකය, කළතුයාගේ උපැළුන්න සහතිකය හා දරුවන් සිටිනම් ඕවුනගේ උපැළුන්න සහතික ;
- (v) පොදු 160 ආකෘති පත්‍රය ප්‍රකාරව සේවා ගිවිසුම ;
- (vi) පොදු 261 ආකෘති පත්‍රය ප්‍රකාරව වත්කම් ප්‍රකාශය ;
- (vii) අදාළ වන පරිදි වත්කම් හා බැරකම් ප්‍රකාශය ;
- (viii) ස්ටීර හා තාවකාලික ලිපින .
- (ix) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සාම්ප්‍රදායි ජනරජයේ ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 4 වැනි භා 7 වැනි උපලේඛන ප්‍රකාරව ප්‍රතිඵා/දිවුරුම් පත්‍ර

15. පත් කිරීමේ බළධාරියා විසින් මිනැම අවස්ථාවක මසක් කළ දීමෙන් ඔබගේ පත්‍රීම අවසන් කළ හැකිය.

16. ඔබ මෙම තනතුරෙන් ඉල්ලා අස්වන්නේන් නම් ලින් මාසයක් කළ දිය යුතු වේ. පත් කිරීම් බළධාරියා එකත වත්නේන් තම ඔපික වුටුප හා සමාන මුදලක් බස්නාහිර පළාත් සහාවට ගෙවීමෙන් මෙම තනතුරෙන් ඉල්ලා අස්වීමටද ඔබට හැකියාව ඇත.

17. බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවයේ මෙම පත්‍රීම ලබා ගැනීම සඳහා ඔබ ව්‍යාප හෝ ව්‍යාප හෝ තොරතුරු හෝ ලිපිලේඛන හෝ සපයා ඇති බව, ඔබ පත්‍රීම හාර ගත් පසු කුමන අවස්ථාවකදී හෝ තහවුරු ව්‍යවහොත්, ඔබගේ පත්‍රීම ගුණය හා බල රහිත සේ සලකා, මෙම පත්‍රීම වහාම නිෂ්ප්‍රහ කරනු ලැබේ.

18. මෙම ලිපිය ලැබුණු බවත්, මෙහි දැක්වෙන කොන්දේසිවලට යටත්ව මෙම පත්‍රීම ඔබ විසින් හාර ගන්නේද යන බවත් මෙම සමග යා කර ඇති ආකෘති පත්‍රය සම්පූර්ණ කර ..... වෙත වහාම දන්වා එවනු මැත්ත්වී.

මෙයට විශාලාසි,

අත්සන : .....

නම : .....

තනතුර : .....

පිටපත් :

1. .....
2. .....
3. .....
4. .....
5. .....
6. විගණකාධිපති.

අංක 03 පරිඥිෂ්ටය  
(69 වගන්තිය)

මෙබේ අංකය : .....

නම : .....

ලිපිනය : .....

දිනය : .....

.....  
.....

මහත්මයාණෙනි,

..... දුපර්තමේන්තුවේ ..... තනතුරට පත් කිරීම

මබගේ ..... දිනැති ..... අංක දරන ලිපිය හා බැලේ.

2. එම ලිපිය මගින් මා වෙත ප්‍රදානය කරන ලද බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවයේ පත්වීම එහි සඳහන් කොන්දේසිවලට යටත්ව හාර ගැනීමට මා එකග බව මෙයින් මබවත දන්වමි.

3. එම ලිපිය මගින් මා වෙත ප්‍රදානය කරන ලද බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවයේ පත්වීම මා විසින් හාර තොගන්තා බව මෙයින් මබ වෙත දන්වන අතර එම පත් කිරීම ලිපිය මේ සමග ආපසු එවමි.

මෙයට විශාලාක්ෂී,

අත්සන : .....

අංක 04 පරිඥිෂ්ටය  
(72 වගන්තිය)

(දෙපිටපතකින් ඉදිරිපත් කරන්න)

නම : .....

ලිපිනය : .....

දිනය : .....

..... මගින්,  
..... වෙත.

මහත්මයාණෙනි,

..... දුපර්තමේන්තුවේ ..... තනතුරහි රාජකාරී සඳහා වාර්තා කිරීම

ඉහත සඳහන් තනතුරට මා පත් කරමින් ..... විසින් නිකුත් කරන ලද ..... දිනැති  
..... අංක දරන ලිපිය හා බැලේ.

2. එම ලිපියෙහි සඳහන් කොන්දේසි වලට එකගව අදාළ රාජකාරී හා වගකීම ඉටු කිරීමට යටත්ව ..... දින  
..... වෙත මා රාජකාරී සඳහා වාර්තා කළ බැවි මෙයින් සනාථ කරමි.

මෙයට විශාලාක්ෂී,

අත්සන : .....

නම : .....

තනතුර : .....

(පත් කිරීම් බලධාරියා)

..... මහතා ..... දින ..... කාර්යාලයේදී ..... තනතුරෙහි  
රාජකාරී සඳහා වාර්තා කරන ලද බව මෙයින් සහතික කරමි.

දිනය : .....

අත්සන : .....  
නම : .....  
තනතුර : .....  
නිල මුදාව : .....

අංක 05 පරිඥ්ජ්‍ය  
(87, 90 හා 91 වගන්ති)

යොමු අංකය : .....

පරිවාස කාලය/වැඩ බැලීමේ කාලය තුළදී නිලධාරයන් පිළිබඳ ඉදිරිපත් කළ යුතු වාර්ෂික සමාලෝචන වාර්තාව

## 01. නිලධාරයා සම්බන්ධ විස්තර

- 1.1 නිලධාරයාගේ නම : \_\_\_\_\_;
- 1.2 තනතුර : \_\_\_\_\_;
- 1.3 සේවා ස්ථානය : \_\_\_\_\_;
- 1.4 පත්වීම් භාරගත් දිනය : \_\_\_\_\_;
- 1.5 පරිවාස/වැඩ බැලීමේ කාල පරිච්ඡේදය අවසන් වන දිනය : \_\_\_\_\_;
- 1.6 සමාලෝචනයට අදාළ වන කාල පරිච්ඡේදය ..... දින සිට ..... දින දක්වා.

## 02. නිලධාරයා වෙත පවතා ඇති රාජකාරී පිළිබඳ සංක්ෂීපේත විස්තරය :

.....  
.....  
.....  
.....

## 03. පැමිණීම :

- 3.1 තියළේත වේලාවට හෝ ඊට පෙර කාර්යාලයට රාජකාරී සඳහා පැමිණෙන්ද ? ඔවුන්/නැත
- 3.2 පුරුදේක් වශයෙන් පමාවී රාජකාරී සඳහා පැමිණෙන්න්ද ? ඔවුන්/නැත
- 3.3 තියළේත වේලාවන් තුළ යථා පරිදි රාජකාරීයේ නියුලෙන්න්ද ? ඔවුන්/නැත
- 3.4 රාජකාරී කාලය රාජකාරීයෙන් එක්වාසිර වෙනත් කාර්යයන් සඳහා වැය කරන්න්ද ? ඔවුන්/නැත
- 3.5 අදාළ කාලය තුළ නිවාඩු විස්තර

අතියම්	විවේක	අසනීප	අඩ වැටුප්	වැටුප් රහිත
.....	.....	.....	.....	.....

## 04. විනය හා හැසිරීම :

- 4.1 රාජකාරී ස්ථානය තුළදී විනය හා හැසිරීම දුර්වලයි/සතුවුදායකයි/හොඳයි/ඉතා හොඳයි
- 4.2 සේවා ස්ථානයෙන් පිටතදී හා රාජකාරීයෙන් බැහැර කාලය තුළදී විනය හා හැසිරීම දුර්වලයි/සතුවුදායකයි/හොඳයි/ඉතා හොඳයි
- 4.3 අදාළ කාලය තුළදී නිලධාරයා සම්බන්ධව ගනු ලැබූ විනය පියවර පිළිබඳ විස්තර සැකෙවීන්

.....  
.....  
.....

05. සෞඛ්‍ය තත්ත්වය :

- 5.1 කායික සෞඛ්‍ය තත්ත්ත්වය යහපත්වේද ? ඔවුන්/නැත  
 5.2 මානයික සෞඛ්‍ය තත්ත්ත්වය යහපත්වේද ? ඔවුන්/නැත

06. රාජකාරී ඉටු කිරීම :

- 6.1 හැකියාව දුර්වලයි/සතුවුදායකයි/හොඳයි/ඉතා හොඳයි  
 6.2 කර්යක්ෂමතාවය දුර්වලයි/සතුවුදායකයි/හොඳයි/ඉතා හොඳයි  
 6.3 කැපවීම දුර්වලයි/සතුවුදායකයි/හොඳයි/ඉතා හොඳයි  
 6.4 අනෙකුව දුර්වලයි/සතුවුදායකයි/හොඳයි/ඉතා හොඳයි  
 6.5 කුමවත් බව දුර්වලයි/සතුවුදායකයි/හොඳයි/ඉතා හොඳයි  
 6.6 ආවාරුද්‍රී බව දුර්වලයි/සතුවුදායකයි/හොඳයි/ඉතා හොඳයි  
 6.7 විශ්වාසවන්න බව දුර්වලයි/සතුවුදායකයි/හොඳයි/ඉතා හොඳයි  
 6.8 උපදෙස් පිළිපැදිම දුර්වලයි/සතුවුදායකයි/හොඳයි/ඉතා හොඳයි  
 6.9 කිතරු බව දුර්වලයි/සතුවුදායකයි/හොඳයි/ඉතා හොඳයි  
 6.10 නිනිරිති පරිපාටි, රෝගාසි හා වතුලේඛ ආදිය පිළිබඳ දැනුම දුර්වලයි/සතුවුදායකයි/හොඳයි/ඉතා හොඳයි.

07. පෙන්නුම්කළ විශේෂ දක්ෂතා :

.....  
 .....  
 .....

08. පෙන්නුම්කළ විශේෂ දුර්වලතා :

.....  
 .....  
 .....

09. කර්යක්ෂමතා කඩුම් සමත්වීම් පිළිබඳ විස්තර :

.....  
 .....  
 .....

10. දෙවන හාජා දැනුම වර්ධනය කර ගැනීම පිළිබඳ විස්තර :

.....  
 .....  
 .....

11. ලබා ගත් අමතර අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් :

.....  
 .....  
 .....

12. නිළධරයාගේ අවධානය යොමු කළ යුතු කරුණු :

.....  
 .....  
 .....

13. අදාළ සියලු කරුණු සලකා බැලීමේදී නිළධරයා පිළිබඳ සමස්ත නිගමනය :  
 ..... දුර්වලයි/සතුවුදායකයි/හොඳයි/ඉතා හොඳයි.

14. මෙම සමාලෝචන වාර්තාවේ නිගමනය පිළිබඳව දින ..... නිලධරයා දැනුවත් කරන ලදී.

(ආසන්නම අධික්ෂණ මාණ්ඩලික තිලධරයා)

(දෙපාර්තමේන්තු/ආයතන ප්‍රධාන)

අත්සන : .....

අත්සන : .....

නම : .....

නම : .....

තනතුර : .....

තනතුර : .....

දිනය : .....

දිනය : .....

15. මෙම සමාලෝචන වාර්තාවේ නිගමනයක් පිළිබඳව ..... දින මම දැනුවත් විමි.

(නිලධරයා)

අත්සන : .....

නම : .....

තනතුර : .....

දිනය : .....

#### අංක 06 පරිඥ්ඡේදය

(86 වගන්තිය)

මගේ අංකය : .....

ලිපිනය : .....

.....

දිනය : .....

..... මගින්,  
..... මය/මිය/මෙනවිය

#### පත්වීම අවසන් කිරීම

බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහා කාර්ය පරිපාලික රිති 1 වැනි කාණ්ඩයෙහි 84 වැනි වගන්තියෙහි සඳහන් අවසරකා සම්පූර්ණ කිරීමට ඔබ අපොහොසත්වීමේ හේතුව මත, පරිවාස කාලයකට යටත් කොට තිබූ ඔබගේ පත්වීම, එම කාර්ය පරිපාලික රිති කාණ්ඩයෙහි 86 වගන්තිය ප්‍රකාරව, වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කරන බව මෙයින් දන්වීම.

2. ඔබ විසින් රජයෙන්/බස්නාහිර පළාත් සහාවෙන් ලබා ගෙන ඇති සියලු අත්තිකාරම් මුදල් හා ණය මුදල් ..... දිනට ප්‍රථම පියවීමට කටයුතු කරන්න. එසේ කිරීමට ඔබ අපොහොසත් ව්‍යවහාර් එවා අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත.

3. එසේම ..... දිනට පෙර, ඔබ හාරයේ ඇති බස්නාහිර පළාත් සහාවේ සියලු දේපලද, ලිපි ලේඛන, යතුරු, පරිගණක මුර පද හා රාජකාරී හැඳුණුම්පත ආදිය විධීමත් පරිදි හාරදීමට කටයුතු කරන්න. එසේ කිරීමට අපොහොසත් ව්‍යවහාර් ඔබට එරෙහිව ඒ පිළිබඳව ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත.

අත්සන : .....

නම : .....

තනතුර : .....

දිනය : .....

පිටපත් :

1. ලේකම්, බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව
2. ගණකාධිකාරී
3. විගණකාධිපති
4. නිලධාරයාගේ පෙළද්‍රලික ලිපි ගොනුවට

අංක 07 පරිඡිෂ්ටය

(93 වගන්තිය)

මෙත් අංකය : .....

ලිපිනය : .....

.....

.....

දිනය : .....

..... මගින්,

..... මයා/මිය/මෙනවිය

ඡන්වීම අවසන් කිරීම

බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහා කාර්ය පරිපාලික රිති 1වැනි කාණ්ඩයෙහි 84 වැනි වගන්තියෙහි සඳහන් අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ඔබ අපොහොසත්වීමේ හේතුව මත, වැඩ බැලීමේ කාලයකට යටත් කොට තිබූ ඔබගේ පත්‍රීම, එම කාර්ය පරිපාලික රිති කාණ්ඩයෙහි 93 වගන්තිය ප්‍රකාරව, වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කරන බව මෙයින් දන්වීම.

2. ඒ අනුව, ඔබගේ පූර්ව තනතුරකට ආපසු යවම්/අධි සේවක පදනම මත ඔබගේ පූර්ව තනතුරට ආපසු යවම්.

3. ..... දිනට පෙර, ඔබ හාරයේ ඇති රජයේ සියලු දේපලද, ලිපි ලේඛන, යතුරු, පරිගණක මුර පද හා රාජකාරී ගැඹුණුම්පත ආදිය විධිමත් පරිදි හාරීමට කටයුතු කරන්න.

අත්සන : .....

නම : .....

තනතුර : .....

දිනය : .....

පිටපත් :

1. ලේකම්, බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව
2. ගණකාධිකාරී
3. පූර්ව පත් කිරීම බලධාරීයා
4. විගණකාධිපති
5. නිලධාරයාගේ පෙළද්‍රලික ලිපි ගොනුවට

අංක 08 පරිඥ්‍යෙකු  
(111 වගන්තිය)

මගේ අංකය : .....

ලිපිනය : .....

.....

දිනය : .....

..... මගින්,  
..... මයා/මිය/මෙනවිය  
..... (තනතුර)

..... වන කාර්යක්ෂමතා කඩුමෙන් සමත් කරන ලද බව දැන්වීම

..... සේවා ව්‍යවස්ථාව/ ..... තනතුර සඳහා වන බදවා ගැනීමේ පරිපාලියෙහි  
සඳහන් ..... කාර්යක්ෂමතා කඩුමෙන් ..... දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔබ සමත් කරන ලද  
බව මෙයින් දන්වමි.

අත්සන : .....  
නම : .....  
තනතුර : .....

දිනය : .....

පිටපත :

- 1.
- 2.
- 3.
4. පොද්ගලික ලිපි ගොනුවට

අංක 09 පරිඥ්‍යෙකු  
(116 වගන්තිය)

මගේ අංකය : .....

ලිපිනය : .....

.....

දිනය : .....

..... මගින්,  
..... මයා/මිය/මෙනවිය  
.....

පත්වීම අවසන් කිරීම

නියමිත කාලය තුළදී කාර්යක්ෂමතා කඩුම සමත්වීමට ඔබ අපොගොස් වීම හේතු කොට ..... වශයෙන් වන  
මගෙන් පත්වීම රාජ්‍ය සේවා කොමිෂන් සහා කාර්ය පරිපාලික රිති 1 වැනි කාණ්ඩයේ 10 වැනි පරිච්ඡේදයේ 114 වගන්තිය ප්‍රකාරව  
..... දින සිට අවසන්වී ඇති බව මෙයින් දන්වමි.

2. ඔබ විසින් රජයෙන්/බස්නාහිර පලාත් සහාවෙන් ලබා ගෙන ඇති සියලු අත්තිකාරම් මූදල් හා ඡය මූදල් ..... දිනට ප්‍රථම පියවීමට කටයුතු කරන්න. එසේ කිරීමට ඔබ අපොහොසත් ව්‍යවහාර් ඒවා අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත.

3. තවද, ..... දිනට පෙර, ඔබ හාරයේ ඇති බස්නාහිර පලාත් සහාවේ සියලු දේපලද, ලිපි ලේඛන, යතුරු, පරිගණක මුර පද හා රාජකාරී හැඳුණුම්පත ආදිය විධිමත් පරිදි හාරුමට කටයුතු කරන්න. එසේ කිරීමට අපොහොසත් ව්‍යවහාර් ඔබට එරෙහිව ඒ පිළිබඳව ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත.

අත්සන : .....

නම : .....

තනතුර : .....

පිටපත් :

1. ලේකම්, බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව
2. ගණකාධිකාරී
3. විගණකාධිපති
4. නිලධරයාගේ පොදුගැලික ලිපි ගොනුවට

අංක 10 පරිභේදය

(131 වගන්තිය)

ලිපිනය : .....

.....

.....

දිනය : .....

..... මගින්,  
.....  
(පත්තිරීම් බලධරයා)  
.....

..... හි ..... තනතුරෙහි සේවය සඳහා බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවයෙන් ස්ථීරව/කාවකාලිකව මූදාහරින ලෙස ඉල්ලීම

1. නිලධාරියා පිළිබඳ විස්තර :

- 1.1 සම්පූර්ණ නම : \_\_\_\_\_;
- 1.2 අයත් වන සේවය : \_\_\_\_\_ ; පාතිය : \_\_\_\_\_ ; ගෞණිය : \_\_\_\_\_ ;
- 1.3 තනතුර : \_\_\_\_\_ ;
- 1.4 සේවා ස්ථානය : \_\_\_\_\_ ;
- 1.5 දෙපාර්තමේන්තුව/ආයතනය : \_\_\_\_\_ ;
- 1.6 පලාත් අමාත්‍යාංශය : \_\_\_\_\_ ;
- 1.7 බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවයේ ස්ථීර කළ දිනය : \_\_\_\_\_ ;
- 1.8 ඉල්ලීම ඉදිරිපත් කරන දිනය වයස අවු. : \_\_\_\_\_ ; මාස : \_\_\_\_\_ ; දින : \_\_\_\_\_ ;
- 1.9 ඉල්ලීම කරන දින වන විට අදාළ සියලු කාර්යක්ෂමතා කඩුම්/දෙපාර්තමේන්තු පරික්ෂණ වලින් සමත්ව ඇති/නැති බව : \_\_\_\_\_ ;
- 1.10 දරමින් සිටින තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලබා ඇත්තම් ඒ පිළිබඳව විස්තර : \_\_\_\_\_ ;
- 1.11 අනිවාර්ය සේවා කාල්යක් සඳහා රජය හෝ බස්නාහිර පලාත් සහාව සමක ගිවිසුමකට බැඳී සිටී නම් ඒ පිළිබඳ විස්තර : \_\_\_\_\_ ;

1.12 මෙයට පෙර රජයේ හෝ පලාත් සහා රාජ්‍ය සේවයෙන් තාවකාලිකව මුදා හැර තිබූ අවස්ථා පිළිබඳ විස්තර : \_\_\_\_\_;

ආයතනය	තනතුර	කාල පරිච්ඡේදය	ඇට්.	මාස
.....	.....	සිට ..... දක්වා .....	.....	.....
.....	.....	සිට ..... දක්වා .....	.....	.....
.....	.....	සිට ..... දක්වා .....	.....	.....

2. මුදා හැරීමෙන් පසු තිළධරයා සේවයෙහි තියැලීමට අපේක්ෂිත තනතුර :

- 2.1 ආයතනය : \_\_\_\_\_;
- 2.2 අමාත්‍යාංශය : \_\_\_\_\_;
- 2.3 වෘත්තීය සම්බන්ධී/සුභ සාධක සංගමය : \_\_\_\_\_;
- 2.4 තනතුර : \_\_\_\_\_;
- 2.5 මුදාහැරීම ඉල්ලා සිටින්නේ ස්ථිරවද, තාවකාලිකවද යන වග : \_\_\_\_\_;
- 2.6 තාවකාලිකව නම් කොපමන කාලයකටද යන වග : \_\_\_\_\_;
- 2.7 තනතුරේ රාජකාරී හාර ගැනීමට අපේක්ෂිත දිනය : \_\_\_\_\_;

3. මා ..... නි ..... තනතුරට පත් කිරීමට කැමැත්ත ප්‍රකාශ කරමින් ..... විසින් නිකුත් කළ ලිඛිය මේ සමග ඉදිරිපත් කරමි.

4. මා ..... වෘත්තීය සම්බන්ධී / ..... සුභ සාධක සංගමයේ ..... තනතුරට තෝරා ගත් බවත්, එහි කටයුතු සඳහා මා බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවයෙන් තාවකාලිකව මුදා ගැනීම අවශ්‍ය බවත් ප්‍රකාශිත එම සංගමයේ ..... රස්වීම වාර්තාවේ සහතික කළ පිටපතක් මේ සමග ඉදිරිපත් කරමි. එසේම එම සංගමයේ ලියාපදිංචි සාමාජිකයන් සංඛ්‍යාව පිළිබඳ විස්තරත්, අනුමත ව්‍යවස්ථාවේ පිටපතකුන් මේ සමග ඉදිරිපත් කරමි.

5. ඉහතින් දක්වා ඇති කරුණු සත්‍ය බව මම සහතික කරමි. බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහා කාර්ය පරිපාලක පිති 1 වැනි කාන්බයේ 131 වගන්තීය ප්‍රකාරව මෙම ඉල්ලීම කාරුණිකව ඉදිරිපත් කරමි. ඒ අනුව ..... තනතුරෙහි සේවය සඳහා මා බස්නාහිර පලාත් සහා සේවයෙන් ස්ථිරව/තාවකාලිකව මුදා හරින ලෙස කාරුණිකව ඉල්ලමි.

තිළධරයාගේ අත්සන.

අංක 11 පරිභේදය  
(131 වගන්තීය)

මගේ අංකය : .....

ලිපිනය : .....

.....

දිනය : .....

(පත් කිරීම බලධාරයා)

රජයේ/බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවයේ අවශ්‍යතාව මත බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවයේ තිළධරයෙක දැනට දරන තනතුරෙන් ස්ථිරව/තාවකාලිකව මුදාහරින ලෙස ඉල්ලීම

1. රජයේ තිළධාරයා පිළිබඳ විස්තර :

- 1.1 සම්පූර්ණ නම : \_\_\_\_\_;
- 1.2 අයත් වන සේවය : \_\_\_\_\_; පාතිය : \_\_\_\_\_; ගෞණිය : \_\_\_\_\_;
- 1.3 තනතුර : \_\_\_\_\_;
- 1.4 සේවා ජ්‍යෙෂ්ඨය : \_\_\_\_\_;
- 1.5 දෙපාර්තමේන්තුව/ආයතනය : \_\_\_\_\_;
- 1.6 අමාත්‍යාංශය : \_\_\_\_\_;

2. මුදා හැරීමෙන් පසු නිලධාරයා සේවයෙහි නියැලීමට අපේක්ෂිත තනතුර :

- 2.1 තනතුර : \_\_\_\_\_;
- 2.2 වැටුප් ක්‍රමය : \_\_\_\_\_;
- 2.3 සේවා ස්ථානය : \_\_\_\_\_;
- 2.4 ආයතනය : \_\_\_\_\_;

3. යෝජිත මුදා හැරීම :

- 3.1 ස්ථීරවදු තාවකාලිකවද යන වග : \_\_\_\_\_;
- 3.2 තාවකාලිකව නම් කොපමණ කාලයකට ද යන වග : \_\_\_\_\_;

..... දින සිට ..... දින දක්වා අවු ..... ක කාලයක් සඳහා

4. නිලධාරයා සේවයේ යෙද්වීමට අපේක්ෂිත ආයතනයේ ඉල්ලීම ඇමුණුම ..... වශයෙන් යා කර ඇත.

5. නිලධාරයා විසින් එකත්තාවය පළ කළ ලිපිය ඇමුණුම ..... වශයෙන් යා කර ඇත.

6. නිලධාරයාගේ විශ්‍රාම වැටුප් දායක මුදල් වශයෙන් මහුගේ ඒකාබද්ධ වැටුපෙන් 25%ක්, වැන්දූම් හා අනත් දරු/වැන්දූම් පුරුෂ හා අනත් දරු අරමුදලේ දායක මුදල්ද, නිලධාරයා සේවයේ යෙද්වීමට අපේක්ෂිත ..... විසින් යථා පරිදි ගෙවනු ඇත.

7. මේ අනුව ඉහත සඳහන් නිලධාරයා ඉහතින් දක්වා ඇති තනතුරට පත් කිරීම සඳහා දැනට ඔහු දරන තනතුරන් හා බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවයෙන් තාවකාලිකව/ස්ථීරව මුදාහරින ලෙස කාරුණිකව ඉල්ලමි.

අත්සන  
නම  
තනතුර  
අමාත්‍යාංශය

(ලියාපදිංචි තැපැලනේ)

අංක 12 පරිඡිෂ්ටය  
(160 වගන්තිය)

මගේ අංකය : .....

ලිපිනය : .....

.....

දිනය : .....

..... සේවාමින් වහන්ස/ප්‍රජකනුමනි/මයා/මිය/මෙනවිය

.....

.....

තනතුර අතහැර යාමේ නිවේදනය

මෙම දෙපාර්තමේන්තුවේ ..... තනතුර දරමින් සිටි ඔබ විධීමත්ව නිවාඩු අනුමත කරවා ගැනීමකින් තොරව ..... දින සිට රාජකාරීය සඳහා වාර්තා කොට තොමැත.

02. ඒ අනුව බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහා කාර්ය පරිපාලික රිති 1 වැනි කාණ්ඩයේ 160 වැනි වගන්තිය ප්‍රකාරව ..... දින සිට ඔබ තනතුර අතහැර ගියා සේ සැළකෙන බව මෙයින් දැනුම් දෙමි.

03. ඔබ විසින් රජයෙන්/බස්නාහිර පලාත් සහාවෙන් ලබා ගෙන ඇති සියලුම අත්තිකාරම් හා තෙය මුදල් ..... දිනට පෙර පියවීමට කටයුතු කරන්න. එසේ කිරීමට අපොහොසත් ව්‍යවහාරත් ඒවා අය කර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත.

04. තවද ..... දිනට පෙර, ඔබ හාරයේ ඇති බස්නාහිර පලාත් සහාවේ සියලු දේපලද, ලිපි ලේඛන, යතුරු, පරිගණක මුර පද හා රාජකාරී හැඳුණුම්පත ආදිය විධිමත් පරිදි හාරදීමට කටයුතු කරන්න. එසේ කිරීමට අපොහොසත් ව්‍යවහාරත් ඔබට එරෙහිව ඒ පිළිබඳව ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත.

05. තම තනතුර අතහැර යාමේ හේතුව මත, බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවයේ තනතුරකට නැවත පත් කරනු ලැබේමට ඇති අයිතිවාසිකමද, විශාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය යටතේ විශාම වැටුපත් හෝ දීමනාවක් ලබා ගැනීමට ඇති අයිතිවාසිකමද ඔබට අතිම් වන්නේය.

අත්සන : .....

නම : .....

තනතුර : .....

පිටපත් :

1. පත් කිරීම බළධාරියා
2. අදාළ පලාත් අමාත්‍යාංශ ලේකම්
3. විගණකාධිපති

ආංක 13 පරිඥ්‍ය  
(167 (i) වගන්තිය)

1 වන කොටස

ලිපිනය :.....

.....

දිනය : .....

..... මගින්,  
..... වෙත

වයස අවු. 57/58/59න් ඔබට බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවයේ නියැලීම සඳහා සේවා දිගුවක් ඉල්ලීම

1. සම්පූර්ණ නම : \_\_\_\_\_ ;
2. අයත් වන සේවය : \_\_\_\_\_ ; පංතිය : \_\_\_\_\_ ; ග්‍රේණිය : \_\_\_\_\_ ;
3. තනතුර : \_\_\_\_\_ ;
4. උපත් දිනය : \_\_\_\_\_ ;
5. මිලග උපත් දිනයට වසස : \_\_\_\_\_ ; අවු. : \_\_\_\_\_ ;
6. බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම බලාත්මක වු දිනය : \_\_\_\_\_ ;
7. මිලග උපත් දිනට බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවයේ සේවා කාලය : අවු. : \_\_\_\_\_ ; මාස : \_\_\_\_\_ ; දින : \_\_\_\_\_ ;

මම කාධිකව හා මානසිකව යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවෙමි. දැනට මා හට එරෙහිව ආරම්භ කර ඇති විනය ක්‍රියාමාර්ගයක් ඇත/නැත. වයස අවු. ..... සම්පූර්ණ විමෙන් පසුවත් මා තවදුරටත් බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවයේ

නියැලි සිටිමට කුමැත්තෙම්. ඒ අනුව ..... දින සිට ක්‍රියාත්මක වන පරිදි එක් වර්ෂයකින් මාගේ සේවය දීර්ශ කරන ලෙස කාරුණිකව ඉල්ලමි.

අත්සන : .....

නම : .....

තනතුර : .....

11 වන කොටස

මෙගේ අංකය : .....

(පත් කිරීම් බළධරයා)

.....

..... ඉල්ලීම කරන නිලධරයා මෙම දෙපාර්තමේන්තුවේ ..... වශයෙන් සේවය කරන  
..... සේවයේ ..... පාතියේ ..... ගෞණියේ නිලධරයෙකි.

2. බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා කාර්යය පරිපාලික රිති සංග්‍රහයේ 1 වැනි කාණ්ඩයේ 167 වැනි වගන්තියේ සඳහන් අවශ්‍යතා සපුරා ඇති හෙයින්, මුහුගේ සේවය ..... දින සිට එක් වර්ෂයකින් දීර්ශ කිරීම නිරදේශ කරමි.

3. පහත සඳහන් හේතුන් මත සේවය දීර්ශ කිරීම නිරදේශ තොකරමි. එවැනි හේතුද දක්වන ලියවිලි වල ජායා පිටපත් ද යා කර ඇතුළු.

.....  
.....  
.....

4. කඩිනම් තීරනයක් පතා ඉදිරිපත් කරමි.

(දෙපාර්තමේන්තු ප්‍රධාන)

අත්සන : .....

නම : .....

තනතුර : .....

නිල මූදාව : .....

දිනය : .....

අංක 14 පරිඥිල්ය

(198 වගන්තිය)

මෙම අංකය : .....

ලිපිනය : .....

.....

.....

දිනය : .....

..... මගින්,

(දෙපාර්තමේන්තු ප්‍රධානීය/ආයතන ප්‍රධානීය)

.....

යෝජිත ස්ථාන මාරුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම

මිලගේ අංක ..... භා දින/ති ලිපිය/යෝජිත වාර්ෂික ස්ථාන මාරු ලේඛනය මගින් මා ..... ට ස්ථාන මාරු කිරීමට යොජිත බව දන්වා ඇත.

2. පහතින් විස්තර කරන ලෙන කරුණු මත එම යොජිත ස්ථාන මාරුව අවලංගු කරන ලෙස/සංගේතය කරන ලෙස/නැවත සලකා බලන ලෙස බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා කාර්යය පරිපාලික රිති සංග්‍රහයේ 1 වැනි කාණ්ඩයේ 198 වැනි වගන්තිය ප්‍රකාරව මිලගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

2.1 .....  
.....

2.2 .....  
.....

2.3 .....  
.....

3. ඉහත සඳහන් කරුණු සනාථ කිරීම සඳහා අදාළ පහත සඳහන් ලියවිලිවල සහතික කළ ජායා පිටපත් මේ සමග යා කර ඇත.

4. මාගේ වාර්ෂික ස්ථාන මාරුව පහත සඳහන් සේවා ස්ථානයකට ලබා දෙන ලෙසද ඉල්ලමි.

පලමු වන මනාපය : .....

දෙවන වන මනාපය : .....

තුන් වන මනාපය : .....

.....  
අත්සන.

පිටපත් :

1. පත් කිරීම් බළධාරියා
2. දෙපාර්තමේන්තු ප්‍රධානීයා
3. ආයතන ප්‍රධානීයා

දෙපාර්තමේන්තු ප්‍රධාන/ආයතන ප්‍රධානගේ නිරද්‍යෝගය

(පත් කිරීම් බළධාරියා)

..... විසින් ඉහතින් දක්වා ඇති කරුණු සත්‍ය බවට සැහිමකට පත් වෙමි/නොවෙමි. ඉල්ලීම ඉට කිරීම නිරද්‍යෝග කරමි/නොකරමි.

දිනය : .....

අත්සන : .....

නම : .....

තනතුර : .....

නිල මූදාව : .....

අංක 15 පරිඡිල්වය  
(214 වගන්තිය)

බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ පත් කිරීම් හා උසස් කිරීම් සම්බන්ධව බලය අභිනියෝගිත බලධරයා විසින් පවත්වා ගත යුතු ලේඛනය

අනු අංකය	දිනය	නිලධාරියාගේ නම	සේවය පාඨම්පෑම් සේවකය	පත් කිරීමක්ද යන වග		උසස් කිරීමක්ද යන වග	විෂය භාර කළමනාකාරණ මය සහකාරගේ අත්සන හා දිනය	මා.නි.ගේ අත්සන හා
				ස්ථිර	කොන්ත්‍රාන්			

අංක 16 පරිඡිල්වය  
(214 වගන්තිය)

සේවයෙන් පහ කළ බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරීන් සම්බන්ධව බලය අභිනියෝගිත බලධරයා විසින් පවත්වා ගත යුතු ලේඛනය

අනු අංකය	නිලධාරියාගේ නම සේවය, පාඨම්පෑම් සේවකය, තහනුරු	සේවයෙන් පහ කිරීමට හේතු සැකෙවීන්	සේවයෙන් පහ කිරීම ත්‍රියාන්ත්මක වන දිනය	ගොඩු අංකය	වෙනත්	විෂය භාර කළමනාකාරණ සහකාරගේ අත්සන හා දිනය	මා.නි.ගේ අත්සන හා දිනය

අංක 17 පරිඡිල්වය  
(214 වගන්තිය)

සේවයෙන් ඉල්ලා ඇස්වූ බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරීන් සම්බන්ධව බලය අභිනියෝගිත බලධරයා විසින් පවත්වා ගත යුතු ලේඛනය

අනු අංකය	නිලධාරියාගේ නම සේවය, පාඨම්පෑම් සේවකය, තහනුරු	සේවයෙන් ඉල්ලා ඇස්වීමට හේතු	සේවයෙන් ඉල්ලා ඇස්වීම ත්‍රියාන්ත්මක වන දිනය	ගොඩු අංකය	වෙනත් කරුණු	විෂය භාර කළමනාකාරණ සහකාරගේ අත්සන හා දිනය	මා.නි.ගේ අත්සන හා දිනය



අංක 21 පරිඹිතය

(215 වගන්තිය)

කාරු මණ්ඩලයේ වෙනස්වීම් පිළිබඳව බලය අහිනියෝගික බලධරයා විසින් බස්නාහිර ප්‍රාදාන ලේකම් වෙත සපයනු ලබන එරඟ වාර්ෂික වර්ත්තාව ..... දින සිට ..... දින දක්වා

અંક 22 પરિક્રમાવય

(216 ലഗ്നേറ്റിക്സ്)

බස්සියිර පළාත් සහාවේ සැම කාර්යාලයකම /ආයතනයකම හමස්ත කාර්ය මණ්ඩලය සම්බන්ධව පවත්වා ගෙන යුතු ලේඛනය

ඇතු අංකය	නිලධරයා කාර්යාලයේ/අායතනයේ සේවය යෙහි ආයතනීය කළ දිනය	නිලධරයාගේ නම සහ තින්තුර	කාර්යාලයේ/අායතනයේ සේවයන් ඉවත්වී		විෂය භාර කළමනාකාරන සහකාරගේ අත්සන හා දිනය	මා.නි.ගේ අත්සන හා දිනය
			ඇක්කරය	දිනය		

ಅಂತಹ 23 ಪರಿಹಿತೆಯ

(220 ലഗ്നേറ്റിക്സ്)

මුලකරු සමග නම : .....  
ලිඛිතය : .....

.....

.....

ଦୈନିକ : .....

(දෙපාර්තමේන්තු/ආයතන ප්‍රධාන) මගින්

(ଅଲ୍ଲାମ୍ ବଳଦିରଙ୍ଗୀ)

පත්‍රිමී/සැස් තිරිම්/ස්ථාන මාරු තිරිම සංමැන්දා ගෝපන් තුළ පෙනු ඇඟයිනය

- ## 1 ස්කිවොචන පිළිබඳ විස්තර :

11 සම්පරික තම : \_\_\_\_\_.

1.2 පෙන්වනු ලබයි : \_\_\_\_\_ ; සිතියි : \_\_\_\_\_ ; මේතියි : \_\_\_\_\_ ;

- 1.3 තනතුර : \_\_\_\_\_ ;  
 1.4 සේවා සේරානය : \_\_\_\_\_ ;  
 1.5 දෙපාර්තමේන්තුව/ආයතනය : \_\_\_\_\_ ;  
 1.1 අමාත්‍යාංශය : \_\_\_\_\_ ;
2. අභියාචනයට පදනම්ව ඇති තීරණය/නියෝගය පිළිබඳ විස්තර :
- 2.1 තීරණය/නියෝගය කුමක්ද ? යන වග සැකවින් : \_\_\_\_\_ ;  
 2.2 තීරණය/නියෝගය දෙන ලද්දේ කා විසින්ද ? : \_\_\_\_\_ ;  
 2.3 තීරණය/නියෝගය නිලධාර්යට ලැබුණු දිනය : \_\_\_\_\_ ;  
 2.4 තීරණය නියෝගය දැක්වෙන ලිපිවල සහතික කළ පිටපත් පහතින් දැක්වෙන ඇමුණුම් වගයෙන් යා කර ඇත  
     ඇමුණුම (1) : \_\_\_\_\_ ;  
     ඇමුණුම (2) : \_\_\_\_\_ ;
- 2.5 අදාළ වෙනත් කරුණු : \_\_\_\_\_ ;
3. තීරණය නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට හේතු :
- 3.1 .....  
 .....
- 3.2 .....  
 .....
- 3.3 .....  
 .....
- 3.4 .....  
 .....
- 3.5 .....  
 .....
- 3.6 මෙම හේතු සනාථ කිරීමට අදාළ ලිඛිත සාධකවල සහතික කළ පිටපත් පහත දැක්වෙන ඇමුණුම් වගයෙන් යා කර  
     ඇත.
- ඇමුණුම (1) : \_\_\_\_\_ ;  
 ඇමුණුම (2) : \_\_\_\_\_ ;  
 ඇමුණුම (3) : \_\_\_\_\_ ;  
 ඇමුණුම (4) : \_\_\_\_\_ ;
4. ඉල්ලා සිටිනු ලබන සහතය : \_\_\_\_\_ ;

අත්සන : .....

නම : .....

තනතුර : .....

දිනය : .....

1. ලේකම්, බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව (අවශ්‍ය කටයුතු සඳහා මෙම ප්‍රගමන පිටපත ඔබ වෙත  
 කාරුණිකව යොමු කරමි)